


29 වන කාණ්ඩය

5 වන කලාපය

මහස්ථරිතද

1984 ජූනි 7



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)



අන්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදනය :

කර්මාන්තකතෘගේ සහතික

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත :

දෙවන වර හා තුන්වන වර කියවා සංශෝධනාකාරයෙන් සම්මත කරන ලදී

වාර්ෂික වාර්තා :

රාජ්‍ය පහල් කැණීම් හා බණිජ සංවර්ධන සංස්ථාව

ජාතික දුණු සංස්ථාව

ලංකා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය - විවාදය කල් තබන ලදී.

කල් තැබීමේ යෝජනාව

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

1981 ഏ 7

30 വാ. രാ. 2
2 വാ. രാ. 2



മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ

(മുഹമ്മദ് ഹുസൈൻ)

മുഹമ്മദ് ഹുസൈൻ

(മുഹമ്മദ് ഹുസൈൻ)



മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ

മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ
മുഹമ്മദ് ഹുസൈൻ റിസർവ്വേഷൻ

பாராளுமன்ற விவாதங்கள் (ஹன்சாட்)

அநிகாச அறிக்கை
(பிழை திருத்தப்படாதது)

பிரதான உள்வாடக்கம்

அறிவிப்பு:

சபாநாயகரின் சான்றிதழ்கள்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

அரசு ஈட்டு, முதலீட்டு வங்கி (திருத்தம்) சட்டமூலம்:

இரண்டாம் மூன்றாம் மதிப்பீடுகளிடம்பெற்று திருத்தப்பட்ட
வாறு நிறைவேற்றப்பட்டது

ஆண்டறிக்கைகள்:

அரசு அறிக்கை, கனிச அபிவிருத்திக் கூட்டுத்தாபனம்

நேசிய உப்புக் கூட்டுத்தாபனம்

இலங்கை எண்ணெய், கொழுப்புக் கூட்டுத்தாபனம்—விவாதம்

ஒத்திவைக்கப்பட்டது

ஒத்திவைப்புப் பிரேரணை

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

Volume 29
No. 5

Thursday
7th June 1984

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ANNOUNCEMENT

Speaker's Certificates

ORAL ANSWERS TO QUESTIONS

STATE MORTGAGE AND INVESTMENT BANK
(AMENDMENT) BILL:

Read a Second, and the Third time, and passed as amended

2 - A 077375 2.750 (84/06)

ANNUAL REPORTS:

State Mining and Mineral Development Corporation
National Salt Corporation
Ceylon Oils and Fats Corporation Debate adjourned

ADJOURNMENT MOTION

WRITTEN ANSWERS TO QUESTIONS

பாராளுமன்ற விவாதங்கள்

(ஹாஸ்யம்)

சிறு கிணர்

(சிறு கிணர்)

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

சிறு கிணர்

Thursday
7th June 1954

Volume 29
No. 7

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

1954 VI REPORTS

State Finance and Fiscal Development Commission
General Bill (Continued)

1954 VI REPORTS

Speaker's Conference

GRAL ANSWERS TO QUESTIONS

STATE MORTGAGE AND INVESTMENT BILL

Read in Second and Third time, and passed in

WRITTEN ANSWERS TO QUESTIONS

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1984 ජූනි 7 වන මුහුදුපතින්ද
வியாழக்கிழமை, 7 ஜூன் 1984
Thursday, 7th June, 1984

අ. ක. 3 ට පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා (ඒ. එල්. සේනානායක මහතා) මූලාසනාදායී විය.

பாராளுமன்றம் பி. ப. 3 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் (திரு. எ. எல். சேனநாயக்க) தலைமை வகித்தார்கள்.

The Parliament met at 3 p.m. MR. SPEAKER (MR. E. L. SENEANAYAKE) in the Chair.

නිවේදනය

அறிவிப்பு

ANNOUNCEMENT

කථානායකතුමාගේ සහතික
சபாநாயகரின் சான்றிதழ்கள்
SPEAKER'S CERTIFICATES

I wish to announce that I have under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the certificates on the following Bills on June 6, 1984 :

- Ceylon Hotel School Graduates Association (Incorporation)
- Institute of Biology, Sri Lanka (Incorporation)

පෙත්සම්

மனுக்கள்

PETITIONS

ධබලිව, පී. ඩී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා)

(திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க — கண்டி மாவட்ட அமைச்சர்)
(Mr. W. P. B. Dissanayake - District Minister, Kandy)

ගරු කථානායකතුමාණී, තලවකුලේ හේ පර්යේෂණායතනයේ සේවක කේ. ඩී. ඩී. එච්. අබේගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම පිළිගත්වමි.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

The hon. Member for Maharagama - (Pause). Not here.

ආචාර්ය ධබලිව, දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake - Galle)

I present a petition from Mr. P. K. Ariyapala of Manawila, Walahanduwa dated the 1st June, 1984.

මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි තීරණ කරන ලදී.
பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளை விட்டபட்டது.
Ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

එස්. එච්. සුමතිපාල මහතා : අර්ථසාධක මුදල්
திரு. எஸ். எச். சமதீபால : சேமலாப நிதி
MR. S. H. SUMATHIPALA : PROVIDENT FUND DUES
624/83

1. ආචාර්ය ධබලිව, දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake Galle)
කමකරු ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

ගාල්ලේ කුමල්වැල්ලේ, කටුකුරුදුගහවත්තේ එස්. එච්. සුමතිපාල මහතාට අර්ථසාධක අරමුදල් ලැබීම් ගෙවනු ලබන්නේ කවදද—කොමු අංක C/5/7/14265/83 සහ 38 A 1005?

தொழில் அமைச்சரைக் கேட்ட வினா: காணி, கும்பல்வல்ல, மட்டுக்குருந்துக்காவத்தை எழுமிடத்தைச் சேர்ந்த திரு. எஸ். எச். சமதீபால என்பவரின் சேமலாப நிதிக் கொடுப்பனவுகள் (தொடர்பிலக்கம் சி 5/7/14265/83 உம் 38 ஏ 1005 உம்) எப்போது செலுத்தப்படும்?

asked the Minister of Labour :

When will Mr. S. H. Sumathipala of Katukurudugahawatta, Kumbalwella, Galle be paid his P. F. dues - reference No. C 5/7/14265/83 and 38 A 1005 ?

එම්. සේගල් මයිකල් පෙරේරා (වැඩබලන කමකරු ඇමතිතුමා)
(திரு. எம். ஜே. எம். மைக்கல் பெரேரா — தொழில் பிரதி அமைச்சர்)
(Mr. M. Joseph Michael Perera - Acting Minister of Labour)

සේවක අර්ථසාධක අරමුදල් සාමාජික අංක 38/එ/1005 හිමි එස්. එච්. සුමතිපාල මහතාට ලැබිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභය වන රු. 15,221.82 ක් වූ මුදල සඳහා අංක : කේ. 705065 දරන වෙන්පත 1984.01.27 දින මුහුදේ හිටපු සේවා යෝජකයා මහින් හාර දී ඇත.

කමලා කෝදගොඩගේ මහත්මිය : පත්වීමක්
திருமதி கமலா கோதாக்கோடகை : நியமனம்

MRS. KAMALA KODAGODAGE : AN APPOINTMENT

1/84

2. ආචාර්ය ධබලිව, දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) ගාල්ලේ රැකියා පත් ලියාපදිංචි අංක 649 හිමි ගාල්ලේ හිරිඹුරේ පාසල් පාදේ අංක 22 කමලා කෝදගොඩගේ මහත්මිය සිංහල භාෂාව, ගෘහ විද්‍යාව සහ විභූ සහ විෂයන් සඳහා සම්මාන ද, අංක ගණිතය සඳහා විශිෂ්ට සම්මාන ද ඇතිව විෂයයන් අටකින් අ. පො. ස. (සා. පෙ.) විභාගය සමත්වී ඇති බව එතුමා දන්නේද?
- (ආ) සම්මුඛ පරීක්ෂණය සඳහා ඇය ගාල්ලේ කවිචේරියට සහ උප දිසාපති කාර්යාලයට දෙවනට බැගින් කැඳවනු ලැබූ බව එතුමා දන්නේද?
- (ඇ) ඇයට පත්වීමක් නොදුන්නේ මන්ද?
- (ඈ) ඇයට වහාම පත්වීමක් ලබා දෙන්නේද?
- (ඉ) එසේ නොකරන්නේ නම්, ඒ මන්ද?

ඩී. ඩී. වෙලගෙරේ මහතා
(திரு. டி. பி. வெலகெதர)
(Mr. D. B. Welagedera)
(අ) මිලි.

(අ) අදාළ සුදුසුකම් මත පත්වීමක් සඳහා අය සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ.

දෙනගම වතුයාය, බලන්ගොඩ
டெனகம பெருந்தோட்டம், பலாங்கொடை
DENAGAMA ESTATE, BALANGODA

87/84

4. අනුර බණ්ඩාරනායක මහතා (ලක්ෂ්මන් ජයකොඩි මහතා—අත්තනලේල—වෙනුවට)

(அனூர பண்டாரநாயக்க—திரு. லக்ஷ்மன் ஜயக்கொடி—அந்தர கல்வ சார்பாக)
(Mr. Anura Bandaranaike on behalf of Mr. Lakshman Jayakody Attanagalla)

අග්‍රාමාත්‍යතුමා සහ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අත්පත් කරගනු ලැබූ දිනයේදී බලන්ගොඩ දෙනගම වතුයායෙන් පවරා ගනු ලැබූ අක්කර ප්‍රමාණය එතුමා සඳහන් කරන්නේද?

(ආ) මේ අක්කර ප්‍රමාණය තුළින්, රාජ්‍ය වැවිලි සංස්ථාවට හා වෙනයම් සංවිධානයකට පාලනය සඳහා දී ඇති අක්කර ප්‍රමාණය එතුමා දන්වන්නේද?

(ඇ) මෙම වතුයාය අත්පත් කරගත් දිනයේ සිට, එයට අදාළව විකිණීමක්, බදුදීමක්, විකල්ප ඉඩම් දීමක් හෝ වෙනයම් ගනුදෙනුවක් සිදු කර ඇත්නම්, ඒ පිළිබඳව හා එසේ කරන ලද්දේ කා සමගද යන්නත්, ගනුදෙනු වල වටිනාකමත් එතුමා දන්වන්නේද?

(ඈ) කො එසේ නම්, ඒ මන්ද?

பிரதம அமைச்சரும், உள்நாடாட்சி விடமைப்பு நிர்மாண அமைச்சரும், பெருவிதிகள் அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) காணிச்சீர்திருத்த ஆணைக்குழு கையேற்ற தேதியன்று பலாங்கொடை டெனகம பெருந்தோட்டத் திவிருந்து பாரப்படுத்தப்பட்ட காணியின் ஏக்கரளவை அவர் கூறுவாரா?

(ஆ) இக்காணிப்பரப்பளவிவிருந்து முகாமைப்படுத்துவதற்கென அரசு பெருந்தோட்டக் கூட்டுத்தாபனத்துக்கோ வேறேதேனும் அமைப்புக்கோ வழங்கப்பட்டுள்ள ஏக்கரளவை அவர் கூறுவாரா?

(இ) இத்தோட்டம் கையேற்கப்பட்ட தேதியிலிருந்து இத்தோட்டம் தொடர்பாக விற்பனையோ, குத்தகையோ, மாற்றுக் காணி வழங்கலோ வேறேதேனும் கொடுக்கல் வாங்கலோ இருப்பின் அதனையும், அத்தகைய கொடுக்கல் வாங்கல் யாருக்கு என்ன பெறுமதிக்கு வழங்கப்பட்டதென்பதையும் அவர் கூறுவாரா?

(ஈ) இன்றெல், என்?

asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways,—

(a) Will he state the acreage vested from the Denagama Estate at Balangoda on the date of takeover by the Land Reform Commission ?

(b) Will he state the acreage that is given out for management to the State Plantations Corporation and any other organization out of this acreage ?

(c) Will he state any sales, leases alternate lands given and any other transaction of this estate since takeover and state to whom and for what value such transactions were made ?

d) If not, why ?

එමී. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா — பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)
(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I answer on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways—

(a) An extent of 640 A. 2R. 19P. had been vested from Denagama Estate at Balangoda.

(b) The entire extent had been given out for management to the State Plantations Corporation.

(c) Action is being taken to alienate the following extents in the following manner :

(i) Alienation by way of sale under Section 22 (i) A of Land Reform Law No. 1 of 1972.

- 1. Mr. N. M. L. M. Ismail 50A. 0R. 00P.
- 2. Mr. N. M. M. Saheed 50A. 0R. 00P.
- 3. Mr. M. A. C. L. Mohamed 50A. 0R. 00P.
- 4. Mr. M. H. S. Mohamed 50A. 0R. 00P.
- 5. Mr. M. A. M. Thasim 50A. 0R. 00P.

(ii) Alienation by way of sale under Section 22(I) "f" of Act No. 39 of 1981.

- 1. Mr. O. L. M. Lebbe 50A. 0R. 00P.

(iii) Alienation by way of exchange of Statutory Determination under Section 22 of Law No. 1 of 1972.

- 1. Mrs. S. M. Casim 50A. 0R. 00P.
- 2. Mrs. S. S. Casim 50A. 0R. 00P.
- 3. Mrs. S. R. Casim 50A. 0R. 00P.
- 4. Mr. J. W. Maduwanwela 50A. 0R. 39P.

Alienation to a non-declarant (Shareholder, Thasim Estate Company) 18 Acres.

(d) Not applicable.

The valuation of the above extents has not yet been assessed by the Valuation Department and the lands have not yet been handed over to the transferees.

අ. න. 3.09

ආර්. මේ. ජී. ජී. ජී. මහතා (මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමා)
(திரு. ஆர். ஜி. ஜி. த. மெல் — நிதி, அமைப்புத்திட்ட அமைச்சர்)
(Mr. R. J. G. de Mel—Minister of Finance and Planning)

I move,

“That the Bill be now read a Second time.”

Mr. Speaker, I have great pleasure in introducing a bill for the amendment of the State Mortgage and Investment Bank Act. This Bill is being introduced with the object of re-organizing and strengthening the State Mortgage and Investment Bank and specifically to make it a really effective housing bank in this country, in addition to its other normal functions, which all Members are aware of, in the sphere of agriculture, industry, livestock development, and so on and so forth. The main amendment which I propose is for a specific housing objective. There are some other minor amendments which I will explain to the House in due course.

I am particularly glad to introduce this Bill for two reasons. In first place, it was one of my first functions as Minister of Finance in 1977 to create this new institution called the State Mortgage and Investment Bank by amalgamating two existing institutions, the State Mortgage Bank and the Agricultural and Industrial Credit Corporation. The State Mortgage bank, as you know, is one of the oldest banks in Sri Lanka, older even than the Bank of Ceylon. It was really the first Bank established after the Donoughmore reforms of 1931. As far as I remember, it started in 1931, and I think I will be failing in my duty if I did not pay a tribute to the Hon. Mr. K. Balasingham, member of the Legislative Council, who for 12 years agitated for the establishment of a Mortgage Bank in this country to help mainly people, those who were compelled to mortgage their lands and houses during the period of the great depression in this country. I think it was only a fitting tribute to the memory of Mr. Balasingham that this government issued a stamp in his memory recently. In the same way, the other institution, the Agricultural and Industrial Credit Corporation, was established in 1943 and served a useful function in financing the take-over of agricultural land and purchase of agricultural lands by Sri Lankans from foreign companies and also in the development of agricultural land in this country. I think it did not perform too much of a function in the industrial sphere though it could have done so, and I think you will pardon me if I state in this House that I am particularly glad to introduce this Bill, because at the age of 22, I happened to be a Director of the Agricultural and Industrial Credit Corporation. I represented the late Mr. Dudley Senanayake, who was then the Minister of Agriculture and Lands. I was an Assistant Secretary in his Ministry. As a director of the A. I. C. C. at the age of 22, was one of my first

functions as a public servant, I think for two or three years. And I am particularly glad to introduce this Bill because of my long connections with these two institutions. I have known these institutions for more than 30 years. They have grown and strengthened, and the amalgamation in 1978 was really a big leap forward in the history of these two institutions.

I now proceed to give you some details of the progress of the State Mortgage and Investment Bank since it commenced operations in 1978. In the first year 1978 the total loans granted by the State Mortgage and Investment Bank was only Rs. 12 million. But last year the loans granted had risen to Rs. 400 million in the short space of five years. This bank has shown tremendous progress along with other Sri Lanka banks like the Bank of Ceylon, the People's Bank, the National Savings Bank and the National Development Bank. I think we should pay a tribute to its very able Chairman, Mr. L. Piyasena, a retired Commissioner General of Inland Revenue, who has been functioning as its Chairman since this Government came into power in 1977.

Last year the Government made a decision that the State Mortgage and Investment bank should be transformed into a special housing bank, in addition to its other objectives. As you all know, the State Mortgage and Investment bank has always performed some housing function. It assisted people to buy houses and land, to build houses and redeem mortgages on houses. That has been one of its functions all along, but we decided to broaden its housing functions and, while retaining its name of State Mortgage and Investment Bank, almost create a full-fledged housing bank in this country to cater to the housing demands of the people of this land. It will be the main lending agency, I would say the catalyst, for the housing programme of the Hon. Prime Minister. It will in every way try to assist the Hon. Prime Minister to build one million houses on self-help basis in the next six years. This Bill is targetted primarily to this main objective with a view to helping the less affluent sections by assisting those who had hitherto been unable to build houses due to the high interest rates prevailing in this land. We are taking steps to streamline the procedures to avoid delays, as far as possible. There have been delays in the past, I admit, mainly in valuation and so on and so forth but not so much inside the bank, but in surveying, valuation and so on. It will also help housing through aiding property developers. In the last year it has assisted about 30 property developing companies with bridging finance to start constructing houses, not large houses, but all houses less than 750 square feet in area. This will help property developers to build houses also with the firm assurance that a loan will be granted to the eventual purchaser of a house from the property

developers. So, it is a two way process, bridging finances of the property developers to build a large number of small houses with a guarantee that a further loan will be granted eventually to the purchaser of these houses from the property developer. So, already a great deal of work is being done in these areas and we hope with the new powers that the bank will get under this amending Bill it will be able to perform a very useful role in solving the housing problem of this country.

Then, Sir, there are provisions in the amendments. I propose to strengthen the financial resources of the bank. After all, a bank ultimately depends on the strength of its financial base. We will strengthen its borrowing powers and deposit-taking powers. We will also increase the Board of Directors to include one representative each of the Ministry of Housing and of the Ministry in charge of livestock development. So, we are taking all these steps and we hope that this bank will be able to perform a much more useful role in the economic development of this land in the years to come. Although the bank will continue to lend money for purposes other than housing, like agricultural and industrial purposes, in the future also, loans for housing will take precedence over all other loans. This will enable a far greater number of people to benefit from the lending programmes of the bank. The amending Bill will also empower the State Mortgage and Investment Bank to purchase or redeem mortgages created in favour of commercial banks and other institutions approved by me. Up to date, Sir, the bank could only purchase or redeem mortgages, bonds, securities, etc. issued by the Government or the Central Bank. The transfer of their mortgages to the State Mortgage and Investment Bank will result in people having to pay a lower rate of interest on their loans as the interest rates of the State Mortgage and Investment Bank are much lower than those of commercial banks and other lending institutions.

Then, Sir, the bank will also be given authority to refinance housing loans in association with other banks and institutions approved by me. This will also make more funds available for housing programmes. The funds of the bank will also be increased by extending the powers of the bank to enable it to accept deposits including savings deposits, contract deposits and loan link savings deposits. At present, Sir, the bank has been empowered to accept only term deposits. So we are strengthening the financial base of the bank and also its deposit-taking powers. As a result, you will agree, Sir, the bank will be able to give more loans than it did in the past.

The Amending Bill, Sir, also provides for the authorized capital of the bank, which stands today at Rs. 200 million, to be increased to Rs. 2,000 million, a

ten-fold increase, in order to provide for the envisaged expansion of the activities of the bank as a specialized housing bank.

It also provides for the number of directors to be increased from five to nine and, as I said, provides for one director to be a representative of the Minister in charge of the subject of housing and for another director to be a representative of the Minister in charge of livestock development.

Then, Sir, there are some minor amendments. Section 59, for example, is amended to provide for certificate of sale to be signed by two members of the board. There are certain other minor amendments.

I hope that the State Mortgage and Investment Bank under the new dispensation created by this amending Bill will go from strength to strength and serve the purposes for which it and its sister institution, the Agricultural and Industrial Credit Corporation, were founded in this land and that it will help in solving the housing problem of the large mass of people in this country, who still do not have houses and that it will help in the general amelioration of the living standards of the people of this country.

Thank you.

අනිල් මුණේග මහතා
(திரு. அனில் முனசிங்கம்)
(Mr. Anil Moonesinghe)

I would like to congratulate the Hon. Minister of Finance on bringing this amendment to make the State Mortgage and Investment Bank a housing bank as well. But, before I go on, I would like to recapitulate, Sir, that the State Mortgage Bank, as the Hon. Minister stated, was created in order to protect the Sinhalese and the Tamil entrepreneurs of that time who were in great difficulty because of the depression and who had to go to the chettiers of South India to obtain money in order to save their properties. The interest rates were so extortionate that many of them succumbed. I remember living through those days as a young boy, and I remember the great difficulty that many families had because of the depression, and the State Mortgage Bank stepped in in order to ameliorate the situation. The state Mortgage Bank therefore was used not by the ordinary people of this country but mainly by the upper class, and it continued to serve them.

Then the Agricultural and Industrial Credit Corporation was created. The Hon. Minister stated that he was a director of that bank at the age of 22. The AICC also was brought in as a bank to help the Sri Lankan entrepreneur at that time to try to develop export agriculture and also to become an industrialist. Unfortunately, the ideas of the people who brought the

ஈகில் இன்ஃபிஸிட்டு மென்ஸர்
(திரு. அனில் முனசிங்ஹர்)
(Mr. Anil Moonesinghe)

I will tell you why it is so in this particular case. You have put in a penal interest of three per cent when a person is in arrears. That, I think, is reasonable, but the State Mortgage and Investment Bank has gone beyond that point and levies the penal interest on the outstanding loan, which is not fair. I think you should advise the bank to remove the penal interest on the outstanding capital. I can understand the penal rate on the interest and capital due but not on the capital outstanding which is a very great burden. That is the reason why so many have defaulted. If you attend to that, I think the number of defaulters will become less.

The other problem relates to surveying and valuing. This is really the bottleneck. How are you going to solve this problem because we do not have a sufficient number of surveyors and valuers. I would like the Hon. Minister to go into this matter and create, in each district, a sufficient cadre of surveyors and valuers who will be able to put through all these applications. Now the applications will start pouring in. As I said before, surveying and valuing is already a bottleneck and it will become a tremendous bottleneck in the coming period.

There is another problem which I think the Hon. Prime Minister is aware of. A housing scheme has been started in Dodangoda in my electorate on land which belongs to the National Housing Development Authority. The other day when I inquired about this housing scheme, they told me that the land was put up for sale at the rate of Rs. 800 per perch. That is all right for a middle-class man. That is not a big sum for a lawyer or a small businessman or even a public servant of the upper echelon, but how can you get a poor peasant to pay Rs. 800 per perch? That is the problem I am facing. I cannot have a housing scheme only for people wealthy enough to purchase land at Rs. 800 per perch and put up a house after getting a loan from the State Mortgage and Investment Bank. But what about the poor man? From where is he going to get the money to buy the land? This is going to be a constant problem in future. People who have land are reasonably well off, but one-third of the people of this country do not have land which they can build on. Sometimes they have undivided land. I do not know how the State Mortgage and Investment Bank is going to look at undivided land. Is there going to be any sort of liberalization of the attitude towards undivided land? Because if you do not have that it is going to be a further problem, a further bottleneck in the process of house-building for the poorer person. I think the Hon. Prime Minister has a housing scheme here in Bullers Road. What happened to that housing scheme? I want to know how many people were able to go and get themselves one of those houses in the

Bullers Road Housing Scheme? - (Interruption) - In Longden Place? All occupied? But not by tenants who want to buy the houses; they are mainly government servants.

ஈர். ஸ்ரீமதேய மென்ஸர்
(திரு. ஆர். பிரேமதாசர்)
(Mr. R. Premadasa)

They were sold. They were not meant for the lower-class but for the middle-classes.

ஈகில் இன்ஃபிஸிட்டு மென்ஸர்
(திரு. அனில் முனசிங்ஹர்)
(Mr. Anil Moonesinghe)

How many bought them? I do not think private people bought them.

ஈர். ஸ்ரீமதேய மென்ஸர்
(திரு. ஆர். பிரேமதாசர்)
(Mr. R. Premadasa)

Why not? He is referring to the middle-class housing scheme in Bullers Road.

ஈகில் இன்ஃபிஸிட்டு மென்ஸர்
(திரு. அனில் முனசிங்ஹர்)
(Mr. Anil Moonesinghe)

That is right. Are they all sold? I was told that all were not sold.

ஈர். ஸ்ரீமதேய மென்ஸர்
(திரு. ஆர். பிரேமதாசர்)
(Mr. R. Premadasa)

Just go there and see. Will you?

ஈகில் இன்ஃபிஸிட்டு மென்ஸர்
(திரு. அனில் முனசிங்ஹர்)
(Mr. Anil Moonesinghe)

I went there. I went to look at those houses.

ஈர். ஸ்ரீமதேய மென்ஸர்
(திரு. ஆர். பிரேமதாசர்)
(Mr. R. Premadasa)

They are all occupied and there is a great demand for them.

ஈகில் இன்ஃபிஸிட்டு மென்ஸர்
(திரு. அனில் முனசிங்ஹர்)
(Mr. Anil Moonesinghe)

I may be wrong. I will look into that matter.

ஈர். ஸ்ரீமதேய மென்ஸர்
(திரு. ஆர். பிரேமதாசர்)
(Mr. R. Premadasa)

You can go there this evening.

ஈகில் இன்ஃபிஸிட்டு மென்ஸர்
(திரு. அனில் முனசிங்ஹர்)
(Mr. Anil Moonesinghe)

Anyway, the problem that I am faced with is this. The ordinary lower middle-class person is unable to purchase a house. Now, you have a number of housing

schemes. Do you give priority to the people who can pay almost all the money or part of the money? Many of the people are unable to pay that money. They can pay about 10 per cent of 20 per cent. They are unable to pay more than that. Very often most of the people cannot pay more than 10 per cent. The difficulty is that today the ordinary middle-class person is unable to afford the astronomical prices of property in Colombo and the astronomical cost of building a house. Today the cost of building a house is the highest in the history of our land. It is not commensurate with his pay, because we find that cement is at the world market price, steel is at the world market price, and only bricks and sand are at the Sri Lankan prices as we do not export bricks and sand. So, you would find that the ordinary middle-class person is in great difficulty when it comes to building houses.

Now, this is a problem that the Government has to tackle. Because of the increasing prices of these commodities people find it more and more difficult, particularly in the city of Colombo. Sir, I know that many families in Colombo have to pay rents as high as Rs. 1,000, sometimes for two rooms in this city of Colombo. How many people can pay Rs. 1,000 for two rooms, and thereafter continue to buy food, clothing and books for the children under the ordinary circumstances of living? This is the problem that has been created, and no amount of loans from the State Mortgage and Investment Bank will solve this problem unless the prices of some of these commodities are brought down, or in the alternative there is a raising of the income levels of the middle-class people. So, these are the problems as I see them.

අ. න. 345

ආර. ප්‍රේමදාස මහතා (අලුමානතුමා, පලාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(திரு. ஆர். பிரமதாசு — பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு, திட்டமிடல் அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பராமன்றமன்றச் சபை முதலியரும்)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු කථානායකතුමනි, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත මේ අන්දමට සංශෝධනය කිරීම ගැන මේ අවස්ථාවේදී ගරු මුදල් ඇමතිතුමාට මගේ විශේෂ සතුකිය පිරිනමන්නට කැමතියි. එතුමා මේ බැංකුවේ ඇති කරන්නට යන සංශෝධනයේ එක අංශයක් පමණයි, නිවාසවලට ආධාර කිරීම සඳහා මේ ගන්නා පියවර. මෙතෙක් කල් නොතිබුණු අංශයක්. මේ අංශයේ ඉතාමත්ම වැදගත් අංශය වන්නේ යම් රැකියාවක් කරන යම් ආදායමක් ලබන කෙනෙකුට දැනට තිබෙන බැංකු මාර්ගයෙන් ණය ගැනීමේදී ඒ බැංකුවලට ගෙවන්නට සිදුවන පොලීය අනුව එතෙම කැන්නම් ඒ බැංකුවලින් නිවාස සඳහාම මුදල් ගැනීමේ ඇති අපහසුකම සලකා එතුමා මේ උකස් බැංකුවෙන් එක වැඩ පිළිවෙලක් හැටියට — කර්මාන්තවලට කෘෂිකර්මවලට ආදී වශයෙන් මුදල් ආධාර කරන වැඩ පිළිවෙලවල් රාශියක් තිබෙනවා — නිවාස අංශයක් ඇතුළත් කලා. මේ මාර්ගයෙන් නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් තිබෙන අවශ්‍යතාවයන් සියල්ලම සම්පූර්ණ කරන්නට එතුමා බලාපොරොත්තු වන්නේ නැහැ. එය රජයේ විශාල වැඩ පිළිවෙලක්. එයට මේ

අංශයෙන් රුකුලක් දෙන්නට එතුමා කල්පනා කලා. ඒ නිසා මේ ගැන සාකච්චා කරන විට නිවාස සංවර්ධනයේ හැම අංශයක් ගැනම සාකච්චා කිරීම සුදුසු නැහැ. ඒ පිළිබඳ තොරතුරු මේ සභාව ඉදිරියේ තැනි නිසා.

නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ රජය ගන්නා වැයමට ස්වල්පමාත්‍ර පිළියමක් හැටියට හෝ මේ අංශයෙන් උදව්වක් ආධාරයක් ලබා දෙන්නට ඕනෑ යයි කල්පනා කිරීම ගැන ගරු මුදල් ඇමතිතුමාට ප්‍රශංසා කරන්න මම කැමතියි. මේ සංශෝධනය ගැන නිවාස සම්බන්ධයෙන් සලකනවා නම් අපට සලකා බලන්නට තිබෙන්නේ ඒ අනුවයි.

මේ ගැර අපේ රජයේ යෝධ නිවාස සංවර්ධන වැඩ පිළිවෙලට දක්නා ඉතිහාසයේ කවදවත් මේ තාක් මේ තරම් මුදල් සම්භාරයක් රජයේ ප්‍රධානම ප්‍රයත්නයක් හැටියට යොදව්වා කියා මම හිතන්නේ නැහැ. ආණ්ඩු ගණනාවක්ම තිබුණා. ඒ එක රජයකින්වත් මෙවැනි ප්‍රයත්නයක් දැරුවේ නැහැ. දේශීය මුදල් පමණක් නොවෙයි, විදේශීය ආධාරත් අපි දත් විශාල වශයෙන් ලබාගෙන තිබෙනවා. නිවාස සංවර්ධනය පිළිබඳව වෙනම අවස්ථාවක විස්තර සහිතව කථා කරනවා නම් වඩාත් ප්‍රයෝජනයි කියා මම හිතනවා.

මතුගම ගරු මන්ත්‍රීතුමා (අච්ඡේද මුණසිංහ මහතා) දෙයින්ගොඩ නිවාස යෝජනාක්‍රමයක් ගැන සඳහන් කලා. එතුමා සඳහන් කළේ මතුගම නිවාස සංවර්ධන වැඩ පිළිවෙලේ එක ස්ථානයක් ගැන පමණයි. මතුගම හිටපු මන්ත්‍රීතුමා විසින් මේ නිවාස සංවර්ධන වැඩ පිළිවෙල යටතේ ඉඩම් කැබැල්ලක් තැනී, ඉඩමක් ලබා ගන්නට මුදලක් තැනී, අහිංසක පවුල් විශාල ගණනකට අපේ මැතිවරණ නිවාස යෝජනා ක්‍රම මගින්, අත්කම් නිවාස යෝජනා ක්‍රම මගින් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් තනන නිවාස යෝජනා ක්‍රම මගින් නිවාස රාශියක් තනා දී තිබෙන බව හැම දෙනාම දන්නවා.

මේ දෙයින්ගොඩ ඉඩම් කැබැල්ල ගැන ඒ ප්‍රදේශයේ අයගෙන් ඉල්ලීම් රාශියක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම ගුරුවරුන්ගෙන් හා වෙනත් රැකියා කරන අයගෙන් ඉල්ලීම් ලැබුණා. ඉඩම් කැබැල්ල දෙන්නා නම් ණයක් අරගෙන ගෙයක් හද ගන්නම් යයි ඔවුන් කීවා. අන්ත එවැනි අයට උදව් කරන්නට තමයි, රාජ්‍ය උකස් බැංකුවේ මේ විශේෂ අංශය ඇති කරන්නට මෙතුමා අදහස් කර තිබෙන්නේ. අන්ත ඒ නිසා ඔය දෙයින්ගොඩ එක පමණක් අරගෙන ඒක විකක් එහාට මෙහාට කර කථා කිරීම සාධාරණ නැහැ. ඒ ගැර තම දේශීයවත් අන්ත නොතිබුණු ජීවිතයේ කිසි දිනක ඉඩම් කැබැල්ලක් ලබා ගන්නට පුළුවන් වෙයි කියා සිහිනෙකින්වත් නොයිතු හවුල් රාශියකට තමන්ගේ කියා ගෙයක් දෙරක් අද තිබෙනවා. ඒ ඉතිහාසය කවුරුත් දන්නවා. ඒ නිසා මෙහිදී ඒ විස්තර කියන්න ඕනෑ නැහැ.

බලන්න, පසුගිය දා ඇතිවුණු තාය දෑමෙන් ඒ ප්‍රදේශයේ ඇති වුණු තත්ත්වය මොකක්ද? ඒ විපත බලන්න ගිය දාම මා පොරොන්දු වුණා, නිවාස 100 ක් දෙනවාය කියා. මේ වගේ විපතකින් පරික්ෂා කර බලන්න ගිය දාම ඒ විධියට නිවාස 100 ක් දෙනවායයි කියන්න මට කලින් තිබුණු මොන රජයකටද, පුළුවන්කම ලැබුණේ? මා එදා එතෙම සිටිවේ කොහොමද?

අප ඇති කර තිබෙනවා, "සෙවන" අරමුදලක්. එය රජයේ අරමුදලක් නොවෙයි. මට අපහාස හවුඩකින් ලැබුණු වන්දි මුදලක් බැංකුවේ තැන්පත් කොට ලැබුණු පොළියෙන් මා ආරම්භ කලා. "සෙවන අරමුදල" කියා එකක්. එයට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාරවලිකුත්, අවුරුදුපනා දිනුම් අදින "සෙවන" ලොතරැයි මුදල්වලිකුත් තමයි. ඒ අරමුදල තරවන්නේ. ඒ අරමුදල නිසා මට එදා හය කැනිව කියන්න පුළුවන්කම තිබුණා, "නිවාස 100 ක් දෙනවා" කියන්න. ඒ තාය දෑම නිසා ගෙවල් - දොරවල් තැනී වුණු අයට, බඩු - මුට්ටු තැනී වුණු අයට, උන් - හිට තැන් තැනී වුණු අයට කියන්න අපිට පුළුවන්ද, "අපට දෙන්න පුළුවන් මෙපමණයි, අප දෙන ඉඩම් කැබැල්ලේ ගෙයක් හදා ගන්න" කියා? බැහැ. ඇත්ත වශයෙන්ම මා ඒ විපත පරික්ෂා කර බලන්න ගිය අවස්ථාවේදී දිසා ඇමතිතුමා මගෙන් ඉල්ලුවේ "ගෙවල් 70 - 80 ක් ලබා දෙන්න" කියායි. තමුත් මා වහාම සිටි, "නැහැ. ගෙවල් 100 ක්ම දෙන්නම්" කියා. ඒ ගැර තවත් උදවු - පදවු කරන්න බලමු. මා මුදල් ඇමතිතුමාටත් ඒ ගැන කියා තිබෙනවා. සමාජ සේවා ඇමතිතුමාත් ඒ ගැන කීයා කරගෙන යනවා. ඇත්ත වශයෙන් ඒයෙන් මේ ගරු සභාවේදී මේ ගැන විස්තර වශයෙන් සඳහන් වුණා. එම නිසා තමුත්තාත්සේලා කවුරුත් සතුටු වෙන්න ඕනෑ, මේ රජය නිවාස ප්‍රශ්නයට ප්‍රමුඛත්වය දී තිබීම ගැන.

[ආර. ප්‍රේමදා මහතා]

කොළඹ නගරයේ ඉඩම් මිල ගණි සැරේට වැඩි වන්න පටන් ගත් බව තමුත්තාත්සේලා දන්නවා. යොයා බලන විට, ඊට හේතුව වශයෙන් පෙනී ගියේ මොකක්ද? බොහෝ දෙනා අතට මුදල් ලැබුණා. එසේ මුදල් ලැබුණාම ඉඩම් කැබැල්ලක් ලබා ගන්න, ගෙයක් - දොරක් ලබා ගන්න, ඒ අය පෙළඹුණා. තමුත් ඒ අයට ඉඩම් කැබැල්ලක් ලබා ගන්න අවකාශයක් තිබුණේ නැහැ. ඉඩම් මිල ඉහල යන්න පටන් ගන්නා, ඒ නිසා අප කීප පොළකම පටන් ගන්නා, මධ්‍යම පන්තියේ නිවාස යෝජනා ක්‍රම දුප්පත් උදවියට ගෙවල් හදන්න තිබුණු මුදල් යොදා වගාම 'බ්ලැස් රෝඩ්' එකේ නිවාස යෝජනාක්‍රමයක් පටන් ගන්නා. අප එතෙම ක්‍රියා කළේ ඇයි? අපට පෙනී ගියා, ඒ නිවාස විකුණන්න පුළුවන්, ඒවා විකුණා ලැබෙන මුදල්වලින් තැවතන් අපේ අරමුදල තර කර ඒ මුදලින් අපේ දුප්පත් උදවියට ගෙවල් හදා දෙන්න පුළුවන්ය කියා. ඒ විධියට කල්පනා කර අප අර නිවාස යෝජනා ක්‍රමයේ ගෙවල් හදුවා. නොයෙක් අය ප්‍රචාරය කලා, කවරදාවන් ඒ නිවාස තම ගන්න උදවිය ඉන්න එකක් නැහැ කියා. ගිහිත් බලන්න, මොකක්ද තත්ත්වය කියා. ඒ නිවාස ගන්න මිනිසුන් පොර කන්න පටන් ගන්නා. මට බේරීලීමක් නැති වුණේ, ඒ දෙන නිවාස අඩු කරන්න පවා සිද්ධ වුණේ. ඇයි, සංස්ථාවලින් ඒ නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස දහය, පහළොව, විස්ස, නිහ ඉල්ලුවා, තමන්ගේ නිලධාරීන්ට දෙන්න. ඒ අයගේ නිලධාරීන් සඳහා ඒවා ලබා ගැනීමට අදහස් කලා. තමුත් එය අඩු කර පුද්ගලයන්ට ඒවා ලබා දීමට මට සිදු වුණේ. ඒ තරම් වුවමනාවක් ඒවා සම්බන්ධයෙන් තිබුණේ. දැන් ඒ මුදල් ආයෙන් අර ගෙන ඒ මුදල්වලින් තමයි, දුප්පත් උදවියට ගෙවල් හදන වැඩ පිළිවෙල ගෙන යන්නේ. ඒ ගෙවල් කවුරුන් අරගෙන නැහැයි දැන් මතුගම මන්ත්‍රිතුමා (අතිල් මුණසිංහ මහතා) කීවා. එතුමා ගොස් බැලුවොත් නියම තත්ත්වය පෙනෙයි. තවමත් ඒ ගෙවල් ලබා ගැනීම සඳහා ලැයිස්තු තිබෙනවා. තමන්ගේ නිලධාරීන් සඳහා ඇමතිවරුන් කීප දෙනෙකුත් ගෙවල් ඉල්ලා තිබෙනවා. මොකද? ඒ නිලධාරීන් බොහෝම දුර - බැහැර ප්‍රදේශවල සිට එන අය නිසා. ඒ අයටත් ගෙවල් දිගන්නට බැරි තත්ත්වයක් ඇති වි තිබෙනවා. කවුරුන් හෝ උන් බොරු ආරාධිකයන් ඉරගෙන තිබුණ ගරු මන්ත්‍රිතුමා මෙතැන කතා කරන්නවා. [බාධා කිරීමක්] මව්. මම නම් කතා කරන්නේ ගිහිත් බැලුවාට පසුවයි. එතෙමයි කරන්න මිනු. ඒකයි සාධාරණ.

ඒ විතරක් නොවෙයි. අපි මධ්‍යම පන්තික ගෙවල් රාශියක් හද තිබෙනවා. ඒවා විශේෂයෙන්ම රජයේ සේවකයන්, සංස්ථා සේවකයන් හා යමක් - කමක් තිබෙන අය සඳහායි. ඒ ගෙවල් සඳහා වික - වික ගෙවීමේ පහසුකමක් අපි සලසා තිබෙනවා. විකුමසිංහපුර ගෙවල් අට සියයක් තිබෙනවා. ඒ ගෙවල් ලබා ගන්නා අය වගාම ගෙවන්න මිනු හතරෙන් පංගුවයි. අනෙක් මුදල අවුරුදු පහළොවකින් ගෙවා ඉවර කරන්න පුළුවනි. කොතේද ගරු කථානායකතුමනි, එතෙම පහසුකම් සලසා දෙන්නේ? මේවා මම 1978 දී හැද ගෙවල්, ලාබෙට හැදුවේ. කොරියන් සමාගමක් විසින් හැදුවේ. රඳදෙඑවේ ගෙවල් 2,040 ක් එක් තැනෙක. ඒ ගෙවල් රුපියල් දහ දහේ සිට විස්සක. ඒවා ලබා ගන්නා අයට රුපියල් දහ දහෙන් හතරෙන් පංගුවක් එකවර ගෙවා ඉතුරු කොටස අවුරුදු පහළොවකින් ගෙවන්න පුළුවනි. රුපියල් දහ දහටත් ගෙවල් තිබෙනවා, හතළිස් දහටත් ගෙවල් තිබෙනවා, පණස් දහටත් ගෙවල් තිබෙනවා. රඳදෙඑවට ගියාම මිනුම කෙනකුට ඔක්කොම ගෙවල් ජෙනවා.

දන අපි අන්තහල්ලේ ගෙවල් එක් දහස් පන්සියයක් හදන්නවා. මතභේගොඩ දහක් හදන්නවා. මොකද? මේ කොළඹ නගරයේ තිබෙන ඉඩම් මිල වැඩිවීම නතර කිරීම සඳහා. අනෙක් කාරණය, මහා කොළඹ සංවර්ධනය කිරීම. එසේ නැත්නම්, ඔක්කොම කොළඹම හිර වුණොත් හරියට එය කරන්න බැහැ. ඒක එක් අංශයක්.

විකිණීමට හදනු ලබන ගෙවල් තවත් එක් අංශයක්. ඒවා ගන්න උදවිය සිටින්නවා නම් හැදුවාට ඇති වරද මොකක්ද? ඒවාත් ලබා ගන්නා අය එක වර ගෙවන්නේ හතරෙන් පංගුවයි. ඉතිරි මුදල් ගෙවන්නේ අවුරුදු පහළොවකින්. එතෙම වන විට, ඒ ගෙවල් ලබා ගන්න වුවමනා අයට, ලක්ෂ ගණන් මුදල් නැති උදවියට, උව ගොස් ණයක් ලබා ගැනීමට යම් ආයතනයක් නියෝජන මිනු. ඒ සඳහා තමයි මුදල් ඇමතිතුමා උගස් බැංකු වැඩ පිළිවෙල තුළත් පහසු පොළියට අනෙක් බැංකු අතරත් ඒ පහසුකම ලබා දෙන්නට යන්නේ.

ඊළඟට, මතුගම ගරු මන්ත්‍රිතුමා එංගලන්තයේ තිබෙන "බිල්ඩිං. යොසයිට්" ක්‍රමයක් ගැන කැණී සඳහන් කලා. එය ඉතාම වැදගත් ක්‍රමයක්. ඉන්දියාවේ බොම්බායේදී මම විත්‍රපටියක් දක්කා, අලුත් ක්‍රමයකට බිල්ඩිං

යොසයිට් එකක් ඇති කර ඒ මගින් දුප්පත්ම උදවියට නොව, පහල මධ්‍යම පාත්තිකයන්ට, යම් රැකියාවක් කර රුපියල් පන්සියයක, අට සියයක, දහක පමණ මාසික වේතනයක් ලබන උදවියට ඒ යොසයිට් එක මගින් ආධාර කරන්නවා. ඒ වාගේ වැඩ පිළිවෙලක් ඇති කරන්නට අපටත් බැරීදයි සේවම සඳහා මම අපේ නීති පොත් පෙරලා බැලුවා. එසේ බලන විට මම දක්කා, ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිතුමා විසින් ශ්‍රීමත් කන්දසා වෛද්‍යාදන් මහතා නිවාස ඇමතිවරයා ගැටියට පත් කරන ලද අවස්ථාවේදී එංගලන්තයේ බිල්ඩිං. යොසයිට් ආදාපනතේ තිබුණු නීති ඊනි ඔක්කොම අපේ නීතිවලට ඇතුළත් කර තිබෙන බව. එතෙත්, ඒ වාගේ ආයතනයක් අපි පිහිටුවා නැහැ. මසකට රුපියල් පණහේ එක කොටසක් බැගින් ගෙවා රුපියල් පන්සියයක කොටස් ගන්න පුළුවන් කෙනකුට බිල්ඩිං. යොසයිට් එකට ඇතුළත් වෙන්න පුළුවනි. ඇතුළත් වී අවුරුදුත් පමණ මුදල් ගෙවාගෙන එන විට එසේ ගෙවන ලද මුදලට සියයට තවයක පොළියකුත් දෙන්නවා. අවුරුදුද අත්තිමේදී එහි යම් පුද්ගලයකුට ගෙයක් ගන්නට හෝ හැදීමට හෝ මුදල් වුවමනා නම්, මතු දමු මුදලට සියයට තවයක පොළියකුත් සමඟ එහි තැන්පත් වී තිබෙන මුදල මෙන් පස් ගුණයක මුදලක් ඒ පුද්ගලයාට වගාම දෙන්නවා. කිසිම බැංකුවක් කරන වැඩක් නොවෙයි. ඒක කරන්නට පුළුවන් මේ "බිල්ඩිං. යොසයිට්" ක්‍රමයටයි. මේක බැංකුවලට කරන්නට බැහැ. ඒ නිසා මේක ලොකු සහනයක් කියා මම කල්පනා කලා.

විශේෂයෙන් රුපියල් පන්සියය, ගයසියය, ගත්සියය, අටසියය, තමසියය ආදී වශයෙන් වැටුප් ලබන අය දහස් ගණනින් ඉන්නවා. ඒ උදවියට එකපාරටම ගිහිත් බැංකුවකින් ණයක් අරගත මේක කරන්නට බැහැ. ඒ උදවිය වෙනුවෙන් මේ ක්‍රමය ඇති කරන්නට අපට පුළුවන්. එතෙම කල්පනා කරලා, අර ශ්‍රීමත් කන්දසා වෛතනාදන් මහත්මයා නීති පොතට ඇතුළත් කළ නීතිය අස්සේ මේ "බිල්ඩිං. යොසයිට්" ක්‍රමයත් තිබුණු නිසා, මම දැන් ඒක අරගෙන මාස තුනකට පමණ ඉස්සෙල්ලා "බිල්ඩිං. යොසයිට්" එකක් ඇති කලා. නොයෙක් දෙනා 'හවුසිං බැන්ක්' යනාදී වශයෙන් නොයෙක් නම් ඒකට දමන්නට කීවා. 'බැන්ක්' කියලා දමන්න එවා, 'බැන්ක්' කියලා දමීම ගමන් මිනිසුන් බය වෙන්නවා කියා මම කීවා. 'බැන්ක්' කියා දුටු ගැටියේ පොඩි අය බය වෙන්නවා, 'බැන්ක්' කියලා දමන්නේ නැතිව 'කෝපර්ෂන්' කියලා දමන්නට කියා මම කීවා. "හවුසිං ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට් කෝපර්ෂන්" කියා ඒකට නම දමීම. ඒක ඇති කර තිබෙන්නේ 'හවුසිං ඇක්ට්' එක යටතේ "බිල්ඩිං. යොසයිට්" එකක් ගැටියටයි. අපි මේක ඇති කලා. පුදුම විධියේ සහායක් ඒකට ලැබීගෙන එනවා. කෙළින්ම පුද්ගලයින් ගැටියට මේකට ඇතුළත් වෙලා රුපියල් පන්සියයක කොටසක් ගන්නට පුළුවන්. ඒ රුපියල් පන්සියයත් රුපියල් පණහේ කොටස්වලින් ගෙවා සාමාජිකයෙක් වෙන්න පුළුවනි. එතෙකොට ඒ තැනැත්තා ඒ "බිල්ඩිං. යොසයිට්" එකේ සාමාජිකයෙක්. ඊළඟට එයාට ඉතිරි කරන්නට පුළුවන් කියක්ද, ඒකත් මේකට දමන්නට පුළුවනි. ඒ විධියට අවුරුදුදක් ඒකට දමීමට පස්සේ ඒ දමන මුදලටත් සියයට තමයක පොළියකුත් එකතු වෙන්නවා. අවුරුදුද අත්තිමේදී රුපියල් පන්දහසක් දමා තිබෙනවාය කියා පෙණුණාත් ඒකට අර සියයට තමයක පොළියත් එකතු වුණාම යම් ප්‍රමාණයක මුදලක් ලැබෙනවාද ඒ වාගේ පස් ගුණයක මුදලක් එයාට දෙන්නවා. අවුරුදු පහළොවකින්, විස්සකින්, හිහකින් ඒක එයාට ආපසු ගෙවන්නට පුළුවනි. ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොළියත් සියයට තමයක් පමණයි. වෙනත් බැංකුවකින් ඒ පොළියට ණයක් ගන්නට බැහැ. නැබැයි, ඒක දෙන්නේ ගෙයක් හැදීම සඳහා ඉඩම් කැබැල්ලක් ගන්න, එතෙම තැන්ම ගෙයක් ගන්න, එතෙමත් තැන්ම ගෙයක් හදන්න යනාදී වශයෙන් නිවාස සංවර්ධන කටයුත්තක් සඳහායි. අර "බිල්ඩිං. යොසයිට්" නීතිය යටතේ තමයි, ඒක ඇති කළේ. මා ළඟ ඒකේ පත්‍රිකාවක් තිබෙනවා. දැන් මේකටත් අමතරව තමයි, ගරු මුදල් ඇමතිතුමා උකස් බැංකු නීතිය සංශෝධනය කරන්නේ. ඒ ඒටත් වඩා පහත් මට්ටමකටත් උදව් කරන්නටයි.

දැන් එතෙකොට බලන්න, අපේ නිවාස සංවර්ධන වැඩ පිළිවෙල යටතේ ගහනයක්වත් අනේ නැති උදවියට රජයෙන්ම ඉඩම් කැබැල්ලක් ලබා දී, රජයෙන්ම ආධාර ලබා දී නිවාස හදන වැඩ පිළිවෙලක් දුම් දුප්පත් අය වෙනුවෙන් තිබෙනවා. ඊළඟට සුඵ ණය මුදලක් ලබා දී ඒ ණය මුදල මාර්ගයෙන් ස්වශක්තියෙන් නිවාස හදන්නට වැඩ පිළිවෙලක් වෙනම තිබෙනවා. ඒ අතර ඉඩම් කැබැල්ලක් තිබෙනවා නම් ඒක උකස්ට බැදගෙන ඒ ප්‍රමාණයට නිවාස හදන්නට ණය දීමේ වෙනම වැඩ පිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තිබෙනවා. ඒ අතරම දැන් මේ "බිල්ඩිං. යොසයිට්" නීතිය අරගන්නවා ඒ යටතේ, ආදාම ලබන අයට, වැටුප් ලබන අයට, සුඵ වැටුප් ලබන අයට ඒකට බැදී ක්‍රියා කරන්නට පුළුවන්කම තිබෙනවා. මට දැන් දැනගන්නට ලැබී තිබෙන තොරතුරු අනුව අලුතෙන්ම රැකියාවන් ලබාගෙන

යන තරුණ තරුණියන් වැඩි වශයෙන් මේකට බැඳෙන්නවා. ඒ මොකද? කසාද බඳින දිනයත් ඒ අනුව තියම කර ගන්නට පුරවන්නම තිබෙන්නවය කියා ඒ අය කියන්නවා.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)

(A Member)

දෙගොල්ලම ඉන්නවානේ.

ආර. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

දෙගොල්ලම ඉන්නවා. අතින් කාරණය තමන්ගේ වැටුපෙන් මේ මුදල් ඇරයාම අවුරුදු දෙකකින්, තුනකින්, හතරකින්, පහකින් සියයට තමයක පොලියකුත් එක්ක කොපමණ මුදලක් එකතු වෙන්නවද කියන එකත් ඒ උදවියට දැන්මම ගණන් බලාගන්නට පුරවත්. තමන්ගේ වැටුප රුපියල් පන්සියයක් නම්, ඒකෙන් රුපියල් සියයක් මේකට දමන්නට පුරවත් නම්, තමන්ගේ පඩිපතෙන් ඒ මුදල අඩු කර 'නිවාස සංවර්ධන මූල්‍ය අරමුදලට' එය යවන්නය කියා ලියා දැන්වනවා. මේකට කියන්නේ 'එච්. ඩී. එල්. ඩී.' එහෙම නැත්නම් 'සීමාසහිත ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව' කියලයි. "මගේ වැටුපෙන් හැම මාසයේම රුපියල් සියයක් අඩුකර මේකට යවන්න" කියා දැන්වනවා. ඒක ගෙවන්නත් එයට ගිහිල්ලා කරදර වෙන්න වුවමනා නැහැ. ඒකටත් විධිවිධාන යොද තිබෙනවා. එයට පුරවත් ගණන් හද බලන්න මාස්පතා මෙපමණ මුදලක් යැවීමට අවුරුදුපතා කොපමණ මුදලක් එකතු වෙන්නවද කියා. ඒකට එකතු කරන්න පුරවත් සියයට නවය ගණනේ පොලියක්. ඒ අයුරින් රුපියල් පන්දහක් එකතු වුනොත්, ඒ වාගේ පස් ගුණයක ණයක් ලබා ගන්නට පුරවත්. ඒ අනුව එයට පුරවත් එයාගේ නිවාසය සැලසුම් කර ගන්නට. රැකියාවක් ලැබෙන විටම සමහරු මේකට බැඳෙන්නවා.

ඒ හැර මේ බිල්ඩිංස් සොසයිටිස් ක්‍රමයේ තවත් අංශයක් තිබෙනවා. නොයෙක් ආයතනවලට පුරවත් මෙහි සාමාජිකත්වය ලබාගන්නට. අර සාමාන්‍ය පුද්ගලයන් ඊට බැඳෙන අත්දැමටම. දනටම ව්‍යාපාර ගණනාවක් මෙයට ඇතුල්වෙලා තිබෙනවා. මෙය ඇතිකර දැන් මාස තුනක් පමණ වෙනවා. රජයේ ආයතනක් කිහිපයක් මීට ඇතුල්වෙලා සාමාජිකයෝ වෙලා ඉන්නවා. ඒ ආයතන සාමාජිකත්වය ලබාගෙන ඉන්නෙ තමන්ගේ සේවකයින්ට ඉකුරු කරන්නට පුරවත් මුදල් ප්‍රමාණය පඩි පතෙන් කපාගෙන මෙහි එකතු කර ඒ අයට මෙතැනින් ණය ලබාගෙන දෙන්නටයි. ඒ අනුව ඕනෑ කෙනෙකුට යොදන මුදල වාගේ පස්ගුණයක ණයක් ලබා ගන්න පුරවත්. මම කැමතියි ගරු මන්ත්‍රීවරුන්ට මේ පත්‍රිකා ලබා දෙන්නට :

" මෙතෙක් ඔබ අතසේ මාලිගා තැනුවාද ?

සීමාසහිත ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව යනු කුමක්ද ?

මෙම මූල්‍ය සංස්ථාව අසාමාන්‍ය නව සංකල්පයකි. මෙය විශේෂයෙන් නිර්මාණය කරන ලද්දේ පලාත්පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගිනි.

මෙහි එකම පරමාර්ථය : තමාටම නිවාසයක් ඉදි කිරීමට (හෝ මිලදී ගැනීමට) අවශ්‍ය ඔබ වැනි අයට උදවු දීමයි. නිවාසයක් තැනීමේදී ආරම්භයේ සිට අවසානය දක්වා ඔබට අවශ්‍ය සියලු සේවාවන් විධිමත් අයුරින් පිරිනමමින් ඔබේ බලාපොරොත්තු සපුරාලීම සඳහා අත හිත දීමට අපි සෑම පියවරක්ම ගනිමු.

එම සේවාවන් මෙසේයි :

- (අ) ඔබේම අරමුදලක් රැස් කිරීමට උදව්වන ඉතිරි කිරීමේ ක්‍රමයක්.
- (ආ) නිවාස තැනීමේදී ඔබට මුදල් අවශ්‍යවන විට සාධාරණ පොලියක් මත මූල්‍ය ක්‍රමයක්.
- (ඇ) නිවාසයක් තමා සතු කරගැනීමේදී මුහුණපාන්නට වන ගැටළු ඇත්නම් ඒ සඳහා විශේෂයින්ගෙන් මූල්‍ය හෝ නීතිමය උපදෙස් ලබාදීමේ ක්‍රමයක්. (දිගු කාලසීමාවක් සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීම හෝ ඉඩම් මල්පුවේ ප්‍රශ්න විසඳා දීම වැනි දේ.) මෙවන් ආයතනයක් මින් පෙර ශ්‍රී ලංකාවේ පිහිටුවා නොමැත.

මම අර කලින් කී බිල්ඩිංස් සොසයිටිස් නීතිය යටතේ පළමු වතාවටයි මෙය පිහිටව්වේ.

" මෙම නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් පල ප්‍රයෝජන ලබන්නේ කෙසේද ?

ඔබත් මෙම සංස්ථාවේ " ගෙවීමේ ක්‍රමයේ කොටස්කරුවෙක් " බවට පත්විය යුතුය. මාස්පතා ඔබට ඉතිරි කළහැකි මුදල් ප්‍රමාණය සංස්ථාවේ කොටස් සඳහා නොකඩවා තැන්පත් කිරීමෙන් මාස ගණනකදී ඔබට කොටස්කරුවෙකු විය හැක. (මෙම කොටස්

එකක වටිනාකම රු. 500 කි. මාස්පතා රු. 50 ක් වැනි සුළු මුදල් ප්‍රමාණයක් නොකඩවා තැන්පත් කිරීමෙන් මාස 10කදී එකතුවන එම මුදලින් සංස්ථාවේ එක් කොටසක් ලබාගැනීමේ වරම ඔබට උදාවෙයි.)

ඔබේ කොටස් සඳහා පොලී මුදලක් ලැබෙනවද ?

ඇත්තෙන්ම මව්! ඔබ සංස්ථාවේ තැන්පත් කරන සෑම රු. 500ක කොටසක් වෙනුවෙන් 9% ක පොලියක් නොකඩවා ඔබට ලැබෙයි. එහෙත් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔබේ කොටස් අපට අලෙවි කොට ඔබේ මුදල් ප්‍රමාණය පොලියද සහිතව මාසයක් පමණ කාලයක් තුළදී ලබාගත හැක.

ගෙවීමේ ක්‍රමයේ කොටස් කියක් ඔබ මිලදී ගතයුතුද ?

නිවාසය ඉදිකිරීම සඳහා ඔබට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය අනුව " ගෙවීමේ ක්‍රමයේ කොටස් " කියක් ගත යුතුදයි තීරණය කළ යුතුය.

ඔබට අයිති කොටස් වලින් සෑම රු. 500 කටම රු. 2,500 ක් වටිනා ණය මුදල් ඔබට ලබා දෙමි. ඔබ ගන්නා කොටස් ප්‍රමාණය වැඩි වූ තරමට ණය මුදල් වැඩියෙන් ඉල්ලුම් කිරීමට එය සුදුසු කමක් වෙයි.

නිවාස ණයක් සඳහා ඉල්ලුම් කළ හැක්කේ මොන වකවානුවේදීද ?

ණයක් ඉල්ලුම් කිරීමට තම අවම වශයෙන් අවුරුද්දක කාලයක්වත් ඔබ කොටස්කරුවෙකුට සිටිය යුතුය. ඉන්පසු ඔබට අවශ්‍ය වන ප්‍රමාණයට ණයක් ගැනීම සඳහා කොටස් ගණන මිලදී ගත් වහාම ණය මුදල් ඉල්ලුම් කළ හැක.

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් ණය ලබාගැනීමෙන් අයත්වන වාසි මොනවාද ?

මෙම ණය ලබාගැනීමෙන් ඔබට ලැබෙන පළමු වාසිය ඉතාමත් ඉක්මණින් සහ පහසුවෙන් මුදල් ලැබීමයි. (ඔබ අපේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමේදී එය ලබාගත හැකිය.)

දෙවනුව, ඉතාමත් සාධාරණ පොලී අනුපාතයකට එම ණය මුදල ඔබට ලැබීමයි. ඔබ දිගු කාලයක් කොටස්කරුවෙකු වශයෙන් සිටින්නේ නම් විශේෂ වරප්‍රසාදයක්ද ඔබට හිමිවෙයි.

(ඔබ කොටස්කරුවෙකුට සිටි කාලසීමාව වැඩිවන තරමට ඔබ ගන්නා ණය සඳහා අයකරන පොලී මුදලද අඩුවෙයි.) "

ඊළඟට දී තිබෙනවා පොලී අනුපාතයක්.

(*Interruption*) But if your quantum goes up—the discretion is there—the interest comes down, the highest is nine; nothing more than nine. You cannot get that interest from other lending organizations.

"මේ අනුව වැඩි කාල සීමාවක් තුළ කොටස්කරුවෙකුට සිටින විට ඔබට වරප්‍රසාද සහ පහසුකම් ගණනාවක් ලැබේ."

And that is the system in other countries also when they set up these building societies. I can give these particulars to the hon. Members.

මේ එක අංශයක්. මේවටත් අමතරව තමයි ගරු මුදල් ඇමතිතුමා උකස් බැංකුවේ මේ අංශය ඇති කරන්නේ. බැංකුවලින් ණය ගන්න බැරුවා නොවෙයි.

ගරු කථානායකතුමනි, ඒ හැරෙන්න අපි තවත් වැඩිපිළිවෙලක් පටන් ගන්නවා. අපට නිකන් කාගෙන්වත් ගෙයක් ඕනෑ නැහැ. අපටත් සුළු ආධාරයක් දුන්නොත් අපිත් ගෙයක් හද ගන්න ලැස්තියි. කියලත් ගම්බඳ සිටින සමහර උදවිය සිතනවා. බොහෝ විට ඒ උදවියට ඉඩම් නැහැ. අපි දැන් ඉඩම් දෙන්නවා. සමහර විට ඉඩම් දුන්නත් ගෙයක් හද ගන්න විධියක් නැහැ. ඒ නිසා අපි දැන් නිවාස දස ලක්ෂයේ ක්‍රමය යටතේ තවත් ණය දීමේ ක්‍රමයක් ඇති කර තිබෙනවා. ඒ අනුව අපි දැන් රුපියල් හත්දහස් පන්සියය වන තෙක් ණය මුදලක් දෙන්නවා. එම මුදල දෙන්නේ කොටස් වශයෙනුයි. ගෙය හදන්න ලැස්තී වෙන්න ඕනෑ. සමහර විට දරු පවුලේ හතර පස් දෙනෙක් ඉන්න පුරවත්. තරුණ ළමයින් එක් කෙනෙක් දෙන්නෙක් ඉන්න පුරවත්. රැකියාවක් තැනී කෙනෙක් ඉන්න පුරවත්. අපි මොකද කරන්නේ? ඒ අයගෙන් අඩු වශයෙන් එක් කෙනෙක්වත් සම්බන්ධ කරගෙන එයාටත් පුහුණුවක් ලබා දෙන්නවා. මේසත් වැඩි පුහුණු වෙන්න පුරවත්. වඩු වැඩි පුහුණු වෙන්න පුරවත්. තමන්ගේ පළාතේම තිබෙන අඩු දුරාවලින් ගොඩනැගිලි ද්‍රව්‍ය හදන්න පුහුණු වෙන්න පුරවත්.

ගරු කථානායකතුමනි, ලෝක බැංකු ආධාර යටතේ මම දැන් තරුණ තරුණියන් 45,000 ක් ගොඩනැගිලි කර්මාන්තයට පුහුණු කරගෙන යනවා. ඒ අය රට පුරාම විසිරී සිටිනවා. දැන් ඒ අය මේ මාසයේ සිට—ජූනි මාසයේ

[ආර්. ප්‍රේමදාස මහතා]

සිට—ග්‍රාමසේවක කොට්ඨාශ මට්ටමට යවනවා. මොකටද? ඒ උදවිය ඒ කර්මාන්තයේ ඉගෙන ගත්තේ ගමේ ඉදගෙනයි. ඉගෙන ගන්නා ගමන්ම ඒ අය මේ ණය ගන්නා උදවියට ඒ අයගේ ගෙවල් හද ගන්නට උදව් කරනවා. අර හදලයේ පන්සියයේ ණය අපි දෙන්නෙ ගොඩනැගිලි ද්‍රව්‍ය සකස් කර ගන්නයි. මේ තරුණ තරුණයින් ඒ ණය ගන්නා උදවියට උදව් උපකාර කිරීමට යොදවනවා. ගේ සැදී අවසන් වන විට ගෙදර ඉන්න එක් කෙනෙකු හෝ දෙන්නෙකුට කර්මාන්තයකුත් ඉගෙන ගන්න ලැබී තිබෙනවා.

ගරු කථානායකතුමනි, දැන් තමුන්නාන්සේ 1984 ගම්උදව් ජයන්තියට සහගාමී වීම සඳහා 23 වෙනිදට අනුරාධපුරයට යනවා. ග්‍රාමසේවක කොට්ඨාශ 173ක අපි මේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. දහක් පමණ තරුණ තරුණයින් ඒ ග්‍රාමසේවක කොට්ඨාශවල අර ණය මුදල් ලබාගන්න උදවිය සමග එකට වැඩ කරනවා. නිවාස අවන්වැඩියා කරනවා, නිවාස හදනවා. මේ ක්‍රමය දැන් අපි ග්‍රාමෝදය මණ්ඩලවල සහගාමීත්වය ඇතිව ග්‍රාමසේවක කොට්ඨාශ 4,400 ක විමර්ශන කරන්නට යනවා. එය නවත් අලුත් ක්‍රමයක්.

රුපියල් 4,000කින්, 5,000කින්, 7,000කින් ගෙයක් හදන්නෙ කොහොමද කියා සමහරු කියන්න පටන් ගන්නා. මේ අතර අපි මුළු ලංකාවේම තරගයක් ඇති කලා. අඩුම මුදලකින් ගෙයක් සාද පෙන්නන අයෙකුට තැරගක් දෙන්නවා. දිස්ත්‍රික් මට්ටමෙන් අපි තරග පවත්වනවා. පලමුවැනියාට එක පුද්ගලයාට අපි රුපියල් පහළොස් දහක් දෙන්නවා. දෙවැනියාට එක පුද්ගලයාට රුපියල් දහදහක් දෙන්නවා. තුන්වැනියාට එක පුද්ගලයාට රුපියල් පන් දහක් දෙන්නවා. මෙම තරගය ඒ තරම් ජනප්‍රිය වෙයි කියා අපි හිතුවේ නැහැ. හැබැයි, තමන් අතින් වියදම් කරගෙන ගෙය හදන්න ඕනෑ. එයත් කල යුත්තේ අඩුම මුදලක් වියදම් කිරීමෙනුයි. ගෙය හැදුවාට පමණක් මදි. "මමත් මේ තරගයට ඇතුළු වෙන්නවා" කියා දැනුම් දීමක් කරන්න ඕනෑ. හැම දිස්ත්‍රික්කයකම උප දියාපති මට්ටමෙන් මම පරීක්ෂකවරයෙකුත් පත් කර සිටිනවා. "මම මේ තරගයට ඇතුළු වෙන්න ලැස්තියි. මෙන්න මම හදන ගෙයි ප්‍රමාණය. මේ ගෙය හැදීමට පාවිච්චි කරන ද්‍රව්‍ය ලැබියද්දී මෙන්න" කියා මුලින්ම දැනුම් දීමක් කරන්න ඕනෑ. ඒ ගෙය හදන අතරතුරේ ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන් ඒ ගෙයි වැඩ කෙරෙන්නෙ කොහොමද කියා විශ්වාස කරන්න කථානායකතුමනි. මට පුදුම හිතුණා. ඒ "බිල්ස් ඔෆ් ක්වොන්ටිටිස්" යනාදී සියල්ලක්ම දැන් තිබෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින්. දිස්ත්‍රික්ක දහයක ප්‍රොග්‍රසක දැනටමත් නැගී දී තිබෙනවා. තරගකරුවන් මේ ගෙවල් හදන කොට ඒ හැම අවස්ථාවකම ජායාරූපත් අරගෙන තිබෙනවා. එක නැතක රු. 2,000කටත් ගෙයක් හදල තිබෙනවා. හතරැස් අඩි 350 ක ගෙයක්. හැබැයි, වහලට උර සෙවිලි කර නැහැ. බිත්ති හතරයි. පොල් අතු වහල. ඒ පොල් අතු වහල දමල තියෙන්නෙ හරියට "මීට්" එකක් වගෙ හෙදට හරිගස්සල. රුපියල් 2,000 යි වැය වී තිබෙන්නෙ.

මා කමුරුපිටිය ආසනයට ගිය අවස්ථාවේදී රු. 3,000කටත් අඩු මුදලකින් සැදූ අපුරු ගෙයක් දක්කා. ඒ අවටින් ගොඩනැගිලි ද්‍රව්‍ය අරගෙන හදපු ගෙයක්. මේ තරගයෙන් මොකක්ද පෙනෙන්නේ? තවත් තැනක පලමුවැනි තැනට ඇවිත් තිබුණු ගෙට වියදම් වී තිබුණේ රු. 12,000 යි. මම ඒක ගිහිත් බැලුවා. ඒකෙ වියදම් ලැබියද්දී සියල්ලමත් බැලුවා. ඒවා පරීක්ෂා කල උදවිය එක්කත් කථා කලා. රුපියල් 75,000 ක් පමණ වටිනවා ඒ ගෙය. කොහොමද ඒක හැදුවේ? හැදුවේ නාස්තිය කපල. ඒ අයට පුළුවන් වුණා ඒ අවටින් අමු ද්‍රව්‍ය අරගෙන කාගේත් ආධාර අරගෙන තමන්ගේ මහත්සියෙන් ඒ ගෙවල් හදන්නට. ආණ්ඩුවෙන් සහයක්වත් දුන්නෙ නැහැ. රුපියල් 4,000 ට රු. 5,000 ට රු. 7,000 ට ගෙවල් හදල තිබෙනවා. මම කීවා අපේ ප්‍රවෘත්ති අංශයට ඒවා ඔක්කොම ප්‍රසිද්ධ කරන්නෙ කියා ඒ වියදම් ලැබියද්දී එක්කම.

සමහර විට සමහර උදවිය හිතනවා ගෙයක් හදන්නට රු. 30,000 ක් රු. 40,000 ක් රු. 60,000 ක් යාවිය කියලා. ඔව්, එහෙම මුදලක් යයි කොත්තාත් ක්‍රමයට දුන්නෙත්. ඒත් බාල බඩු දමන්නෙ. ගේ හදල වික දවසක් යන කොට කඩාගෙන වැටෙනවා. නමුත් මේ ගෙවල් එහෙම නොවෙයි. තමන්ගේ ගේ තමන්ම හදනවා. රජය කරන්නේ පිටිපස්සෙන් ඉදගෙන ඒ උදවියට උදව් ආධාර දීමයි. තනිකරම රජයෙන් හදන ගෙවල්වලට අමතරවයි මේ ගෙවල් හදන්නෙ. ඉතින් මන්න මය විධියට මේ ප්‍රශ්නයට හැම අංශයකින්ම අපි ඉදිරිපත් වී ඉන්න අවස්ථාවක් මේක. එම නිසා මේ අවස්ථාවේදී අපේ මුදල් ඇමතිතුමා කල්පනා කරනවා නවත් අංශයකින් මේකට උපකාරයක් කරන්නට. ඒ තිසයි මා ඒක අගය කොට සලකන්නේ. නැත්නම් එකමට

කියන්නට පුළුවනි මේ රාජ්‍ය උකස් බැංකුව තියෙන්නෙ ඒකට නොවෙයි කියලා. මට මතක හැටියට මුලින් මේ බැංකුව කෘෂිකාර්මික හා කාර්මික වැඩිවලට සීමා වී තිබුණා. ඒ තත්ත්වය වෙනස් කර මුදල් ඇමතිතුමා දැන් අලුත්ම අංශයක් ගොනුවී තිබෙනවා.

ගරු කථානායකතුමනි, එපමණක් නොවෙයි. ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී මට පුළුවන් වුණා USAID කියන ආයතනයේ උදවිය සමග මේ ගැන කථා කරන්නට. ඒ උදවිය කවදවත් මෙහෙම නිවාස හදන වැඩ පිළිවෙලවල්වලට ආධාර දෙන්නෙ නැහැ. මම ඒ උදවියට කීවා ලංකාවට ඇවිත් අපේ ගම්බද ප්‍රදේශවල නාගරික ප්‍රදේශවල මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන හැටි බලන්නෙ කියලා. මේක තිකම් මුදල් නාස්තිය කිරීමක් නොවන බව තේරුම් ගත් මහජනතා පොලීම්මත් මහජනතා යොමු කරවමින් හිසට වහලක් ලබා දීමට ගෙන යන මේ වැඩ පිළිවෙලේ අර්ථයක් තිබෙන බව තේරුම් ගත් ඒ උදවිය දැන් මේ වැඩ පිළිවෙල සඳහා රාජ්‍ය උකස් බැංකුවට විශාල මුදලක් දී තිබෙනවා.

ආර්. ජේ. ජී. ද මැල් මහතා
(නිල. ඇ. ශ්‍රී. ජී. න බෙල්)
(Mr. R. J. G. de Mel)

USAID එකෙන් ඇමරිකානු ඩොලර් දසලක්ෂ 20 ක් දී තිබෙනවා. ඒක නවත් වැඩ කර ගන්නට පුළුවනි.

ආර්. ප්‍රේමදාස මහතා
(නිල. ශ්‍රී. පී. ශ්‍රී. පී. පී. පී.)
(Mr. R. Premadasa)

එක නවත් වැඩ කර ගන්නට පුළුවනි. ඒක ලොකු ආධාරයක්. මේ විධියට හැම අංශයකින්ම අපි මේ වැඩ පිළිවෙලට ඉදිරිපත් වූ තිසයි මා කීවේ 1989 වන විට අපට නිවාස 10,00,000 ක් හදන්නට පුළුවන් කියලා. 1987 වර්ෂය ජාත්‍යන්තර නිවාස වර්ෂය කරන්නෙ කියා අප එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කලා. දැන් මට පෙනෙනවා 1987 වර්ෂය වන විට අපේ ඒ ඉලක්කය සම්පූර්ණ කරන්නට පුළුවන් බව. ඒක විශිෂ්ඨ ජයග්‍රහණයක්. ඒකට උදව් කරන්නට තමයි දැන් මේ විධියට මුදල් ඇමතිතුමා ඉදිරිපත් වූණෙත්.

එපමණක් නොවෙයි. මම දන්නවා අනෙක් හැම ඇමතිවරයෙකුම විශේෂ තියෙන්න දී තිබෙන බව මේ සම්බන්ධව. වෙන මොකක් සඳහා කෙසේ වෙගත් නිවාසයක් ඉදි කිරීම සඳහා උදව් ආධාර කරන්නට පුළුවන් නම් ඒ ගැන ක්‍රියා කරන්නෙ කියා ඒ සියලුම ඇමතිවරු තමන් යටතේ පවත්නා ආයතනවලට තියෙන්න දී තිබෙනවා. ඒ විධියට ඒ හැම අංශයකම විශාල සහයෝගයක් තිබෙනවා. මේක තනිකර එක අමාත්‍යාංශයකට කරන්නට පුළුවන් වැඩක් නොවෙයි. සියලු දෙනාගේම පෙළඹවීම ලැබෙන්නට ඕනෑ මේ වැඩ පිළිවෙලට. මේ ගැන දැන් පුදුම විධියේ උනන්දුවක් ඇති වී තිබෙනවා. ගෙයක් නැති කෙනෙකුට ගෙයක් ලබා දීමේ පරමාර්ථයටත් වඩා දෙයක් මෙතැන තිබෙනවා. අපේ රටේ පුරවැසියන් වගකීමක් ඇති පිරිසක් බවට පත් කර ගන්නට නම් ඒ හැම දරුවාටම තමන්ගේ කියා යම් දෙයක අයිතියක් අප විසින් ලබා දෙන්නට ඕනෑ. මොකක් හරි අයිතියක් ඕනෑ. ඒ අයිතියේ ප්‍රමාණයට තමයි ඒ අය වගකිව යුතු පුරවැසියන් වෙන්නෙ. එහෙම නැති අයෙක් තමයි 'අයිසෙ, උන්නත් එකයි මලුන් එකයි' කියන්නෙ. ඇයි? වැඩකට ඇති දෙයක් නැහැ. තමන්ටය කියා යමක් නැහැ. අතුපැලක තැන්නම් මුඩුක්කුවකයි ඉන්නෙ. එම නිසා බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්කමක් නැහැ.

ගරු කථානායකතුමනි, තහර සහාවට අයිති නිවාස දහස් ගණනක් තිබුණා. ඒවා දීර්ඝ කාලයකට පෙර හැදූ ගෙවල්. හැබැයි ඒවායේ කුලිය රුපියල් විසි පහකට අඩුයි. රුපියල් විසි පහකට අඩු වුණොත් අද තත්ත්වයේ හැටියට රුපියල් එක් දහස් පන්සියයකට වුණත් කුලියට දෙන්න පුළුවනි. මතුම මන්හිතුමා (අනිල් මුණසිංහ මහතා) දන්නවා ඇති. කීරුළපන නාගරික නිවාස යෝජනා ක්‍රමයට අයිති නිවාස ගැන. රුපියල් විසි පහකටත් අඩු ගණනකටයි. තහර සහාව කුලියට දී තිබුණේ. වනාන්තුවලදී හොඳ නිවාස යෝජනා ක්‍රමයක් තිබෙනවා. කුලිය රුපියල් විසිපහකටත් අඩුයි. මුඩුක්කුවල නිවාස තිබෙනවා. කුලිය රුපියල් විසි පහකට අඩුයි. තහරයේ ඉතා වටිනා ස්ථානවල පිහිටා ඇති ඒවායේ ප්‍රමාණය පර්චස් දෙකක් හෝ තුනක් වෙන්න පුළුවනි. නමුත් වටිනාකම වැඩියි. ඒ නිවාස ඔක්කොම, නිවාස උපජීවියා කටුගේ රජය සත්තක වුණා. මේ නිවාස රජය සත්තක වුණො

එවකට නිවාස ඇමතිවරයා වශයෙන් සිටි පීටර් කෙනමත් මහතා මොකද කළේ? රජය සත්තක වුණු ඒ නිවාස වල වාසිත්ට ලියමනකින් දැනුම් දුන්නා. නිවාස උපරිමය යටතේ මේ නිවාස රජය සත්තක වුණාට මේවාට රජය වත්දි ගෙවන්න ඕනෑ; මේ නිවාසයක වටිනාකම මෙපමණයි; එම නිසා වික වික මුදල් ගෙව්වොත් නිවාසය සිත්තකකර ලෙස තමන්ට ලබාගන්න පුළුවන්ය කියා. උත්තරයේ බෙදු ඒ ලියුම් මා ලග තිබෙනවා. තමුත් අපේ රජය බලයට ආ හැටියේම මොකද කළේ? මම ගිහිත් කැබිනට් මණ්ඩලයට යොරනාවත් ඉදිරිපත් කලා. 'මේක හරි අපරාධයක්. මේ උදවිය අවුරුදු තිහක - හතලිහක කාලයක් තිස්සේ අර බාසිට මේ බාසිට, අර වෙට්ටියාර්ට මේ වෙට්ටියාර්ට රුපියල් දහය, පහලොව, විස්ස, විසිපහ ගානේ කුලී ගෙවා ගෙනයි හිටියේ; එම නිසා මේ උදවියගෙන් සල්ලි අරගෙන මේ අයිතිකාරයින්ට වත්දි ගෙවන එතේ කිසි පලක් නැහැ; මේක අපිම දරල, මේ ගෙවල් වික ඒ අයට නොමිලයේම දෙමු' කියල මම යෝජනා කලා. ඒ යෝජනාව මුදල් ඇතිකුමා පිළිගත්තා. එනම නොකලා නම් අර උදවියගෙන් මුදල් එකතු කර ගෙවන්නටයි හිටියේ. මේක කට්ටුවත් කෙරෙන වැඩක් නොවෙයි. මගේ ඒ යෝජනාව පිළිගත් නිසා තමයි, ගෙවල් විසි දහසක් පමණ-නිවාස උපරිමය යටතේ ජාතික නිවාස දෙපාර්තමේන්තුවට අයිතිවුණු නිවාසත්, පලාත් පාලන අංශයේ නිවාසත් නොමිලයේ ලබා දුන්නේ. පලාත් පාලන අංශයේ නිවාස දුන්නේ ඒ නිවාස උපරිමය නිසා නොවෙයි. මගේ තියෙන්නේ උඩයි.

ගරු කථානායකතුමනි, මට මතක හැටියට නිවාස උපරිමය යටතේ මේ නිවාස ජාතික නිවාස දෙපාර්තමේන්තුව සත්තක වුණේ 1975 දීයි. තමුත් ඒවා ඒ උදවියට දෙන්න හිටියේ. ඒ මිනිසුන්ගෙන් වාරිකව රුපියල් විස්ස, විසිපහ ආදී වශයෙන් කුලී අය කර ගෙනයි. තමුත් අපි මොකද කළේ? ඒ අයට සිත්තකකර මප්පුවලින්ම ඒවා අයිතිකර දුන්නා. ඕනෑ තම ඒ අයට ඒවා විකුණාගන්න පුළුවනි. ණයට බද්දන්ත පුළුවනි. ඕනෑ එකක් කර ගන්න පුළුවනි. මේ සිත්තකකර මප්පු ලබා ගත් අය, නොමිලයේ ගෙවල් ලබා ගත් අය, ඒවා විකුණනවාය කියා සමහරු දත් මට කියනවා. ඉතින් වික්කාම මොකද වෙන්නේ? අපි ඒවා දුන්නේ ඕනෑ එකක් කර ගන්න නොවැ. මම දන්නවා සමහර අය තමන්ගේ නිවාසය රුපියල් ලක්ෂ කෙ - තුන - හතරට විකුණා තිබෙනවා. ඉතින් ඕක තවත්වනවා නම් සිත්තකකර මප්පු දීමෙන් වැඩක් නැහැනෙ. සමහරු ගිහිත් මප්පු බැද ණය ලබා ගන්නවා. පොඩි මුඩුක්කු ගෙවල් ලබා ගත් සමහර අය, මුදල් වියදම් කර තට්ටු දෙකක් කර ගන්නවා. අතික් පැතිවල හදන්න ඉඩ තැනි තිසා, උඩින් හදනවා. එවැනි තත්ත්වයේ උදවියත් ඉන්නවා. සමහර අය නිවාසය ලක්ෂ දෙක-තුනකට විකුණා, ඒ මුදල් ගෙනගිත් මොකක් හරි ව්‍යාපාරයකට යොදවනවා. ඒක නොවැ සිත්තකකර මප්පුවකින් පවරා දීමේ පරමාර්ථය.

ගරු කථානායකතුමනි, මෙන්න මේ හේතුව තිසයි. අපි නොමිලයේම මේ නිවාස දෙන්න තීන්දු කළේ, කොළඹ නගරයේත්, වෙනත් නගර වලත් තිබුණු නිවාස විසි දහසක් පමණ නොමිලයේම දුන්නා. පලාත් පාලන ආයතනවලට අයිති, රුපියල් විසි පහකට කුලියට දුන් ගෙවල් තිබුණා. ගරු කථානායකතුමනි, මහනුවර නගර සභාවට අයිති එවැනි ගෙවල් තිබුණු බව තමුත්තාත්තේ දන්නවා ඇති. තමුත්තාත්තේ නගරාධිපති හැටියට ඉන්න කාලයේත් තැනු ගෙවල් රුපියල් විසි පහක කුලියටත් දී තිබුණු බව තමුත්තාත්තේ පිළි ගන්නවා ඇති. දත් රුපියල් තුන් සියයකට - හාර සියයකට කුලියට දෙන්න පුළුවන් ගෙවල් සමහර පලාත් පාලන ආයතන මගින් හද තිබෙනවා. මම දවසක් කුරුණෑගලට ගිය වේලාවේදී මට දකින්න ලැබුණා, රුපියල් විසි පහකට අඩුවෙන් කුලියට දී තිබුණු ගෙවල්. මට පුදුමත් හිතුණා. ඒවායේ කලින් තියම කර තිබුණු කුලිය වැඩි කර නැහැ. තමුත් අද කාලයේ හැටියට රුපියල් හාර - පන් සියයකට වුණත් කුලියට දෙන්න පුළුවනි. ඒවා රුපියල් ලක්ෂ ගණනක් වටිනවා. අපි ඒවා නොමිලයේම, සිත්තකකර මප්පුවකින් ණයට බද්දන්ත පුළුවන්, විකුණාගන්න පුළුවන් මප්පුවකින්, ඒ අයට පවරා දී තිබෙනවා. පවුල් 20 දහක් ඒ අතින් සිත්තකකර අයිතිය ලබා ගන්නා. ලක්ෂපනියේ වුණා. දත් හැම සමාජයකම එක්කෝ පවුල් 50 ක්, 60 ක් තැනීමේ 100 ක් 200 ක් සිත්තකකර මප්පු ලබා ගන්නවා. සමහර ප්‍රදේශවල අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු තම තමන්ගේ ප්‍රදේශවල නිවාසත් සමග ඉඩම් බෙදා දෙනවා. සමහර තැනක අක්කරය දෙනවා. සමහර තැනක අක්කර ගාගය දෙනවා. තවත් සමහර තැනක අක්කර කාල දෙනවා. හොඳ පොල් ඉඩම් කැබලි කරලා, නිවාසත් හදලා අපි ගාර දෙනවා. මේ වැඩ පිළිවෙල අනුව ඒ අය ලක්ෂපනියක් වෙනවා. කට්ටුවත් තමන්ටය කියලා නිවාසයක අයිතියක් ගැන සේයා මාත්‍රයක්වත් ගිනේ නොතිබුණු පවුල් ගණනාවකට මෙයින් සහනය සැලසී තිබෙනවා. මේ අයුරින්

විවිධ අංශවලින් අප මේ ප්‍රශ්ණයට මුහුණ දෙනවා. සමහර විට සමහර අය " එනම නොවෙයි, මේක කරන්නට ඕනෑ " කියන්නට පුළුවන්. " මේ උප්පත් උදවියයි, බොහොම අයිතියක උදවියයි. හැම දෙයක්ම නොමිලයේ මේ අයට කරන්නට ඕනෑ " කියන්න පුළුවන්. " මය ණය කුමය හොඳ නැහැ. මය ස්වයංකාරියෙන් කරනවාය කියන කුම හොඳ නැහැ. " කියන්නට පුළුවන්. එනම නොමිලයෙන් මේ මුදල් එන්නේ? තමුත් අද තිබෙන තත්ත්වය අනුව ජනතාව කියන්නේ කුමක්ද? " අපිට සුර ආධාරයක් පමණක් දෙන්න " කියනවා. " අපිට ඉඩම් කැබැල්ලක් පමණක් දෙන්න, අපි අපේ ගෙය හදා ගන්නම්. " කියනවා. " පාරවල් පමණක් දල දෙන්න අපි අපේ නිවාස හරිගස්සා ගන්නම් " කියනවා. විශාල ප්‍රමාණයක් ජනතාව මේ විධියට කියනවා.

අපි කෘෂිකර්ම අමාත්‍යාංශයත් මේ වැඩපිළිවෙල තුළට ගෙනැවිත් තිබෙනවා. සුර කර්මාන්ත අමාත්‍යාංශයත් මේ වැඩ පිළිවෙල තුළට ගෙනැවිත් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ වැඩ පිළිවෙල තුළට ගෙනැවිත් තිබෙනවා. ඒ අමාත්‍යාංශයත් මේ වැඩපිළිවෙල තුළට සම්පූර්ණයෙන්ම ඇතුළත් කර තිබෙනවා. එවිට හිසට වහලක් සපයන්නට පමණක් නොවෙයි. ජීවන තත්ත්වය තනා සිටුවන්නටත් පුළුවන් වෙනවා. එනකොට හැම ගෙවත්තකම තමන්ටය කියලා එළවළු කොටුවක් වටාගන්න, පලතුරු වගාවක් කරගන්න පුළුවන් වෙනවා. එළ හරකෙක් නියාගන්න පුළුවන් වෙනවා. මේ වැඩපිළිවෙල යටතේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හැම ග්‍රාම සේවක කොට්ඨාශයකම අද ඇති කර තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ සේවය ලබා ගැනීමට අවස්ථාව ඇති කර තිබෙනවා. දත් ඒ සඳහා මධ්‍යස්ථාන හදාගෙන යනවා. මේවාට ලක්ෂ ගණනක් වියදම් කරන්නට සිද්ධ වෙනවා. මෙය තුළින් ලක්ෂ විසිපන් දහක් වියදම් වන වැඩක්. මම ගරු සෞඛ්‍ය ඇමතිතුමාට කීවා, " නැහැ, මම මේක වෙන කුමයට කර දෙන්නම් " කියලා. තුන් ලක්ෂ ගණනක් වියදම් වනවාය කී කාර්යය අපේ ග්‍රාමෝදය මණ්ඩල කුමය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරලා, එක් ලක්ෂ හය දහකට කරනවා. දත් වියදම් වෙන්නේ එක් ලක්ෂ හය දහයි. හැම දෙයක්ම ජනතාවගේ සහගාමීත්වය ඇතිවයි කරන්නේ. දත් අපි ග්‍රාම සේවක කොට්ඨාශය ග්‍රාමෝදය මණ්ඩල කුමයට සම්බන්ධ කරනවා. එක ක්‍රියාත්මක වන්නේ පක්ෂ හේදයක් නැති තිසයි. ජාති, ආගම්, කුල හේද නැති තිසයි. කවුරුත් සහගාමීවෙලා වැඩ කරනවා. හොඳට වැඩ කරන ප්‍රදේශත් තිබෙනවා. නරකට වැඩ කරන ප්‍රදේශ සුර ප්‍රමාණයකුත් තිබෙනවා. අද මේ අතින් ගමේ මට්ටමෙන් පුදුම විධියේ සම්බන්ධයක් ඇතිව තිබෙන බව මම කියන්නට කැමතියි. දත් නොයෙකුත් ස්වේච්ඡා සංවිධානවල තියෙන්නේ පක්ෂ හේදයක් නැතිවීමෙන් මේ වැඩපිළිවෙල යටතේ එකට සම්බන්ධ කරලා තිබෙනවා.

මේක මහා ප්‍රයත්නයක්. මේ ප්‍රයත්නයේ සාර්ථකත්වය මට පෙනවා. ඒ පලාතේ මන්ත්‍රීවරයා උකත්දුටු ප්‍රමාණයට තායකත්වය දුන් ප්‍රමාණයට, මෙහි ප්‍රතිඵල වැඩියි. ඒ තායකත්වය තමයි, අවශ්‍ය වන්නේ. ඒ තත්ත්වය මම යන යන හැම පලාතකම මට පෙනෙනවා. මන්ත්‍රීතුමාගේ තායකත්වය උඩ පුදුම විධියේ පරිවර්තනයක් ඇති වෙගෙන එනවා. නිවාස සංවර්ධනය අතින් කට්ටුවත් කිසිම බලාපොරොත්තුවක් නැතිව සිටි දරු පවුල් අද මේ වැඩපිළිවෙලට ඇතුළත් වෙලා තිබෙනවා. ජනතාව මේ වැඩපිළිවෙලට මොන විදියට සම්බන්ධවී තිබෙනවාද කියා පෙන්වුම් කරන්නට අපි මෙහි ජායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුවා. ගෙදර තිකරුණේ සිටි තරුණයෙක් මේ නිවාස සංවර්ධන වැඩ පිළිවෙල තුළට ඇවිත් මේසත් වැඩ, වඩු වැඩ ඉගෙන ගෙන අත්තිමට ගිහිල්ලා තතර වුණේ කොතැනද? උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඇති කර තිබෙන වෘත්තීය අග්‍රාය ආයතනයෙන්. ඒ මට්ටමේ තරුණයෙකුට ඒ ක්ෂේත්‍රයට යන්නට කට්ටුවත් කිසිම බලාපොරොත්තුවක් ඇති කර ගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ තත්ත්වය කොතොමද ඇතිවුණේ? ග්‍රාමෝදය මණ්ඩලයේ මෙහෙයවීමෙන් එක් එක් නිවසක් ගානේ ගොස් පැල්පතක් ගානේ ගොස් පවුල්වල උදවිය සමඟ කථා කර බැලුවා. " අපි උදව් කෙරුවොත් මහේලා ගෙවල් හදාගන්න ලැහැස්තියි " කියලා අහල බැලුවා. " මව්, අපි ලැහැස්තියි " කියලා ඒ අය කීවා. " යම්කිසි කර්මාන්තයක් ඉගෙනගන්න පුළුවන් කවුරු හෝ මහේලාගේ දරු පවුල්වල ඉන්නවාද " කියලා අහල බැලුවා. " මව්, ඉන්නවාය " කීවා. ඒ උදවිය ඉදිරිපත් වුණා, වැඩ කරන්න. අත්තිමට දක්ෂතා අනුව තමන්ගේ දිනපතා පාසැල්දී ජ්‍යෙෂ්ඨ පන්තියටවත් යන්නට බැරව සිටි අර තරුණයා තමන්ගේ උපන් හපන්කම් මතුවෙලා ඇවිත් මනුෂ්‍ය උපන් හැකියාව අනුව ගිහිල්ලා තතර වුණේ කොතැනද? උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්මික විදුහලක්. ඒ අංශයකුත් අපි බලා තියෙනවා අතික් පැත්තෙන් සුර කර්මාන්ත.

[ආර්. ප්‍රේමදාස මහතා]

ගමේ තිබෙන අවුදුරු එකතු කරගෙන යම් කර්මාන්තයක් ඇති කර ගන්නට ක්‍රමයක් තිබුණේ නැහැ. ග්‍රාම සංවර්ධන ඇමතිතුමය තමුත්තාත්සේලාට කියයි ගමේ මට්ටමෙන් අද කෙරී ගෙන යන වැඩ කටයුතු පිළිබඳව. මම හේවාහැට කොට්ඨාශයට ගිය අවස්ථාවේදී එතුමය මාව ආදර්ශ ගම්මානයකට එක්කරගෙන ගියා. ඒ අමාත්‍යාංශ උදව් ආධාර දීලා ඒ ගමේ ඉන්න තරුණියන් ඉතාමත් අතර්ඝ ගොවිපොළක් ඇති කරලා තිබුණා. ඒකේ අස්වැන්න මට පෙන්වුවා. කවද මේ අය ? මේ වැඩ පිළිවෙළ කොතිබුණා නම් ඒ ගොල්ලො ඔක්කොම ආණ්ඩුවේ රැකියාවල, පොදුගලික අංශයේ රැකියාවල සොයා ගෙන යන අයයි. මොකක්ද එදා ඒ අය කීවේ ? " අපට වුවමනා නැහැ, වෙනත් රැකියාවල ; මීට පෙර අපට මෙවැනි තායකත්වයක් කවරුවත් දුන්නේ නැහැ ; දන් ග්‍රාම සංවර්ධන සමිති ඇතිකර ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අපට මේ ආධාරය ලබා දී තිබෙනවා." කීවා. අපේ ග්‍රාමෝදය මණ්ඩල අරමුදලේ අධ්‍යක්ෂිකාවක් හැටියට එතුමය කන්නලේ ප්‍රදේශයට ගොස් බලාගෙන ඇවිත් එක්තරා වැඩ පිළිවෙළක් පෙන්වුවා. දන් ඒ අනුව වැඩ පිළිවෙළක් එහි ඇති කරන්න යනවා. මේ සංවර්ධන වැඩ පිළිවෙළ තුළින්. එවිට මෙය නිවාසවලට පමණක් සීමාවූ වැඩ පිළිවෙළක් වන්නේ නැහැ. එම නිසා ගරු කථානායකතුමනි. මේ මුදල් ඇමතිතුමා අද ගෙන ආ මේ සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ විශාල ප්‍රයත්නයක් සඳහා එතුමාගේ අංශයෙන් දෙන්න පුළුවන් සහාය මතු කොට පෙන්වන්නයි. මේ ක්ෂේත්‍රයෙන් ආධාර උපකාර ලබා ගැනීමට අවශ්‍ය, එහෙත් ඒ උපකාර ලබාගන්න බැර වූ විශාල පිරිසක් සිටිනවා. මේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනතේ සංශෝධනය යටතේ ඒ ආධාරයන් ඒ පිරිසට ලබා දෙන්න පුළුවන් වෙනවා.

කථානායකතුමා
(**சபாநாயகர் அவர்கள்**)
(Mr. Speaker)

Order, please ! The Sitting is suspended till 5 p.m.

රැස්වීම ඊට අනුකූලව නාවකාලිකව අත්සිටුවන ලදීන්, අ. හා. 5 ට නියෝජ්‍ය කථානායකතුමාගේ [නෝමන් වෛද්‍යරත්න මහතා] සභාපතිත්වයෙන් නැවත පටන්වන ලදී.

அதன்படி அமர்வு இட, 5 மணிவரை இடைநிறுத்தப்பட்டது, மீண்டும் ஆரம்பமாயிற்று. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. வேதமன் வைத்தியரத்னா] தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 5 p.m. and then resumed. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி — அத்தனகல்லை**)
(Mr. Lakshman Jayakody-Attanagalla)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නේ පානය සඳහා සහාය කල් තබන්න පුළුවයෙන් ගරු අගමැතිතුමා නිවාස අමාත්‍යවරයා හැටියට මේ රටේ නිවාස සංකල්පය සම්බන්ධයෙන් ඉතාමත් දීර්ඝ විස්තරයක් කලා. මේ නිවාස සඳහා විවිධ ක්‍රමවලින් ණය දීම, රජය ආධාර සැපයීම, රජය විසින් කරන්න බලාපොරොත්තු වෙන කටයුතු, නිවාස දාය ලක්ෂයේ සංකල්පය ආදී වශයෙන් නිවාස වලට හේතු වන කරුණු රාශියක් විවිධ අංශවලින් එතුමා විසින් පෙන්වා දෙන්නට යෙදුණා.

ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉතාමත් බැගුණව ඉල්ලුනට එක කාරණයක් මට තිබෙනවා. එතුමා මේ නිවාස දාය ලක්ෂයේ වැඩ සඳහා සැහෙන ධනසම්භාරයක් යොදවන්නට යනවා. 1977 මේ ආණ්ඩුව පිහිටුවාට පසුව නිවාස ලක්ෂයේ වැඩපිළිවෙළක් ආරම්භ කලා. ඒ නිවාස ලක්ෂයේ වැඩපිළිවෙළ ගැන මේ ගරු සභාවෙන්, මේ ගරු මන්ත්‍රීතුමන්ලාගේත් විශ්වාසය ලබා ගන්නා. මේ නිවාස ලක්ෂය කොයි ආකාරයෙන්ද සෑදී තිබෙන්නේ කියා හරියට කියන්න පුළුවන්කමක් නැහැ. විවිධ ක්‍රමවලට නැතහොත් නිවාස, ඒ ලක්ෂයට අයත් වෙනවා. එම නිසා ඒ නිවාස අතුරින් කියක් ගැමි මට්ටමින් ඇති වුණාද, නාගරික මට්ටමින් කොපමණ ඇති වුණාද, පන්නි මට්ටමින් කොපමණ ඇති වුණාද, විශාල 'ජලවිට' වශයෙන් කොපමණ ඇති වුණාද කුඩාම නිවාස කොපමණ ඇති වුණාද ආදී වශයෙන් සංඛ්‍යා ලේඛන අපි දන්නේ නැහැ. එම නිසා, ඒ ඒ වර්ගයේ නිවාසවල වර්ග අධියක් සෑදීමට ගිය මුදලත්, සාමාන්‍යයෙන් ඒ එක් - එක් වර්ගයේ නිවාසයක්

වර්ග ප්‍රමාණයන් පිළිබඳ විස්තර ගරු අග්‍රාමාත්‍යතුමා අපට ලබා දෙනවා නම් අපි එතුමාට කෘතඥ වෙනවා, එතකොට සමාලෝචනයක් කරන්න අපට පුළුවන්කම ලැබෙන නිසා.

අපට පෙන ගිය තවත් කාරණයක් තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාට අයත් අංශ අතුරින් මහා මාර්ගයන් එක අංශයක්, නමුත් අවුරුදු දෙකක් ඇතුළත එක් වරම වාගේ ඒ මහා මාර්ග සම්බන්ධයෙන් එක්තරා විධියක විනාශයක් ඇති වුණා ; තත්ත්වයෙන් ගිලීම් යැමක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම පුදුම ධනගත තත්ත්වයකුයි, ඇති වුණේ. මම ඒ ගැන කවරදවත් ගරු අග්‍රාමාත්‍යතුමාට දෙස් කියන්නේ නැහැ. නමුත් එසේ මහා මාර්ගවල තත්ත්වය පහත වැටීමට හේතු තිබෙන බව අපට පෙනී තිබෙනවා. කෙටිකාලීන වශයෙන් වෙනත් පුළුවන්, දීර්ඝ කාලීන වශයෙන් වෙනත් පුළුවන්, ඊට තුඩු දුන් හේතු තිබෙනවා.

දීර්ඝකාලීන වශයෙන් තුඩු දුන් හේතු ගැන කල්පනා කරන විට අපට පෙනෙන්නේ මොනවාද ? වි. සී. ඊ. ඔ. ක්‍රමය නැතිවී අවුරුදු 5 ක් පමණ ගියාට පසුව හැදිසියේම වාගේ මහා මාර්ග පිළිබඳව ගරා වැටීමක් ඇති වුණා. පැරණි 'වී. සී.' ක්‍රමය අහෝසි කොට ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමය ඇති කිරීමත් මෙයට හේතුවක් වී තිබෙනවා. එම නිසා ගරු අග්‍රාමාත්‍යතුමාට සිද්ධ වුණා. මන්ත්‍රීතුමන්ලා මාර්ගයෙන් මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා යම්කිසි පියවරක් ගත්තා. දිසා ඇමතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රදේශයේ මන්ත්‍රීතුමන්ලා මාර්ගයෙන් මහා මාර්ග සකස් කර ගැනීමේ වැඩ පිළිවෙළ පටන් ගන්න යෙදුණේ ඒ නිසයි. මේ අවස්ථාවේදී කොළඹ දිසා ඇමතිතුමා මේ ගරු සභාවේ ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ මහා මාර්ග සැහෙන දුරට දියුණු කිරීම සඳහා එතුමා බොහොම වෙහෙස මහත්සි වී කටයුතු කරන වගත් අපි දන්නවා.

දන් මහජනතාවගේ සහයෝගය ලබා ගෙන ගෙවල් සෑදීමත් මන්ත්‍රීතුමන්ලා මාර්ගයෙන් කරන්නයි. අදහස් කරන්නේ, ස්වෝත්සාහයෙන් හඳුනා ගෙවල් වෙන්න පුළුවනි. ණය ලබාගෙන හඳුනා ඒවා වෙන්න පුළුවනි, විශේෂ යෝජනා ක්‍රම යටතේ ණය ලබා දීම මඟින් හැඳුනා ඒවා වෙන්න පුළුවනි, ඒ හැම එකක්ම ප්‍රදේශයේ මන්ත්‍රීතුමා මාර්ගයෙන් කරවා ගැනීමේ වැඩ පිළිවෙළකුයි. ක්‍රියාත්මක කරගෙන යන්නේ. දන් ග්‍රාමෝදය මණ්ඩල නමැති ආයතන මඟින් ගෙවල් හැදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ කථාවෙන් අපට ඒත්තු ගියා, නිවාස සෑදීමේ සම්පූර්ණ වැඩ පිළිවෙළට ප්‍රදේශයේ මන්ත්‍රීතුමන්ලා මාර්ගයෙන්ම කර ගැනීමේ අදහසක් තිබෙන බව.

මාගේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වශයෙන් සිටී නිසා, සාමාන්‍ය මන්ත්‍රීවරයකුට වඩා විශේෂ වැඩ කොටසක් පැවරෙන එවැනි මන්ත්‍රීවරයකුට තිබෙන වැඩ කටයුතු ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. සාමාන්‍ය මන්ත්‍රීවරුන් වශයෙන් ඉන්නා අපට නම් මේ වැඩ කටයුතු ගැන කාලය යොදවන්න පුළුවනි. නමුත් අද මේ ගරු සභාවේ සාමාන්‍ය මන්ත්‍රීවරුන් වශයෙන් ඉන්නේ බොහොම සුළු පිරිසක් පමණයි. විශේෂ කර්තව්‍යයන් පැවරුණු ඇමතිවරු 96 දෙනෙක් මේ ගරු සභාවේ ඉන්නවා. එතුමන්ලාගේ මඵලට මේ වැඩ කොටසක් දම්මාම, මගේ කල්පනාවේ හැටියට නම් මොකවත්ම හරියට කර ගන්න බැරී වෙනවා.

අතෙක් අතට අපි විශේෂඥයෝ කොටෙයි. යම්-යම් විෂයයන් පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ හැකියාව නම් අපට තිබෙනවා. නමුත් ඊට එහා ගිහින් ඒ වැඩ පිළිවෙළට හරියට ක්‍රියාත්මක වෙනවාද - 'Performances' හරියට කෙරෙනවාද - කියාත් සොයා බලන්න ගියොත් නම්, එය අපට සාමාන්‍යයෙන් කරන්න බැරී වැඩ කොටසක් මඵලට ගැනීමක් හැටියට සලකන්න පුළුවනි. ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහස, බලාපොරොත්තුව හොඳ වෙන්න පුළුවනි. නමුත් එතුමාගේ ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර ගන්න ලැබෙනවාද කියන එක ගැන නම් සැහෙන තරම් දුරට අපේ සැකයක් තිබෙන වින්තිය කියන්න කැමැතියි.

මම කනගාටුවෙනවා, මේ අවස්ථාවේදී ගරු මුදල් ඇමතිතුමා මේ ගරු සභාවේ නොමැතිවීම ගැන. අප අද විවාද කරන්නේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත ගැනයි ; එහිලා කරන්න යන වෙනස්කම් ගැනයි. ඊට අදාළ යම් යම් කාරණා ගැන අග්‍රාමාත්‍යතුමා විසින් සඳහන් කරන්න යෙදුණා. එතුමා විසින් අපට කියන්න යෙදුණා, යම් යම් වැඩ පිළිවෙළවල් ගැන. මේ සෑම වැඩපිළිවෙළක්ම හොඳයි. මම නැහැ කියන්නේ නැහැ. ඒ සෑම වැඩපිළිවෙළක්ම සැපයීම් මගින් ඇති කරන්න යන

වැඩපිළිවෙලට් හෝ දෙපාර්තමේන්තු මගින් හදගන්න වැඩපිළිවෙලට් හෝ—වරදක් නැහැ. ඇයි මේ ගැම වැඩපිළිවෙලක්ම හදලා තිබෙන්නෙ එක්තරා ප්‍රතිපත්තියක් උඩයි. එක්තරා දැකුණමක් අනුව ඒ වැඩපිළිවෙලට් හදන්න පුළුවන් දක්ෂතාවක් තිබෙන ගැනියාවක් තිබෙන අය මාරියෙනුයි. ඒවා සාද තිබෙන්නෙ.

ගරු ඇමතිතුමා සහ ගනියට පිරිසෙන තිසා මම කැවතත් ඒ වාතය කියන්න කැමතියි. මේ ගැම වැඩපිළිවෙලක්ම හොදයි. ගෙවල් හදන්න යනවා එක්තරා සංස්ථාවක් මාරියෙන්. මේක තරකයි කියන්නෙ නැහැ. ඒකත් එක වැඩපිළිවෙලක්. දෙපාර්තමේන්තුව මාරියෙන් හදන්න යනවාය කීවා. ඒකත් එක වැඩපිළිවෙලක්. ඒ වාගේම එක්. එච්. ඩී. ඒ. එකෙන් හදනවා නම් ඒකත් හොද වැඩ පිළිවෙලක්. ප්‍රොජෙට් ඩිව්ලොපර්ස් මාරියෙන් හදනවා නම් ඒකත් එක්තරා වැඩපිළිවෙලක්. නමුත් මේකට ඉතාමත් වැදගත් වන්නේ සිල්ලි කොහෙත්ද කියන එකයි. යම්තම් ගරු අනුමානතුමාගේ නවත් කියවුණා. එතුමා ඇමෙරිකාවට ගිය වෙලාවේ යු. එස්. ඒ. අයි. ඩී. එකෙන් ඇහුවාම ඒගෙල්ලා ඩොලර් කෝටි දෙකක් දෙනවාය කියලා කී වච.

Rs. 20 million had been raised by the USAID. I want to just ask the Hon. Finance Minister one small question. If it is IDA, I can appreciate and I can understand, because I know how loans are given by the IDA. They are very soft loans. Sometimes they are intrest free loans.

ආර්. ජේ. ඒ. ද මැල් මහතා
(ති.රු. ජැ. ජී. ජී. ක්. මෙල්)
(Mr. R. J. G. de Mel)
This is through USAID.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාකොඩි)
(Mr. Lakshman Jayakody)
Through USAID raised in the New York capital market on borrowed money from commercial banks in New York. With variation of rates.

ආර්. ජේ. ඒ. ද මැල් මහතා
(ති.රු. ජැ. ජී. ජී. ක්. මෙල්)
(Mr. R. J. G. de Mel)
Shall I explain ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාකොඩි)
(Mr. Lakshman Jayakody)
No, please explain after I finish. It is raised in the New York capital market with variable interest rates and that is going to be given over to the Central Bank of Sri Lanka, and the Central Bank of Sri Lanka is going to guarantee the money, and from there it is going to the State Mortgage and Investment Bank and the State Mortgage, and Investment Bank is going to lend to the new organization called the Housing Development and Finance Corporation which the Hon. Prime Minister discussed and it is through them that the money is going to be given. What I want to know is this, Sir, The main idea was to finance the Housing Development and Finance Corporation. Now, in financing that we have gone all the way. The Housing Development and Finance Corporation gets it from the State Mortgage and Investment Bank and that bank gets it from the Central Bank. The Centrale Bank gets

it from USAID, and that is also not on soft terms, but on monies borrowed in the capital market in New York. Just imagine, Sir, the interest rates and the handling charges of all these step by step transactions ! Who is going to bear them ? Ultimately what will happen is, the Corporation here will have to bear them. Housing Development and Finance Corporation or whatever it is that he wants to form. When they give out the loan, it will be the owner of this house or the person who puts up the house who will have to bear the brunt. This is why I say, Sir, that he should have been more specific, See how it operates in the Small Industries Scheme, for instance. You know that there is a thing called the Small Industries Scheme. I want to bring this out, because the Hon. Finance Minister is here. In the Small Industries Scheme the IDA is a soft loan organization where we get interest free loans. Then from there the Government takes it from the IDA and it is given over to the National Development Bank. Now the National Development Bank interest rate is between 7 and 8 per cent—what was nought has now become seven and eight. Then the National Development Bank gives it to a commercial bank. The commercial bank gives it out to the person who needs it at 14 per cent interest. Now, you can just imagine. Here, the Central Bank of our country gets the money. The Hon. Finance Minister goes and begs and begs with his begging bowl and gets this soft loan, and ultimately what was zero per cent becomes 14 per cent interest. Here when it comes to the Commercial Bank he has to dole it out at 14 per cent. Who takes that money ? This is the problem ? It is the interest rate that is eating into you. I will definitely bet on this. If you raise the money in the capital market in New York rather than getting it from the IDA, you can be hundred per cent sure that this Corporation will not work.

ආර්. ජේ. ඒ. ද මැල් මහතා
(ති.රු. ජැ. ජී. ජී. ක්. මෙල්)
(Mr. R. J. G. de Mel)
Housing loans are never given by the IDA.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාකොඩි)
(Mr. Lakshman Jayakody)
I know. That is my position. Housing loans will never be given by the IDA and therefore you will never get money at a cheap rate of interest. It will be a very high rate of interest and all that will be passed on to this person.

Who are the shareholders of this Housing Development and Finance Corporation of Sri Lanka ? May I know from the Hon. Minister who are the shareholders ?

ආර්. ජේ. ඒ. ද මැල් මහතා
(ති.රු. ජැ. ජී. ජී. ක්. මෙල්)
(Mr. R. J. G. de Mel)
I do not know. That is not under my control.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Who are the shareholders and who are the directors? We would like to know from the Hon. Prime Minister, who are the shareholders who formed this organization. Who are the people who behind this and who are going to get the money from this country? We are going to guarantee. That organization is going to be guaranteed by you, Hon. Minister of Finance. You have to see that the money is safe because that is not just anybody's money. That money has to be guaranteed by the Hon. Finance Minister and he has to face the music when he goes every July to the Aid Club. Then you will have to come and explain here. I am thankful to the Hon. Minister because he has agreed to give us a half-yearly debate. I am very grateful to him.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති. ල. ආර්. ජේ. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Every time I have invited a debate.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

He has agreed to give us a debate on the half-yearly performance of the Budget. I was told that it was going to be a two-day full debate on the financial statement that he makes.

What I want to know is this, Sir. Is he going to guarantee such a loan? What control has he got with that bank, the State Mortgage and Investment Bank? What control has he got? I think the Hon. Minister should give us a categorical answer to those questions. The important thing is to find the mobilization. It is a very difficult thing to do. I pity the Hon. Minister of Finance. I know that he is being pushed by the various Ministries to do certain, most impossible tasks. Sometimes, I have to congratulate him because he has to face all these troubles.

Even in this particular instance, it is supposed to be a housing bank. Let us admit that in the last two or three years or more, the State Mortgage Bank has lent 90 per cent of its money for housing, and that is why it should be a housing bank. It gave very little for industry. It gave very little for agriculture. It gave almost nothing for livestock.

I do not know why they are including representative from the Hon. Minister of Rural Industries. I heard you have a problem there. According to this Bill, you have to include a member from the Ministry in charge of the subject of livestock development only for one thing. Very soon the Milk Board is going to be converted into an organization coming under Nestlé and they are going to ask money from you through this bank. Please let me know whether this is correct or not. You must be frank about it.

The Milk Board is going to be wound up. It is going to be turned into a private sector organization coming under Nestlé. Now, Nestlé must find a bank to go to. Nestlé must find a cover to go to. I do not say that Nestlé is a bad organization. It is a powerful multinational organization. I know that, but they must find a cover. They have to go to the Minister of Finance and the Hon. Minister of Finance has to dole out the money to Nestlé. Here is a situation, Sir, where the Hon. Minister of Finance has to dole out the money to this Housing Corporation that the Hon. Prime Minister spoke of, in order to satisfy the major shareholders, Maharajas, who are the directors of this organization.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති. ල. ආර්. ජේ. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Shareholders of what? Shareholders of the Mortgage Bank?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No, no, the Housing Corporation.

Now the Hon. Minister in charge of the Livestock Board will have to strengthen the hands of Nestlé in case he winds up the Milk Board and gives it to over the company. Therefore, that company will ask for money, and he must find a funding organization.

I do not know why they have put in a representative of the Minister of Agriculture. It is not necessary. I do not know why they want to have a person who is in charge of agriculture. I just cannot understand it because plantations do not come under the Minister of Agriculture. It may be for minor export crops, I do not know. I am asking that question from the Hon. Minister because here it states:

"Three of the persons so appointed shall be a representative each of-

(a) the Ministry of the Minister in charge of the subject of Agriculture"

But I am told that this provision is going to be expanded a little more and there is another amendment coming at the Committee Stage where the number is going to be amended to nine. I wonder who the other two are.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති. ල. ආර්. ජේ. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

The other two are representatives of myself. I nominate the other two.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Both? I am very happy about it.

In fact, I myself wanted to make that suggestion. I am very happy about it because we heard of the ramifications that are going to take place, the moves that are taking place in the commercial circles, the systems that they are going to adopt to take out the money from the Central Bank for their own end. That is why I want you to have a double check on these people. This is a game that we have to be very very careful about. Passing legislation in this House just because it comes from powerful Ministers is not a good thing for us to follow. Therefore, Sir, by doing this what will happen ultimately? It is not going to be salutary even for the Ministers. I am very sorry about it, for one reason. When they all point a finger at the Hon. Prime Minister and say "Your Highways failed", it is not fair. It is not only the Hon. Prime Minister, it is because of the system that has been adopted. Sir, likewise they will point at him, at you and at the Minister in charge of Livestock and say that it was because of them. Therefore, there must be a double check on what they do.

I must thank the Hon. Prime Minister for certain things that he has done for the housing schemes, for certain moves that he has made to put the Housing Department, the UDA and the NHDA into order. I think it is commendable. I know it is a difficult task, because he has spread his wings far too much in all directions, without proper control.

Sir, I think we are feeling the pinch now. I think the Hon. Finance Minister mentioned this quietly in his last Budget speech—that there are certain areas where he is unable to control, certain areas where we must have a very strict control, and he mentioned very clearly the Shipping Corporation, the Cement Corporation and the Air Lanka, which is a very serious issue.

There are other areas. One of them is property development. Are we satisfied with the system of property development that went on in this country all these years? I am not going to cast any aspersions on anyone. But the fact remains that we have no purchasing power in this country to do all that the Hon. Minister wants to do—grandiose schemes, big schemes. But who is having the money? Let us be pragmatic about this. Let us start small—and let us start very small and not expand in the way we expanded. The Embilipitiya Paper Corporation is one example. Suddenly you find a boost, and suddenly it crashes. We have gone huge where the Cement Corporation is concerned. We went far too much—a massive thing. Suddenly the Cement Corporation showed a massive profit, as the Hon. Minister knows, of Rs. 130 million, but it dropped to 4 million in the following year. How is it that the massive organization crumbled so much? I do not know about the figures this year—it might be minor. So, therefore, I think one has to be extra careful from now onwards.

There was a period—that period has ended—as the Hon. Finance Minister said, කලා විලා රෝලි කරල කලායක් තිබුණි. But now we find the difficulty. The economic difficulties are coming. We know that imports have been stopped. Almost all imports have been stopped. I am not concocting anything. There may have been no laws passed, but at certain points there are checks to see that no L.Cs are to be opened. Goods are not moving. There are some goods in the wharf for the last so many years. I do not blame the Hon. Minister of Trade who was faced with the problem of getting bank finance to unload those Bombay onions which were rotting there. It was rotting there because we did not have the finance to clear it. We do not have the money to clear—it is no one's fault—because we went big, we thought big, we went massive and now we are facing another war. Very soon our defence budget will go up three times more than what it is now. From where are we going to find the money? So let us, with all humility, look after whatever money we have.

Even the tea boom is gradually coming down. I will not say it will crash; no, I will not say that. It might come down about September or October.

ආර්. ඩබ්. ජී. ද මැලි මහතා
(ශ්‍රී. ජය. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

It has already come down 25 per cent from January.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Very soon, with all the policies you are carrying out, with your political activities and theories, you will find that you are losing the market in the Middle East.

We have been very lucky that the sugar price has come down, the fertilizer price has come down. During the Budget stage I told the Hon. Minister that he will have a balance of payments which will be just okay. At that time no one dared to say that because there was a series of budget deficits right throughout and the balance of payments was very bad. I mentioned to him that the external position was not so bad, but now the thing has started again. So I think, Sir, we have to be very very careful with our money, from whatever source that we get it. We have to see that it is not squandered away.

Finally, I must say that there is a big task we have to face. The money we are going to lend, let us lend to deserving people. The Hon. Prime Minister is quite right when he said it has to be lent to various types of people who can repay these loans. I hope that you will also give this money to people who will repay. When I say "repay" I do not mean only those people who have

[ලක්ෂමන් ජයකොඩි මහතා]

the power of finance. No ! Repayment is not done even by the biggest capitalists in this country. If you look into the repayment structure in this country, where people have to pay money to the State, you will agree with me, Hon. Finance Minister, that it is the rich class who are not paying you.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Yes, Sir. I fully agree. The last government, when Dr. N. M. Perera and Mr. Felix Dias Bandaranaike were Ministers, gave loans to two of the biggest capitalists in this country. One of them owes my bank Rs. 450 million—all given during the time of the S.L.F.P.—and the other owes Rs.400 million also given during the time of the S,L,F.P.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

When we come back we will give a list of amounts which will run into billions, a list which will show what this Government has given to businessmen who did not repay.

I would like the Hon. Minister to be more truthful—

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)
Extremely truthful.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)
—about saying what the last government did.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)
My two greatest headaches are these two loans given to a very close relation of the last leader of the S.L.F.P. Government. The amount is Rs. 450 million. I see no way of getting that money back. I have filed 23 cases against those companies. Your government did not file a single case. I have filed 23 cases against those companies. I do not know from where the money is going to come.

Then there is another person to whom your government gave nearly Rs. 400 million. I have taken over some of his factories and I am now trying to get him to join some other person even and to repay the loan.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)
There you are ! I do not know why the Hon. Minister is also patronizing that person this time.

සරත් මුත්තේට්ටේගම මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්ති රැකවලයා)
(Mr. Sarath Muttetuwegama)
You will never do that.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

In the case of the first one, the loan of Rs. 450 million, the entire wealth of that person in Sri Lanka is Rs. 14 million. How can you recover Rs. 450 million from a wealth of Rs. 14 million ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)
May I say this ?

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)
It was a wonderful type of lending that occurred.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

May I say this ? It is not fair for us on the Floor of this House to hurl accusations against people when they are not here even to defend themselves—not even in this country. I suppose they are not available anywhere. But that is not the point. What I want to bring to his notice is that it is not the poor people who owe you a lot of money—(Interruption).

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)
Mayura. Not Dasa.

මන්ත්‍රීවරයෙක්
(අභ්‍යන්තර ඉරුවර)
(A Member)
Mayura assets are there. (Interruption).

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

They are mortgaged to the hilt. Even with all the assets, we do not know from where we are going to get about Rs. 250 million.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)
Now my point is coming right.

අනිල් මුණසිංහ මහතා
(ති.රු. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

Those were the assets valued at that time. Today is it ten times that.

சுர. சே. சீ. டி. டி. மெல்
(சுர. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

On the valuation during Dr. N. M. Perera's period, I do not see how on Rs. 10 million assets he gave Rs. 450 million I cannot understand how these things happened.

சுர. சே. சீ. டி. டி. மெல்
(சுர. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Why not? I do not agree with you there.

சுர. சே. சீ. டி. டி. மெல்
(சுர. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

You are referring to those loans. I would not have talked about those loans if not for the fact that you referred to those loans.

சுர. சே. சீ. டி. டி. மெல்
(சுர. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That is not the point—(Interruption). I do not know how you have calculated that money. These are personal matters, I do not wish to go into. I say this because we are trying to stop even the little bank loan that we give the poor farmer and peasant. Ultimately what will happen is that this money that we dole out through this Bank might not go to the poor and the needy, the people who want a roof over their heads, but it may go to massive property developers. That is what I fear.

I am not blaming anyone. Look at places like Liberty Plaza. Just see the amount of money we have buried in these huge skyscrapers in this country. The Hon. Minister of Finance always follows the World Bank. He is a friend of the World Bank; he is a friend of the IMF. I would like the Hon. Minister of Finance to get that great organization to come and assess the property development position in this country. I do not know whether he is prepared to do that. Please assess the property development situation in this country. It may be agricultural property, it may be industrial property, it may be servicing property. Please get a full assessment from those organizations where you have the highest regard and from where you get the credit. I urge before you go—probably you may be having those figures—to please let us know because that is a very valuable exercise that you can do for this country. And, finally, Sir, I will be most grateful if the State Mortgage and Investment Bank clarifies these. We are very happy that recently some gentleman has taken over with all these modern techniques. After that there was another group called the Bombay Housing Construction Organisation which had come to this country and they had met the Chairman and requested certain changes to be made in the organisation of these bank. We are very happy that the

Chairman and the bank had adhered to the good advice given. We also understand that, where legal fees and technical fees are concerned, they are charging one per cent on legal fees and one per cent for technical fees. I think it is a bit too much. Let us go in a small way. Make it half per cent each. I do not know whether we are correct in asking the bank to do that. Let us work it out and not squander the whole thing. We are quite used to our banks adopting international percentages. For instance the management fees of these organisations in this country—if international management fees on a hotel is 5 per cent in Sri Lanka also it should be 5 per cent—too should be the same they think, while their living here is cheap and further you are giving these expatriates so many tax concessions. These expatriates who come here have a cheap living in this country and in addition tax concessions are given by the Minister by way of income tax. They are also permitted to remit money. All those concessions are extended to these people, but yet they stick to this massive 5 per cent on the gross turnover. We are finding that difficult.

Now, take the National Textile Corporation where the management fees are very high. It is on the gross turnover and not on the profits. Here we pay one expatriate about Rs. 65,000 a month another expatriate is paid about Rs. 75,000 per month, while we pay the person who does the same thing here about Rs. 2,500 or say, with inflation, Rs. 5,000. But we are paying the expatriate Rs. 75,000! In the same way our banks have also got used to the same procedure with regard to the international rates. These rates are being charged on our poor people. It is one per cent, two per cent and three per cent. Therefore, I would urge the Government to reconsider this question of bank interest. It should be brought down, because those who are asking for loans and going in for loans, just do not have the money to pay. I concluding with these comments and I would like to have a reply from the Hon. Minister.

டி. எ. 533

சுர. சே. சீ. டி. டி. மெல்
(சுர. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

Mr. Deputy Speaker, I think all hon. Members of the Opposition who spoke during this Debate agreed in principle with the main objectives of this amending Bill, which I have placed before the House. So, I do not think there is any need to go into a further discussion on the main objectives or the reasons for these amendments. There were some matters of detail which cropped up. There was the question of delays in surveying and valuation which used to be a very serious problem in the State Mortgage and Investment Bank in the old days. I must say that the present administration has tried their best to reduce these delays. Now, I understand that there is no delay on

[ආර්. ජේ. ජී. ඊ මැලි මහතා]

valuations. The State Mortgage and Investment Bank has appointed an island wide panel of valuers and they have no problems with the valuers at the moment. They do not strictly insist on fresh surveys if survey plans are available. So, some of the red-tape has been cut out and thus delays in regard to valuation and surveys are now being reduced to a minimum. With regard to the penal interest of 3 per cent, which the hon. member for Matugama (Mr. Anil Moonesinghe) referred to, I wish to say that the Board mitigates the amounts when arrears are paid. There is provision in the law for this (*Interruption*) Yes.

Then the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) referred to the question of a representative of the Minister of Agriculture. It is not a new provision. A representative of the Minister of Agriculture has been on the State Mortgage and Investment Board from 1st January 1979 when we re-constituted the whole Board, not from the very beginning but after the amalgamation of the two institutions— mainly because the Agricultural and Industrial Corporation was amalgamated with the old State Mortgage Bank and the Agricultural and the Industrial Corporation used to be a function of the Minister of Agriculture. So he has been there all the time and I do not think there is any reason why he should not be there, because we can still grant loan for agricultural purposes. (*Interruption*) Oh! Yes, we can still grant loans. And we hope that there will be some applications for loans for minor export crops and so on.

Then, I think, one of the main points raised by the hon. Member for Attanagalla related to this finance from the United States to which the Hon. the Prime Minister referred to during the course of his speech. This finance is not World Bank finance or IDA finance, or concessional finance from any country. No country gives concessional finance for housing. That is a subject for which no concessional finance is available, either from the World Bank, or from IDA, or from any country. So as a last resort, we made some arrangements with a Housing Savings Association in the United States, one of their type of building societies. There are what are known as Housing and Loans Associations in the United States which are a type of building societies and this loan was arranged through the USAID which is government body that sponsors aid to developing countries, but not on concessional terms. It is on the terms on which money is lent by this Housing and Loans Association in the United States. I will give you the present rate. This loan has been taken by the Treasury and given directly to the State Mortgage and Investment Bank. There is no third aparty. It does not go through the Central Bank. Somebody has given you some wrong information on that subject. The State Mortgage and

Investment bank money does not go to the New Housing Development Finance Corporation, about which the Hon. Prime Minister spoke. It remains in the State Mortgage and Investment bank. So I think you should not confuse this with the New Housing Development and Finance Corporation. It remains with the State Mortgage Investment Bank. The Treasury has been able to take the first loan under this scheme at 9.5 per cent, which was a going rate at that time. We are lucky to have got it at 9.5 per cent, because the going rate today is 12.5 per cent or 13 percent. We have re-lent it to the State Mortgage Bank at 10 per cent. In any case, we have to keep some administrative charges, because we bear the exchange rate. The State Mortgage and Investment bank is not bearing the exchange rate. keeping even 5 per cent is not enough at today's going rate. We should have kept at least 4 per cent and not 5 per cent to bear the exchange rate. Actually, the Treasury will be down on this deal.—(*Interruption*). Oh! yes. Because today's going rate is 13 per cent. We are bearing the exchange rate. So do not think the Treasury or anybody has tried to blackmarket on this.

ලක්ෂමන් ජයකෝඩි මහතා

(ති. ල. ලක්ෂ්මන් ජයාච්චෝදාය)

(Mr. Lakshman Jayakody)

That shows that the Government is losing in that

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා

(ති. ල. ආර්. ජේ. ජී. ඊ මෙල්)

(Mr. R. J. G. de Mel)

The loan is on a ten-year grace period, repayable in 15 years. So these are the best terms that anybody would get for housing. Certainly housing is not a subject on which you can ever get concessional loans.

With regard to these big loans, I wish you had not mentioned it because this Government has not been so much at fault with regard to big loans from State banks as the last Government. As I said, the last Government from 1970-1977 has given the two biggest loans to two individuals or groups in the history of this country without having even one twentieth collateral to justify those loans!

An individual and his group has been doled out nearly Rs. 450 million between 1970 and 1977 and this individual's total assets in this country have been valued by him at Rs. 14 million. In other words, on Rs. 14 million he got up to Rs. 450 million from the last Government. Then the second set of individuals— As I said, they are from the garment area—got upto about Rs. 400 million, probably with assets worth about Rs. 20 million at that time. Even today if he is allowed all the assets he will not get one-fifth of what we have lent.

ஈர். டீ. ஜி. டி. மெல்
(திரு. ஆர். ஜி. டி. மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Bill be now read the Third time."

புத்தகம் பின்படி படிக்க, சபை நிறைவேற்றம்.

பணம் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
அதன்படி, சட்டமன்றம் மூன்று முறைகளாக மதிப்பிடப்பெற்று
பின்பற்றப்பட்டவாறு நிறைவேற்றப்பெற்றது.

Question put, and agreed to. Bill as amended accordingly read
the Third time, and passed.

ரூபாய் பதில் காணாமல் இல்லாத சம்பந்தம் :

பார்லிமேன்

ஆரசு காரங்க, கனிச அபிவிருத்திக் கூட்டுத்தாபனம் : ஆண்டறிக்கை

STATE MINING AND MINERAL
DEVELOPMENT CORPORATION :
ANNUAL REPORT

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்

(திரு. சிரில் மாதேவ் — கைத்தொழில், விஞ்ஞான அமைச்சர்)

(Mr. Cyril Mathew—Minister of Industries & Scientific Affairs)

I move,

"That in terms of section 30 (2) of the State Industrial Corporation Act, No 49 of 1957 and section 14 (3) of the Finance Act, No. 38 of 1971, the Annual Report of the State Mining and Mineral Development Corporation being report incorporating the Auditor-General's observations for the year ended 31.12.1981 which was presented on 24.05.1984, be approved."

புத்தகம் பின்படி படிக்க, சபை நிறைவேற்றம்.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question proposed.

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்

(திரு. சாரத் முத்தெட்டுவெகமா — கலவாணம்)

(Mr. Sarath Muttetuwegama—Kalawana)

மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

ரூபாய் பதில் காணாமல் இல்லாத சம்பந்தம் :
மதுரை மற்றும் விநாயகம் அமைச்சர்
மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

பார்லிமேன்
சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்
மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்
மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்

(திரு. சிரில் மாதேவ்)

(Mr. Cyril Mathew)

மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்

(திரு. சாரத் முத்தெட்டுவெகமா)

(Mr. Sarath Muttetuwegama)

மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்

(திரு. சிரில் மாதேவ்)

(Mr. Cyril Mathew)

மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்

(திரு. சாரத் முத்தெட்டுவெகமா)

(Mr. Sarath Muttetuwegama)

மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்

(திரு. லக்ஷ்மன் ஜயகோடி)

(Mr. Lakshman Jayakody)

மேலும் கையாண்டு படிக்க வேண்டியவர்களுக்கு உதவி செய்ய அரசு முன்வருமா?

சிரில் மாதேவ் மதுரை மற்றும் விநாயகம் அமைச்சர்

(திரு. சிரில் மாதேவ்)

(Mr. Cyril Mathew)

If he does not speak it will not be complete.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

This is my job, Sir, I have been given the responsibility of going through the annual accounts and I have to do this.

සිරිල් මැතිව් මහතා
(ති. ල. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

I am not blaming you for it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Sir, I went through the accounts of this corporation. I do not want go through all that the Auditor-General has said, but it reveals a very pathetic situation because certain things which they could have done to make a better profit were not done. It is just callousness. Everyone cannot be a manufacturer and trader but the corporation has to do the manufacturing and trading as well. When you go through the accounts you will find there is sheer callousness.

Let us look at the exports for the year 1981. If you had increased your export volume and priced down your product you would have got a better profit on the turnover. This is something all businessmen know, but this was not done, mainly because there was no competent person to do the selling. If you had reduced the export price suitably and increased the export volume, then your profit would have got adjusted, so much so that you would not have suffered this loss, or a real profit would have been obtained.

There are the plumbago mines at Kahatagaha. I know the place well. I do not know much about Bogala, but I have gone into the *dhonawas* at Kahatagaha. I was sorry to hear that a man had died there. I was told if you sell the plumbago in the form of lumps or chips you would get a better price. I contacted a few officials of the State Mining and Mineral Development Corporation who do the marketing. I also spoke to one of the old Kahatagaha hands on what should be done here. These are competent men who have served for long. They have retired and gone and they are not there any more. When we get these annual reports we ask competent people for their views, and they inquire and find out and tell us what the situation is. I was told that if we had taken the trouble to sell plumbago in the form of chips or lumps, it would have been more profitable. That is another angle.

I was told about two or three years ago, that there was no corporate plan for production. There is no corporate plan for production and marketing. I know that at present there are very able and competent

gentlemen in the corporation. I know they are good people. But they have no corporate plan to work with, and therefore you do not find any improvement there.

There is another matter I would like to refer to. I do not know whether you have changed the practice, but in this particular year you had been selling in gunny or jute hessian bages. The latest is to sell in polythene bages so that the product is clean and can be stored more easily in ships.

සිරිල් මැතිව් මහතා
(ති. ල. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

It is now being sent in paper bags.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Perhaps even in polythene bags.

සිරිල් මැතිව් මහතා
(ති. ල. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

No, we are sending it in paper bags.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Clean cargo is another factor. When the purchaser or buyer sees a clean article, he is attracted.

I would like to ask the Hon. Minister a question about the project at Eppawela. We all know that you came to an agreement with Agrico. At the moment certain surveys have been done, the target has been to let a profit of Rs. 3.6 million by about 1986. This entire project originally cost about US \$ 400 million.

සිරිල් මැතිව් මහතා
(ති. ල. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

What do you mean "originally" ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

US \$ 400 million at that time.

සිරිල් මැතිව් මහතා
(ති. ල. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

At what time ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

About two years ago. I do not know how much it is now. That was the cost. If the Sri Lankan Government had taken the trouble to collect this money we could

[உணர்வுடன் பதிலளித்தார்]

have done this—producing biammonium phosphate and triple super phosphate. This is what they wanted to do— take the apatite rock, break it into two components, biammonium phosphate and triple super phosphate. Our markets were to be Pakistan, India, Bangladesh and Thailand. Therefore, the transport difficulties are not there so much. But I am told that Agrico Ltd. has decided not to give to any country other than Thailand. Why are you creating a monopoly ?

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

Who told you ?

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am telling you. You may not know.

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

You are talking nonsense.

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am telling you. You may not know. This is the point, Sir. The Hon. Minister may say that but I am informed that they looked into the freight and they wanted to give it to Thailand. Please, if you are going to give it, get the best market and I will be very grateful to you. After all, it is a joint venture. It is not one hundred per cent Sri Lankan. You cannot interfere in marketing. I do not know about your agreement because you are not prepared to table it, as you did in the case of the Tank Farm.

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

We are going to table it, but we are not going to table it now.

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Will you table the agreement ?

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

After we have finished we will table it. It is not over.

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

The agreement with Agrico is not yet over ? I thought you have signed it.

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

That is why I say, you do not know what you are talking about.

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am very happy, Sir, because—

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

You are just dreaming.

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You mentioned to me some time ago that it has been signed, that it has been decided that Agrico —

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

When did I say that ?

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am sorry ; it may be your Deputy Minister.

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

I am not responsible for what anyone else says.

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I agree with you. You need not get excited.

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

I am not getting excited. I do not like you to say something incorrect on the Floor of this House.

உணர்வுடன் பதிலளித்தார்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

If I am wrong I always say that I am wrong.

சிரில் மூகிவி மறையா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

You come and say that I said a thing which I never said.

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I was told that the agreement with Agrico was signed and completed and that it is going to be US \$ 400 million.

சிரீல் மூகிவி மனா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

Who said that it was signed ?

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Anyway, can anyone else apply ? I am asking that question from you.

சிரீல் மூகிவி மனா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

First you finish with your speech.

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Can anyone else apply ? Please do not dodge that question.

சிரீல் மூகிவி மனா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

You get on with your speech.

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You cannot answer that because you are tied down to them. You are tied down to Agrico Ltd. of Texas, Arizona.

சிரீல் மூகிவி மனா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

You are again trying to hoodwink the House. We have not signed any agreement. We are not tied down to anyone.

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Then please let me know whether anyone else can apply.

சிரீல் மூகிவி மனா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

Are you trying to bring a party ? Are you trying to bring a firm ?

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, I never do business of this nature, Sir.

I would like the Hon. Minister to let us know about the agreement and whether it is going to bring us any benefits and what the benefits are.

At the same time, in this particular year there is one serious default which I have always pointed out. Apart from the fact that the physical assets have not been properly kept and so on there is one serious default which we are getting used to where you must get your corporation to be more vigilant, and that is this. 23 vouchers in support of payments totalling Rs. 1.236 million were not made available for audit.

சிரீல் மூகிவி மனா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

What is the page ?

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
Page 3, 2, 6.

சிரீல் மூகிவி மனா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

Are you referring to the Auditor-General's remarks ?

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Yes, page 3.2.6, paragraph 7.6 Evidence for Audit :

(i) (b) 23 payment vouchers in support of payments totalling Rs. 1,236,565 were not made available for audit. I bring this to the Hon. Minister's notice because it is a grave crime.

சிரீல் மூகிவி மனா
(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

They are there all right. If you turn to page 3—

லக்ஷ்மன் சயகோடி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

He may explain, but I am not worried about the explanation. Sir what happened is this. At that time they were not available. They were prepared later. This is what I want to tell you. That is what is happening. When they get to know that it has been detected, it is prepared after that and the voucher is put in. Sometimes it so happens that the money can be deviated in other ways, like fudging of books. That is what it means.

Looking at the corporation, having been in a corporation myself, one can say how that corporation is working. I noticed in the Auditor-General's Report at page 3.2.10-

"Slow Moving, idle and under-utilised assests

Bogala	Period of non-use	Reasons
Russian Trailor	5 years	Lack of spares
Russian Tractor	5 years	Lack of spares
Morris Bus	6 years	Lack of spares
Tornado Centrifugal Fan	9 years	Lack of spares
Mysore Kircoskar Lathe	8 years	Gear Wheel Shaft damaged."

What were they doing all these years ?

සිරිල් මැතිව් මතතා
(කි.රු. සි.ම.ම. ම.ම.ම.ම.)
(Mr. Cyril Mathew)

They are all Russian made ! Why do you not tell your friends ?

අතිල් මුණසිංහ මතතා
(කි.රු. අ.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Anil Moonesinghe)

The Kircoskar is not of Russian make. I quoted three Russian makes. Do not blame the Russians-blame yourselves. You have them here. You must say, "We do not have spares" and sell them off. You just cannot keep them ?

සිරිල් මැතිව් මතතා
(කි.රු. සි.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Cyril Mathew)

You will have to wait for five years to get the spares from Russia. You cannot get them. They do not have the spares. You ask your friend ; he will know !

අතිල් මුණසිංහ මතතා
(කි.රු. අ.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Anil Moonesinghe)

Let us assume that the spares are not available. Then you must make a decision and say, "No spares are available. We will sell it off," and somebody who can get hold of the spares may buy whatever item it is and use it. But what is the use of keeping them 5 years, 20 years ! The Kircoskar was just across ! So when you look at the Auditor-General's Report it is quite clear that obviously there is some mismanagement. That is at Bogala. Then Kahatagaha : Diesel Compressor : period of non-use, 4 years. Holman Air Compressor, period of non-use, 4 years. Then Eppawela : Ford Tractor ! I can understand saying about Russian tractors, but what about the Ford tractor ? Those parts are available all over the place. Five years non-use !

සිරිල් මැතිව් මතතා
(කි.රු. සි.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Cyril Mathew)

I still cannot find the page !

අතිල් මුණසිංහ මතතා
(කි.රු. අ.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Anil Moonesinghe)

That is the problem, the Hon. Minister is over-burdened with work. His discoveries are in Jaffna. His discoveries are in Seruwila. All these things are taking up his time and he does not have enough time to go into this.

ලක්ෂ්මන් ජයකොඩි මතතා
(කි.රු. ල.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Lakshman Jayakody)

What about his flag ?

අතිල් මුණසිංහ මතතා
(කි.රු. අ.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Anil Moonesinghe)

Therefore, I would like the Hon. Minister, when he finds the page in the report, to take to task the management of this corporation. To allow these things to go into desuetude for such a long time is criminal negligence. Obviously the management has lost grip of things.

සිරිල් මැතිව් මතතා
(කි.රු. සි.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Cyril Mathew)

You gave me the wrong number. It is page 3.2.10.

අතිල් මුණසිංහ මතතා
(කි.රු. අ.ම.ම.ම.ම.ම.ම.ම.ම.ම.)
(Mr. Anil Moonesinghe)

Yes, I said 3.21 zero. You know, Hon. Minister, the zero is an Indian invention. So, perhaps do not like it when I say it is one zero.

අ. හ. 6.13

ආනන්ද දසනායක මතතා (කොට්ඨාශ) (කි.රු. ආ.න.ද. ත.ස.න.ා.ය.ා.ක. — කො.ම.ම.ම.)
(Mr. Ananda Dassanayake Kotmale)

ගරු නියෝජ්‍ය කාර්යාලයකදී, ගරු කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමා විසින් ඉදිරිපත් කර ඇති මේ රාජ්‍ය පනල කැණීම් හා බනිනු සංවර්ධන සංස්ථාවේ 1981 වාර්තාව ගැන මමත් කරුණු දෙක තුනක් කියන්න කැමතියි.

මෙයට අවුරුදු දෙකකට පමණ උඩදී මෙම වාර්තා ඉදිරිපත් කරන විට මම මොනවාගෙන් ප්‍රශ්න කළා මේවා වැඩි දියුණු කරන්න එතුමා ගෙන තිබෙන පියවරවල් මොනවාද කියා. මෙම වාර්තාවේ 1.2.13 පිටුවේ මිනිරන් කර්මාන්තය සංවර්ධනය කිරීම ගැන තිබෙනවා. සලකා බැලීමට භාණ්ඩ කොට ඇති ව්‍යාපෘති යටතේ මෙසේ තිබෙනවා :

"(11) මිනිරන් කර්මාන්තය සංවර්ධනය කිරීම:

අත්තැර දැමූ පනල් තිබී තත්ත්වයකට පත් කිරීමෙන්ද සල් පැනපු යන්ත්‍ර සුලු වෙනුවට වෙනත් ජවා සොද ගැනීමෙන්ද, මිනිරන් සීමිත ගැනි ප්‍රදේශ සංවර්ධනය කිරීමෙන්ද මිනිරන් කර්මාන්තය දියුණු කිරීමට සංස්ථාව අදහස් කරයි. මෙම කටයුතු හේතුකොට ගෙන නිෂ්පාදනය මෙ. වො. 6,300 කින් වැඩිවනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණවූ විට රුපියල් ලක්ෂ 16.9 ක විදේශ විනිමය ඉතිරි කිරීමක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වේ."

[ආනන්ද දසනායක මහතා]

බොහෝම හොඳ අදහසක්. මේ කියන්නේ රු. 16,90,000 ක් විදේශ විනිමය ඉතුරු කරන්න පුළුවන් බවයි. ඒ සම්බන්ධව මෙම වාර්තාවේ විගණකාධිපතිතුමාගේ පැහැදිලි විස්තරයකුත් තිබෙනවා. ඒ සමඟම 1.2.14 පිටුවේ මෙසේ කියනවා:

"මෙම ව්‍යාපෘතියෙහි මුළු පිරිවැය කෝටි 38.3 ක් යැයි ඇස්තමේන්තු කරන ලදී. සංස්ථාව විසින් මෙම මුදලෙන් රුපියල් කෝටි 27.45 ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගන්නා ලදී. වර්ෂ පහකින් යුක්ත මෙම ව්‍යාපෘතිය 1983 දී ආරම්භ කිරීමට බලාපොරොත්තුවේ.

මෙම ව්‍යාපෘතියෙහි සාධාරණව අධ්‍යයනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් බෙල්ජියමෙහි ව්‍යාපාරික ආයතනයක් තෝරාගන්නා ලදී. මෙම ව්‍යාපාරික සමාගමෙහි වාර්තාව 1982 ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන ලදී."

මම දැන් මෙහිදී ගරු ඇමතිතුමාට ඊදිරිපත් කරන්නෙ නැහැ. මෙහි තිබෙන්නේ රු.27,45,00,000 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් අරගෙන තිබෙනවා කියලයි. ඒ අනුව මේ සංස්ථාව බලාපොරොත්තු වී තිබෙනවා, 1982 වර්ෂයෙන් පසුව, වර්ෂයක් පාසා මෙවරින් වෙන් 6,300 කින් නිෂ්පාදය වැඩි කරන්නට. එම වැඩිවීම උඩ රු. 16,90,000 ක විදේශ විනිමයක් ලාබාධව ඉතුරු කරගන්නටත් බලාපොරොත්තු වෙනවා. මේ සංස්ථාව මෙම ණය මුදල ලබාගන්නාද නැද්ද කියන එක අපට දැනගන්නට ලැබෙන්නේ ඊළඟ වාර්තාවෙනුයි. නමුත් මෙම මුදල අරගෙන තිබෙනවා කියා විගණකාධිපතිතුමා පරීක්ෂා කර බලා කියනවා. එහෙම නම්, මේ මුදල ඒ සඳහා යෙදවෙලාද? එය යෙදවුයේ කෙසේද? ගරු ඇමතිතුමා එතුමාගේ පිළිතුරේදී මෙන්න මේවා අපට ඉදිරිපත් කරන්න ඕනෑ.

ඊළඟට බෙල්ජියන් ව්‍යාපාරික ආයතනයක් තෝරාගෙන තිබෙනවා. ඒ ආයතනය තෝරාගත්තේ කෙසේද? ඒ ආයතනයේ අය මෙහි ඇවිල්ලා ඒ වැඩකටයුතු පටන් ගන්නාද? එහෙම නැත්නම් වෙනත් යමක් සිද්ධ වුණොද? මේ මුදල් අරගෙන තිබෙන්නේ 1982 දීයි. දැන් 1983 අවුරුද්දත් ඉවරයි. 1984 දැන් භාගයකට කිට්ටු වෙන්න ගෙව්වා. ඒ නිසා ඒ සම්බන්ධව නමුත්තාත්සේ ඉතාමත් වැදගත් අන්දමට පරීක්ෂණයක් කර දැනට ගෙන තිබෙන පියවරවල් මොනවාද කියා මේ ගරු සභාවට කියන්න. නමුත්තාත්සේ දැන් දන්නවා නම් ඒ කරුණු දැන් ඉදිරිපත් කරන්න. සමහර විට ඒ මුදලෙන් කල වැඩකටයුතු ගැන තොරතුරු නමුත්තාත්සේ දන්නවා ඇති. ඒ මුදල සුළු එකක් නොවෙයි. කෝටි 27 1/2 ක් පමණ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයට අරගෙන තිබෙනවා. නමුත් ඒ මුදලින් සංවර්ධනයක් කෙරෙන්නවාද? මිනිරන් පිටරට යැවීම නම් ඒ තරම් විශාල වශයෙන් දියුණු වී නැහැ. වැඩිපුර මිනිරන් පිටරට යවා තිබෙන බවක් පෙනෙන්නට නැහැ. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ කවදද මම දන්නේ නැහැ. එතකොට අර මුදලට පොලිය කියක් වෙනවාද? ආසියානු සංවර්ධන බැංකුවෙන් ගන්නත් වෙනත් බැංකුවකින් ගන්නත් යම්කිසි පොලියක් ගෙවන්නට වෙනවා. ඒ පොලිය ගෙවන විට මුල් මුදල විකිත් වික අඩු වෙන්නට පුළුවන්. මේ මුදල ලබාගෙන දැනටත් අවුරුදු 2 1/2 ක් පමණ වෙනවා.

ඊළඟට මේ වාර්තාවේ 1. 2. 13 පිටුවේ අංක 10 යටතේ ඇති "සලකා බැලීමට භාජනයකොට තිබෙන ව්‍යාපෘති" සම්බන්ධව පරීක්ෂා කර බලමු.

(1) එජපාවල ඇපටයිට ව්‍යාපෘතිය (රොක්පොස්පේට්) : මෙවුක් වෙන් කෝටි 04 වත් කෝටි 05 වත් අතර රොක්පොස්පේට් ප්‍රමාණයක් එජපාවල සංවිනයන්හි ඇතුළු ඇස්තමේන්තු කොට ඇත. "

මේවා පිළිබඳව "ෆිසිබිලිටි ඊපෝට්ස්" සමීක්ෂණ වාර්තා ආදිය දිලා තිබෙනවා. සංස්ථාවට තිබෙන්නේ ක්‍රියාත්මක කිරීම පමණයි. මේවා විදේශයන්ට යවන්නට පුළුවන්. එමෙන්ම අපේ රටේ නොයෙක් විධියේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයටත් මේවා අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද කියා දැනගන්නට අපි කැමතියි.

* (අ) දේශීයව ප්‍රයෝජනයට ගැනීමටද අපනයනය කිරීමටද ප්‍රිපල් සුප් පොස්පේට් නිෂ්පාදනය කිරීමටද.

(ආ) ප්‍රධාන වශයෙන් අපනයනයකිරීම සඳහා වයි - ඇමෝනියම් පොස්පේට් නිෂ්පාදනය කිරීමටද සංස්ථාව බලාපොරොත්තු වේ. "

මේ 1981 වර්ෂයේ කර තිබෙණ යෝජනා.

සමහර විට මේවා කියවන කෙනෙකුට හිතෙනවා මේවා ක්‍රියාත්මක වෙනවා ඇත කියා. එහෙත් මේවා ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියා අපි දන්නේ නැහැ. ඒ පිළිබඳව වාර්තාව අපට ලැබෙන්නට තව අවුරුදු 3 ක් පමණ යාවී. ඒ වාර්තාව එන විට සමහර විට නමුත්තාත්සේත් මමත් දෙදෙනාම මෙහි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඒ ගැන කියන්න දැන්නේ නැහැ. එහෙත් අපි අද ප්‍රශ්න කරන දේට පිළිතුරු ලැබෙන්නේ නව අවුරුදු තුනකට හෝ හතරට පසුවයි. මේ යෝජනා ගෙනෙන්නේ සමහර විට ගරු ඇමතිතුමා සත්තෝෂ කරන්නට වෙන්නත් පුළුවන්. සංස්ථාව බලාපොරොත්තු වන්නේ සමහර විට ඒ වෙලාවට ඒ ප්‍රශ්නයෙන් මහගුරීම වෙන්න ඇති.

මම පෙන්නුවේ ඉතාම වැදගත් කොටස් දෙකක්. මේ දෙක සංස්ථාවේ දියුණුවටත් රටේ දියුණුවටත් ඉතාම වැදගත්. මේ මගින් අපට විදේශ විනිමය ඇද ගන්නට පුළුවන්. ගරු ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් මුදලක් වෙන් කර තිබෙන නිසාත් මුදල් අරගෙන තිබෙන නිසාත් ණයකට හවුල් වී තිබෙන නිසාත් මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්විය යුතුයි කියා මම හිතනවා. කෝටි 28 ක පමණ මුදලක් ණයට අරගෙන තිබෙනවා.

ඊළඟට මිනිරන් කර්මාන්තය. මිනිරන් කර්මාන්තය මට අවුරුදු 25 කට 30 කට පෙර අදට වඩා දියුණු තත්ත්වයක පැවතුණි. සර් ජෝන් කොකලාවට හිටපු අගමැතිතුමාගේ බෝගල වැනි පහල්වල විශේෂ වැඩ කටයුතු රාශියක් කරමින් විශාල විදේශ විනිමයක් එතුමා ඒ මගින් අපට අරගෙන දුන්නා. නමුත් අද තිබෙන්නේ පහල් කීපයක් පමණයි. වෙනත් ප්‍රදේශවල පරීක්ෂණ කෙරෙන්නේ නැහැ. උඩරට තාවලපිටිය ප්‍රදේශය බිහිදි සමීපත් ඇති ප්‍රදේශයක්. ආගරපතන කියන්නේ ආකර පතන කියන එකයි. එහි මැණික් තිබී තිබෙනවා. කලින් මැණික් හාරා තිබෙනවා. එහි තිබී තිබෙන්නේ ආකරමයි. අදත් දකින්නට පුළුවන්. ඒ තරම් බිහිදි වස්තු එහි තිබෙනවා. පොළොව හාරා ලබා ගන්නට පුළුවන් වස්තුව එහි ඕනෑ තරම් තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මේ වාර්තාවේ "මිනිරන්" කියන වචනය වැරදි විධියට "මිනිරන්" කියලයි යොදා තිබෙන්නේ. "මිනිරන්" කියා ජාතියක් නැහැ. මේවා "මිනිරන්". පොළොවෙන් ලබා ගන්නා රන්, මිනිරන්. ඒකයි නියම වචනය. නමුත් දමලා තිබෙන්නේ මිනිරන් කියලයි. මේවා කරන්නේ කවුද කියන්නට මම දන්නේ නැහැ.

සිරිල් මැතිව් මහතා
(ශ්‍රී ල. ජාතික සභාවේ)
(Mr. Cyril Mathew)

සාමාන්‍යයෙන් භාවිත කරන වචනය තමයි දමන්නේ.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී ල. ප්‍රධාන නියෝජ්‍ය නියෝජ්‍යා)
(Mr. Ananda Dassanayake)

මොනවා භාවිත වුණත් ඒ වචනය වැරදියි. මිනිරන් නොවෙයි. වචනය මිනිරන්. ඒ මිනිරන් හාරා බලන්නට පුළුවන්. එහේ ඕනෑ තරම් තිබෙනවා. එතකොට සංස්ථාවක් හාර දුන්නාම ඒ සංස්ථාවේ එදිනෙදා වැඩ කටයුතු වික පමණක් කරගෙන යන්නට නම් අලුතෙන් අධ්‍යක්ෂවරුන් දමන්නට වුවමනා නැහැ. හැමදම ඉන්න අධ්‍යක්ෂවරුන්ටම ඔහේ කටයුතු කරගෙන යන්නට පුළුවනි. අධ්‍යක්ෂවරුන් මාරු කරන්නේ ඒ නිසයි. අපේ පාර්ලිමේන්තුවෙන් හැමදම ඉන්න අමාත්‍ය මණ්ඩලයක් තිබෙනවා නම් රටේ ප්‍රගතිය එකමයි. ඒ නිසා තමයි. අවුරුදු පහකට, හයකට වරක් රටේ ජනදයක් පවත්වන්නේ. කවුරු දැන දක්ෂයන් රටේ ඉන්නවා නම් ඒ දක්ෂයන්ටත් මේ පාර්ලිමේන්තුවට ඇවිදිත් රටට සේවයක් කරන්නට අවස්ථාවක් ලබා දෙන්නටයි එසේ කරන්නේ.කලින් හිටපු උදවිය කරන ලද සේවයට වඩා වැඩි සේවයක් කරන්නට ඉඩ දෙන්න ඕනෑ නිසයි. මේ අධ්‍යක්ෂ මණ්ඩලත් ඒ වාගේ තමයි. යම්කිසි සංස්ථාවක් අධ්‍යක්ෂ මණ්ඩලයකට හාර දෙන්නේ තමන්ගේ වගකිවයුතු කාලසීමාව තුළදී සංස්ථාවටත්, රටටත් යම්කිසි අලුත් දෙයක්, විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්නටයි. ඒවා වචනවලින් පමණක් මේ වාර්තාවේ සඳහන් කලාට මදී. වචනවලින් ඉදිරිපත් කලාට අපට ඒවා පිළිගන්නට බැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ගරු ඇමතිතුමාටත් මේ හැම එකකටම අනගනන්තට වෙලාවක් නැහැ. එතුමාට අනගනන්තට වෙන්න

දෙවල් තිබෙනවා. කොච්චර දෙවල් තිබෙනවාද? බොද්ධ කටයුතු තිබෙනවා. එතෙක් නාමුදුරුවරු තැනාගෙන යන්නට තිබෙනවා. ඒ හැම එකක් ගැනම බැලුවාම එතුමාට මේවාට වෙලාවක් නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා

(**ශ්‍රී. ලක්ෂ්‍යාණ් ඉයාජිකොද්**)

(**Mr. Lakshman Jayakody**)

උතුරේ තොර ජනද දමන්න තිබෙනවා.

ආනන්ද දසනායක මහතා

(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)

(**Mr. Ananda Dassanayake**)

උතුරේ තොර ජනද දමන්නට තිබෙනවාය කියා අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) කියනවා. මම නම් එවැන්නක් කියන්නේ නැහැ. ඒක උතුරේ තොටෙයි, දකුණේ තිබෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා

(**ශ්‍රී. ලක්ෂ්‍යාණ් ඉයාජිකොද්**)

(**Mr. Lakshman Jayakody**)

දැනුයි ඒකට කාලය. දැන් දමන එකයි හපන්නම.

ආනන්ද දසනායක මහතා

(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)

(**Mr. Ananda Dassanayake**)

ගරු අගමැතිතුමනි, අතින් ප්‍රදේශවලත් මිහිරන් තිබෙනවාද කියා පරීක්ෂා කර බැලීම සඳහා සංස්ථාව විසින් යම්කිසි වැඩ පිලිවෙලක් ඇති කරන්න මිනි. ඒවාට උදව් දෙන්න දැන් ආසියානු සංවර්ධන බැංකුව සුදුසුමක් සිටිනවා. ඒ වාගේම තව තෝරවීම්යානු සංවර්ධන ක්‍රමයකුත් නුවරඑළිය පැන්නේ ක්‍රියාත්මක කරගෙන යනවා. ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම පිලිබදව පරීක්ෂා කිරීම ආදී කටයුතු සඳහා තෝරවී රට ඒකට සම්බන්ධ වී තිබෙනවා. ඒ විධියට ඒවායේ ආධාරත් අරගෙන, ඒ අයත් සමඟ සාකච්ඡා කරලා උදව් අරගෙන තමන්ගේ වැඩ කරගෙන යන්නට මෙ සංස්ථාවට පුළුවනි. කලින් ඉඳලාම එක තැනක දෙකක තිබුණු පහල් වික ආරක්ෂා කරගෙන, ඒ විසේ ගනුදෙනු පමණක් බලාගෙන, ඒ විකින් කලින් නිපදවලා පිටරට යැවූ මිහිරන් ප්‍රමාණය පමණක් පිටරට යවනවා හැරෙන්නට ඊට වඩා වැඩි යමක් කරන්නේ නැත්නම් මේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය දුර්වලයි කියන එක ඇත්ත වශයෙන්ම කණගාටුවෙන් වූණේ කියන්නට මිනි. ඒ උදව් ඇමතිතුමාටත් ගෞරවයක් කරන බවක් පෙනෙන්නට නැහැ. ඇමතිතුමාගේ ව්‍යාපාරය සාර්ථක කළොත් එතුමාට තව තවත් බොද්ධ කටයුතු කරන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ උතුරේ හාරන්න පුළුවන් වෙනවා. පොළොව හාරලා පොළොවේ තිබෙන බොද්ධ සිද්ධිස්ථාන තව තවත් මතුකර ගන්නට පුළුවන් වෙනවා. මේ උදව් කොදට ආදායම් උපදනවා නම් ඒක කරන්නට පුළුවන් වෙනවා. ලංකාවේ තිබෙන අපේ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ පරමාර්ථය උඩ තමයි සංස්ථාවල් පිහිටුවා තිබෙන්නේ. දෙපාර්තමේන්තුවෙන් කරන අර රේල්ලුව දුටන්නේ රේල් පාරේ පමණයි. අවට පරිසරය පෙනෙන්නේ නැහැ. යන්ටත් බැහැ. ගියොත් ඉවරයි. දෙපාර්තමේන්තුවල තිබුණු ක්‍රමය එහෙමයි. දෙපාර්තමේන්තු දැන් සංස්ථා බවට පත් කර තිබෙන්නේ ඒ අයට ස්වාධීනව වියදම් කරන්නට පුළුවන් වෙන්නයි. යම්කිසි රාමුවක් තුළ ඒ උදව්ට ස්වාධීනව මුදල් කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වික කළේ ඒ අදහස පිටයි. ජාතිය දියුණු කිරීමේ පරමාර්ථය උඩ තමයි ඒවා සංස්ථාවල් බවට පරිවර්තනය කළේ. ඇත්ත වශයෙන්ම දිවැගන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරත්නායක මහතා මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ගන්නවා. වැඩි තැනක් දිගෙන ගියා. එසේ කළේ රට දියුණු කිරීමේ එක මාර්ගයක් හැටියටයි. ආණ්ඩුවේ බලතල අනුව, නීතිරීති අනුව, මුදල් රෙගුලාසි අනුව දෙපාර්තමේන්තුවලට කටදව් රට දියුණු කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒවායේ අතපය බැඳලා, අවස්ථාවල් අනුරූපයි තිබෙන්නේ. ඒ නිසා අතපය දිග හැර මුදල් සොයන විධියට වියදම් කරන්නට, ක්‍රමානුකූලව පරීක්ෂාකාරීව මිනි විධියට කටයුතු කරන්නට තමයි සංස්ථා සකස් කර තිබෙන්නේ. සංස්ථාවල අධ්‍යක්ෂ මණ්ඩලවලින් වැඩක් කෙරෙන්නේ නැත්නම් තමුත්තාන්සේ ඒ ගැන සමාවක් දෙනවා නම් ඒ ගැන මම දන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා

(**ශ්‍රී. රාණිල් ඩික්රාමසිංහ**)

(**Mr. Ranil Wickremasinghe**)

තමුත්තාන්සේලා සංස්ථා ඇති කළේ බෝඩ් ලැලිවලට පමණයි.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

හර් : ඒක අපි දෙන්න බෙද ගනිමු. තමුත්තාන්සේ කොටසක් ගන්න. මම කොටසක් ගන්නම්. මිනි නම් තමුත්තාන්සේ බෝඩ් ලැලි වික මක්කොම ගෙර අරගෙන ගිහින් තබා ගන්න. ඒ නිසා මම කියන්න මෙයයි. මිහිරන් ආදී බතිඊ උවා තිබෙන්නේ කොහේද කියා පරීක්ෂා කළ යුතු ස්ථාන මොනවාද කියා තමුත්තාන්සේ අපෙන් අහනවා නම් අපි කියන්න සුදුසුම. සංස්ථාවේ කෙනෙක්, අධ්‍යක්ෂවරයෙක් අපේ ජනද කොට්ඨාශවලට—

සිරිල් මැතිව් මහතා
(**ශ්‍රී. සිරිල් මැතිව්**)
(**Mr. Cyril Mathew**)

තමුත්තාන්සේට පුළුවන් හාරන්න. කිසිම තහනමක් නැහැ. මිනි ම කෙනෙකුට පුළුවන් මිහිරන් හාරන්න.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

මම හිතන විධියට තමුත්තාන්සේ දක්නේ නැති දේවලුන් හාරන්න යනවා. මම නම් දන්නේ නැති දේවල් හාරන්න යන්නේ නැහැ. මම දැනගෙනයි හාරන්නේ. එතුමා දන්නේ නැති දේවල් හාරන්න ගිහින් අමාරුවේ වැටෙනවා. මම ඒවා කරන්න යන්නේ නැහැ. මම දන්න රක්ෂාව තමයි වැවිල්ල. මම වැවිල්ල කරගෙන යනවා. මිහිරන් හාරන්න වෙනත් කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන්. එය ප්‍රගුණ කළ කෙනෙක් මටත් නියම විධියට කියල දන්නොත් මමත් එය කරන්න සුදුසුම. තමුත්තාන්සේ දන්නවා මට බස්තස් කරන්න බැරි බව. තමුත්තාන්සේ එය පිලිගන්න මිනි. එක් එක්කොනා එක් එක් දේවලට දක්ෂ වෙන්න පුළුවන්. ඒ නිසා ගරු ඇමතිතුමනි, තමුත්තාන්සේ මම කියන දේ කරන්න. කරුණාකර අපට අනුකම්පා කරන්න. අපේ ප්‍රදේශ වැඩි තරමක මිහිරන් තිබෙනවා.

සිරිල් මැතිව් මහතා
(**ශ්‍රී. සිරිල් මැතිව්**)
(**Mr. Cyril Mathew**)

තමුත්තාන්සේ කියන දේවල් කරන්න ගිහින් මම අමාරුවේ වැටෙයි.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

තමුත්තාන්සේගේ අධ්‍යක්ෂ මණ්ඩලය ලවා ඒ වැඩ කරවන්න පුළුවන්. තමුත්තාන්සේට බලතල තිබෙනවා. අපේ ජාතික සම්පත් වැඩි තිබෙනවා. ඒවා සොයා ගෙන ඒවායින් අපේ රටට වියදම විනිමය උපයා ගන්න පුළුවන්. මේ අධ්‍යක්ෂ මණ්ඩලවල පරමාර්ථය විය යුත්තේ එයයි. ඒ නිසා ඒ අන්දමට කටයුතු කරන මෙන් ඉල්ලමින් මගේ කථාව අවසන් කරනවා.

අ. හා. 6.30

සිරිල් මැතිව් මහතා
(**ශ්‍රී. සිරිල් මැතිව්**)
(**Mr. Cyril Mathew**)

ගරු තියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පහල් කැණීම හා බණිජ සංවර්ධන සංස්ථාවේ වාර්ෂික වාර්තාව ගැන විවේචනය කරමින් නොයෙකුත් උපදෙස් දීම ගැන විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට මම කෘතඥ වෙනවා. කොන්මලේ මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කියනවා කොන්මලේ ප්‍රදේශයේ මිහිරන් තිබෙනවා කියා. කොන්මලේ පමණක් තොට ලංකාවේ හැම තැනම මිහිරන් තිබෙනවා. තමුත් මය මිහිරන් ගොඩගැනීම ඒ තරම් ලෙහෙසි නැහැ. වියදම් කරන මුදලට අනුව මිහිරන් ප්‍රමාණයක් පොළොව යට තිබෙනවාද කියා සොයා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් තවමත් ඇතිවී නැහැ. ඒ නිසා අපට විශාල ප්‍රමාණයක් හාරන්න ගියොත් ලක්ෂ ගණනක් කෝටි ගණනක් වියදම් කරන්න පිටුවෙයි. අන්තිමේදී මිහිරන් තැනිවෙන්න පුළුවන්. එනකොට කවද එයට වියදම් කරන්නේ ? අන්තිමට තමුත්තාන්සේලා ඇවිත් කියාවි මම සල්ලි තාස්ති කලය. මම සල්ලි සාක්කුවේ දමා ගන්නාය කියා. ජෙසාලෙයි තෙල් හාරන්න ගිය හැටි තමුත්තාන්සේලාට මතකද ? (බාධාකීර්ම) අපි තොටෙයි නේ වියදම් කරන්නේ. වෙනත් කට්ටියක් නේ. තෙල් ගන්නය කියා තමුත්තාන්සේලා තමයි ලංකාවේ සල්ලි වික මක්කොම කාබාසිතියා කර දමීමේ. අන්තිමට කොහෙත්තේද “එක්ස් මයිල” විකක් ගෙවූවත් වක්කරල —

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්‍යමන් ජයාකොඩි)
(Mr. Lakshman Jayakody)
කවද ?

සිරිල් මැතිව් මහතා
(ශ්‍රී. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

මැතිණිය. තමන්ගේදේශීය මැතිණියයි ඔක්කොම එකතු වෙලා තමයි කලේ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්‍යමන් ජයාකොඩි)
(Mr. Lakshman Jayakody)
තුනු, තුනු.

සිරිල් මැතිව් මහතා
(ශ්‍රී. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

ඒ කෙල්වලින් අලුත් අවුරුද්දට කැටුම් පුවටතටයි කිව්වා.

ඒ නිසා ගරු නියෝජ්‍ය කථනායකතුමනි, ඒ විටියට මුදල් කාපි කරන්න අපි ලැස්ති තුනු. මන්දවරුන් අතත අප්‍රමාණ අපට ඇවිත් කියනවා ඒ ඒ පලාත්වල මිහිරන් තිබෙනවා කියා. ඇත්ත. මිහිරන් තිබෙනවා. නමුත් විදේශීය කරන ප්‍රමාණයට දැනෙන මිහිරන් ලබාගන්න පුළුවන්ද කියන එකයි ලොකුම ප්‍රශ්නය.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

සාස්ථාන රුපියල් 28 කෝටියකට කිට්ටු මුදලක් සම්මත කරගෙන තිබෙනවා -

සිරිල් මැතිව් මහතා
(ශ්‍රී. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)
එය හම්බ වුණේ තුනු.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

විගණකාධිපතිතුමාගේ වාර්තාවේ එහෙම කියන්නේ.

සිරිල් මැතිව් මහතා
(ශ්‍රී. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

පරීක්ෂණයක් කලා. නමුත් එය වැඩි දුර ගියේ තුනු.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

තුනු, තුනු. ඒ මුදල ලබාගෙන තිබෙනවා කියලයි කියන්නේ.

සිරිල් මැතිව් මහතා
(ශ්‍රී. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

This was selected by the Asian Development Bank to carry out a feasibility study of the project.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

තුනු, තුනු. ලැබුණයි කියලයි කියන්නේ.

සිරිල් මැතිව් මහතා
(ශ්‍රී. සිරිල් මැතිව්)
(Mr. Cyril Mathew)

ඒ නිසා කොත්මලේ මන්දිතුමා හිතන හැටියට මිහිරන්වලින් මුදල් උපයා ගැනීම එතරම් පහසු දෙයක් නොවෙයි.

The hon. Member for Attanagalla and the hon. Member for Matugama said about the losses. The plumbago market is entirely an international market. We do not add value to it here. One thing is that we do not have the technology or the equipment. We have not been able to find any international firm or any foreign firm to collaborate with us in adding value to plumbago. The plumbago market is like any other market where there are ups and downs. There are certain periods when there is no international demand, and we are now going through such a period. But we are now gradually recovering from that. It is not a thing that is within our control.

With regard to the sale of plumbago in gunnies or bags, it is supplied in the manner in which the buyers require it. It is supplied in paper bags, but if any one wants it in polythene bags we are ready to supply it in polythene bags.

The biggest problem that troubled my good Friend from Kotmale (Mr. Ananda Dassanayake) was this Eppawela Project. As you are aware, apatite has been lying in the ground, may be for millions of years. There were many governments from 1948, many governments have come and gone, but none had been able even to find a collaborator to exploit this. I am happy to say that this Government has been making attempts from 1977 because we were aware of the value of the rock apatite which is in the ground and we were aware of the possibilities of converting it into usable fertilizer. We did not have the technology or the machinery or the capital to process it. So we advertised in the world press from 1978 and we were waiting for many months. Then there were two companies that answered our advertisement. One was an Indian company. I forget the name of that. I think it is Agrico. The Indian company was not prepared to add full value to it. They wanted to produce the acid and then take it over to India and value it over there. We said we were not prepared for that. We said we want to add the full value to it and make the finished products here. They were unable to give us a definite answer.

Anoter problem is that this rock phosphate has got a lot of impurities in it. There is no text book method of converting it into amonium phosphate and triple phosphate. You have to take samples of the rock phosphate and work out a method of converting it because there is chlorine gas which is very destructive. It destroys all the tubes of the machines that you use. Therefore, the company that intends to add value will

today have to find their own means of getting over those particular difficulties, and this company has been able to find a way and they say they are ready to do it. No agreement has been signed. We are still in the process of negotiating and it has been one-and-a-half years since they have been negotiating. Of course, as a huge amount of money is involved the Government is also finding it difficult to guarantee any loan. Therefore, there has been a delay in finalizing these agreements. But once we finalize the agreement, which I hope to do within the next few months, I think we could proceed very fast.

My good Friend from "Moscow" is always worried when we try to contact any international firm. He says that we will get swallowed up, because he is always thinking of the way that the Soviet Union swallowed up Afghanistan! I can assure him that no multi-national will be allowed to swallow us up. Of course, we have to join them if we are going to use this type of raw material. As I said earlier, we do not have the technology, the machinery and the capital. So we have to go to somebody. But he does not like our going to American firms. They are the only people who responded to our advertisement. With whom can we deal otherwise? This has been lying in the ground, as I said, for millions of years. So many Governments have come and gone from 1948 but no Government has been able to induce any company to even come and examine this and find a way of adding value to it.

No agreement has been signed. We hope to finalize the agreement within the next month or two. Once it is finalized and we sign it, I shall certainly come before this House and place it before this House, and if you want to have a Debate it can be done as the Opposition was given an opportunity to debate the Tank Farm Agreement. I believe I have answered most of the questions that have been raised and I thank all of you.

முதலமைச்சர் வினாக்கள், மறு வினாக்கள்.
 வினா எழுப்பப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

நியோகக் கமிட்டியை
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Order, please! The Deputy Chairman of Committees will now take the Chair.

சபைத் தலைவர் நியோகக் கமிட்டியை இலாபகரமாக ஒப்பிட்டு, நியோகக் கமிட்டியை
 சபைத் தலைவர் [பி.சி.என். வினாக்கள்] இலாபகரமாக விட.
 அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அங்கீகரிக்கப்பட்ட
 வினாக்கள் அகலவை, குழுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்.
 மண்ட சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES (MR. EDMUND SAMARAWICKREMA) took the Chair.

ජාතික ලුණු සංස්ථාව : වාර්ෂික වාර්තාව

தேசிய உப்புக் கூட்டுத்தாபனம் : ஆண்டறிக்கை
NATIONAL SALT CORPORATION :
ANNUAL REPORT

සිරිල් මැතිව මහතා
 (திரு. சிறில் மத்திய)
 (Mr. Cyril Mathew)

I move,

"That in terms of section 30(2) of the State Industrial Corporation Act, No. 49 of 1957 and section 14(3) of the Finance Act, No. 38 of 1971, the Report of the Board of Directors of the National Salt Corporation being report incorporating the Auditor-General's observations for the year ended 31.12.1980 which was presented on 25.05.1984, be approved."

முதலமைச்சர் வினாக்கள், மறு வினாக்கள்.
 வினா எழுப்பப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

ලංකා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය : වාර්ෂික වාර්තාව

இலங்கை எண்ணெய், கொழுப்புக் கூட்டுத்தாபனம் :
ஆண்டறிக்கை

CEYLON OILS AND FATS CORPORATION :
ANNUAL REPORT

එස්. ටොන්ඩමන් මහතා (ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය පිළිබඳ දැමිණිමුණ)

(திரு. எஸ். தொண்டமான் — கிராமிய கைத்தொழில் அபிவிருத்தி அமைச்சர்)
 (Mr. S. Thondaman Minister of Rural Industrial Development)

I move,

"That in terms of section 30(2) of the state Industrial Corporation Act, No. 49 of 1957 and section 14(3) of the Finance Act, No. 38 of 1971, the Annual Report of the Ceylon Oils and Fats Corporation being report incorporating the Auditor-General's observations for the year ended 31st December, 1981, which was presented on 03.04.1984 be approved."

முதலமைச்சர் வினாக்கள், மறு வினாக்கள்.
 வினா எழுப்பப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question proposed.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
 (திரு. திணைஞ் குணவர்த்தன — மஹரகம)
 (Mr. Dinesh Gunawardene-Maharagama)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ලංකා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ ගණන් වාර්තාව ඉදිරිපත් කර තිබෙන මේ අවස්ථාවේදී මෙම වාර්තාව ගැන පමණක් නොවේ. තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය ලංකාවේ ජනතාවගේ ජීවිතයට ඉටු කළයුතු වැඩ කොටස ඉටු කළද කියන කාරණය ගැනත් මා වචන කීපයක් ප්‍රකාශ කරන්නට අදහස් කරනවා. විගණකාධිපති වාර්තා මගින් අපි ප්‍රශ්න කළ යුතුව තිබෙන්නේ තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය එහි අරමුණු ඉෂ්ට කරන තත්ත්වයෙන් වැඩ කරනවාද කියන ප්‍රශ්නයයි.

මා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගරු දැමිණිමුණෙන් අවධානය යොමු කරවන්නට ඕනෑ මෙම සංයුක්ත මණ්ඩලය මුලින් පිහිටුවීමේදී බලපොරොත්තු වූ අරමුණ ගැන. පොල් නිෂ්පාදනය අමු ද්‍රව්‍යයක් වශයෙන් විදේශගත නොකර-කොප්‍රා වශයෙන් හෝ ඊට කීටු වෙනත් ද්‍රව්‍යයක් වශයෙන් හෝ විදේශගත නොකර-එයින් ඊට වඩා සංයෝගවලින් යුත් පුළුල් කර්මාන්තයක් හැටියට මේ රටේම යම් නිෂ්පාදන ඇති කිරීමටත් ඒ තුළින් ලංකාවේ පොල් කර්මාන්තයට වැඩි උදව්වක්-මිලටත් වැඩි උදව්වක්.-සහ

[දිනේෂ ගුණවර්ධන මහතා]

එමගින් ජනතාවගේ ජීවිතයට වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීමටත් තමයි මෙම සංයුක්ත මණ්ඩලය ආරම්භ කළේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුත්තකකු නිෂ්පාදනය පිළිබඳව මෙම සංස්ථාව කාලයක් අනුගමනය කළ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මා පලමුවෙන්ම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. අද අපේ රටේ නිෂ්පාදනය කරන සත්වාහාරවල මිල ගණන් කොපමණ තරම් දුරට ජනතාවගේ ජීවිතවලට බලපාන අන්දමට පරිවර්තනය වී තිබෙනවාද කියන එක ගැන අපේ අවධානය යොමු කරන්නට ඔහු සංස්ථාවක් තමන්ගේ අකාර්යක්ෂමතාවය වසා ගන්නට තමන්ගේ නිෂ්පාදනවල මිල වැඩි කරන්නට කියා ඇමතිවරයා ලගට ඇවිත් කියන කොට බොහෝ විට ඒකට එකඟ වෙනවා. ඒ මිල වැඩි කිරීම තුළින් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයේ පාඩුව ගණන්වලින් වසා ගන්නට පුළුවනි. නමුත් ඒක තොවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ.

1981 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ලංකා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාවයි අද ඉදිරිපත් කර තිබෙන්නේ. මේ සංස්ථාව පිළිගන්නවා ඔවුන්ගේ මිල වැඩි කිරීම තුළින් සංස්ථාවේ නිෂ්පාදන විකිණීම බලාපොරොත්තු වූ ආකාරයට සිද්ධි නොවූ බව, එමනිසා නැවතත් මිල ගණන් වෙනස් කරන්නට සිද්ධි වූණයා කියනවා. එසේ වෙනස් කර මිල ගණන් අඩු කළාට පසුවත් සංස්ථාව බලපොරොත්තු වූ ඉලක්කවලට ඒ නිෂ්පාදන විකුණන්නට බැරි වූණයා කියනවා. මෙක ඉතාම වැදගත් ප්‍රශ්නයක්.

අද අපේ රටේ එදිනෙද ජීවිතයට බලපාන කිරි නිෂ්පාදනයට මෙම සංස්ථාවේ සම්බන්ධයක් තිබෙනවා. සමහර කිරි පට්ටි අයිතිකරුවන්ට තැනගොත් ඒ කර්මාන්තයේ යෙදී සිටින්නන්ට මෙම සංස්ථාව විශේෂ වරප්‍රසාද සහ විශේෂ මිල ගණන් දී තිබෙන්නේ මක්නිසාද කියා මා ඇමතිතුමාගෙන් අහන්නට කැමතියි. පාරිභෝගිකයන් වන හරකුන් ඇති කරන්නන්ට එක මිලකට සත්වාහාර විකුණනවා. ප්‍රධාන වශයෙන් ඒ කර්මාන්තයේ යෙදී සිටිනවාය කියා සමහර ආයතනවලට එක මිලකට සත්වාහාර විකුණනවා. ඒ ආයතනවලට විශේෂ වරප්‍රසාද සහ විශේෂ මිල ගණන් දී තිබෙනවා. මේ ආකාරයට දෙයාකාරයකින් මෙම සංස්ථාව සත්වාහාර සපයන්නේ මන්ද කියා අපි දැනගන්නට කැමතියි. ඒ ක්‍රමය තුළින් මේ රටේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ නොවූවමනා හේදයක් ඇති කොට එක කොටසකට ආදායම ලබා දීමට පමණක් මෙම සංස්ථාව පෝෂණය කරනවාය කියන එක අපි කියන්නට ඔහු. මහජන මුදල් සහ භාණ්ඩාගාරයේ මුදල්වලින් මේ සත්ව ආහාර නිෂ්පාදනය කර අලෙවි කිරීම පොදු ප්‍රතිපත්තියක් අනුව කරන්නට බැරි මොකද කියන ප්‍රශ්නය අපි අහන්න ඔහු. මේ ප්‍රශ්නය මම හිතන හැටියට ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නට වෙයි. මොකද, මේ නිසා සමහර විට මුළු මහත් කිරි නිෂ්පාදනයෙහි ඒකාධිකාරීත්වයක් අද ගොඩනැගෙන්නට පුළුවනි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙම සංස්ථාවේ සත්ව ආහාර නිෂ්පාදනය තුළින් රටේ කිරි නිෂ්පාදනය වැඩි කරලන්නට ඇමතිතුමා බලාපොරොත්තු වෙනවා. අපේ රටේ කිරි නිෂ්පාදනය තවම මහා පරිමාණයෙන් කෙරෙන්නේ නැහැ. එය කුඩා අයිතිකරුවන් අතින් සමුඛ වශයෙන් තමයි, කෙරෙන්නේ. නමුත් මහා පරිමාණ නිෂ්පාදනයන්ට පමණක් විශේෂ මිල ගණන්වලට සත්ව ආහාර සපයා. මේ රටේ බහුතර වශයෙන් සිටින ගම්වාසී කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදකයින්ට සත්ව ආහාර ද්‍රව්‍ය වැඩි මිලකට ගැනීමට යොමු කිරීමෙන් ඒ අයට අවශ්‍ය මිල ගණන්වලට කිරි නිෂ්පාදනය කර ගන්නට බැරි වීම නිසා කිරි නිෂ්පාදනය මේ රටේ විශාල ප්‍රදේශයකින් ක්‍රමානුකූලව ඉවත් වන්නට පුළුවනි. මෙන්න මේ නිසා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය අනුගමනය කරන මේ පිළිවෙත ගැන ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරන්න අද අපට සිදු වී තිබෙනවා. මොකද, ජනතාවගේ, විශේෂයෙන්ම මේ අපේ රටේ දරුවන්ගේ, වැඩෙන පරම්පරාවේ, ආහාරයට කිරි, බිත්තර සහ වෙනත් මාංශ වර්ග විශේෂයෙන් බලපානවා. මේ කාල පරිච්ඡේදය තුළදී අත්‍යවශ්‍ය වූ මාංශ සහ ඒ පෝෂණදායක ආහාර ද්‍රව්‍යයන් නොලැබුණේත් අනාගත පරම්පරාව සෞඛ්‍ය අතින් දුර්වල පරම්පරාවක් වෙන්නට පුළුවනි. එම නිසා මේ ක්ෂේත්‍රය තුළ ඉතා වැදගත් වැඩ කොටසක් ඉෂ්ට කරන්නට මේ සංස්ථාවට ගැකියාවක් තිබෙනවා.

අතින් අතින් බිත්තර නිෂ්පාදනය දිගා බලන්න. මේ රටේ පාරිභෝගිකයන්ට මිලයට ගැනීමේ ගැකියාව ඇති බිත්තරයේ මිලෙන් සියයට ගැන්වූකුත් අසුවූකුත් අතර ප්‍රමාණයක් තියම වෙන්නේ, ඒ සතුන්ට

සපයන සත්ව ආහාරය මතයි. ඒ කියන්නේ බිත්තරයේ වටිනාකමින් සියයට අසුවූකට කිට්ටු ප්‍රමාණයක් වැය වෙන්නේ, ඒ කිකිළියටත් ආහාර සැපයීම සඳහායි. ඒ අනුවයි, මිල ගණන් තීරණය වෙන්නේ. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, සංස්ථාව තමන්ට තිබෙන මිල ගණන් ප තියම කිරීමේ හැකියාව ක්‍රමානුකූලව අහගර්මින්, පොදුගලික සමාගම් කපයකට තමන්ගේ නිෂ්පාදන තොග වශයෙන් එකතු කරන්නට ඉඩදීම නිසා එසේ තැනි තම සංස්ථාව විකුණන දේ කෙළින්ම ඒ සමාගම්වලට දීමෙන් ඇති කර තිබෙන ඒ ඒකාධිකාරය නිසා, මේ මිල ගණන් ඒ නිෂ්පාදකයින්ගේ ද්‍රව්‍යවලට බලපානවා. අද, බිත්තර මිල අඩු කිරීම සඳහා මේ සංස්ථාවට කරන්නට පුළුවන් වැඩ කොටස ඉෂ්ට කර තැනූ කියන වික අප කියන්න ඔහු. මිල ගණන් වැඩි කිරීම තුළින් පමණක් මේ වික කරන්න බැහැ.

අපි විකක් කල්පනා කර බලමු. මේ රටේ ජනයා ආහාරයක් හැටියට ගන්නා කුකුල් මස් ගැන. බොද්ධයන් හැටියට ඇතුළු අයක් ගරු ඇමතිතුමා හින්දු ගත්තිකයකු හැටියටත් මස් කෑම අනුමත නොකරනවා වෙන්නට පුළුවනි. නමුත් රටේ බහුතර පිරිස මේ මාංශය ගුක්ති විඳිනවා. නමුත් අපේ රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරමින් මේ මාංශය නිෂ්පාදනය කර ගන්නට බැරි තත්ත්වයක් අද දැ වි තිබෙනවා. ඒ සත්වයා හද ගන්නට බැරි තත්ත්වයකට අද පත් වී තිබෙන්නේ මේ සත්ව ආහාර මිල ගණන් වැඩි කිරීම නිසයි. මේ නිසා එක් පැත්තකින් ගම්බද ජනතාවගේ ආදායම් මාර්ගයක් ක්‍රමානුකූලව තැනී වී යන අතර අනික් පැත්තෙන් මේ රටේ ජනතාවගේ පෝෂණදායක ආහාර වට්ටෝරුවෙන් බිත්තර සහ මේ මාංශ වර්ගය ඉවත් වෙමින් යනවා. දැන් ඒවා සැහෙන ආදායම් ලබන්නන්ගේ ආහාරයක් බවට පරිවර්තනය වෙමින් යනවා. මහා පරිමාණයේ නිෂ්පාදකයන් කීප දෙනෙකුට පමණක් මේ සහනය බුක්තිය විඳින්නට ඉඩ දී තිබෙන අතර වීදේශ රටවලින් පවා මේ රටට කුකුල්මස් ගෙත්වන්නට පටන් ගෙන තිබෙන බව අපි දන්නවා.

මේ රට කුකුල්මස් වලින් සහ බිත්තරවලින් ස්වයංපෝෂිත කර වන්නට තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලයක් කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වී අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ගෙනයමින් තිබුණි. අද මේ සංස්ථාව ඒ කටයුත්තෙන් පසුබෑය තිබෙනවා. සත්වාහාර ලබාගන්නට පුළුවන් වරප්‍රසාද ලත් කොටසක් ඉන්නවාය කියන කාරණය ගැන මා මීට මුලින් ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කළා. පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් වන පිලික්ස් ආර්. ඩයස්. බණ්ඩාරනායක මහත්මයාගේ සත්ව ආහාර ගොවිපලට විශේෂ තත්ත්වයක් යටතේ සත්වාහාර සැපයුවාය කියා, නමුත්තාත්සේලාගේ ආණ්ඩුව විශාලව කපා කළා. ඒ විධියට නමුත්තාත්සේලා ඒද කපා කර අද ඒ විශේෂත්වය- [බාධා කිරීම] ඔව්, මම හිතන්නේ, ගම්බත්තොට ගරු දිසා ඇමතිතුමාට දැන් කිරිපිටි තමයි වුවමනා වෙලා තිබෙන්නේ. ඔබතුමා කපා කරන කිරිපිටි වගේම වරප්‍රසාද ලත් කොටසකට පමණක් මේවා දීමේ ප්‍රතිපත්තිය මේ ආණ්ඩුවත් අනුගමනය කරනවා. අන්න එයයි, මෙතැන තිබෙන වැරද්ද.

වෛද්‍යාචාර්ය පී. එම්. බී. සිරිල් මහතා (ගම්බත්තොට දිසා ඇමතිතුමා)
(வைத்திய கலாநிதி பி. எம். பி. சி.நி.ஸ்—ஆய்வுநீதிமன்றம்-
மாவட்ட அமைச்சர்)
(Dr. P. M. B. Cyril—(District Minister for Hambantota)
දෙසේ වෙනසක් තිබෙනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்தன)
(Mr. Dinesh Gunawardene)

පළල් වශයෙන් එකම එක වෙනසයි තිබෙන්නේ. එද සත්වාහාර නිෂ්පාදනය නිසා මේ රටේ ගම්බද ජනතාවගේ ආහාරයට බිත්තර එකතු වුණි. අද ඔවුන්ගේ ආහාරයට බිත්තර එකතු වීම අඩුවී තිබෙනවා. එය පමණයි, අද තිබෙන වෙනස. නමුත්තාත්සේලා මොනවා කපා කළත් ඒ වික පිළිගන්නට ඔහු.

අද සෞඛ්‍ය වාර්තාවක් අරගෙන බලන්න. ලදරු මරණ සංඛ්‍යාව පසුගිය අවුරුදු තුන තුළදී වැඩිවී තිබෙනවා. නමුත්තාත්සේලාගේ වාර්තාවක් අරගෙන බලන්න. පහත බසින ලදරු මරණ සංඛ්‍යාව අතින් කාලයක් තිස්සේ මේ රට අතෙක් රටවලට ආදර්ශයක් වුණි. නමුත් පසුගිය අවුරුදු තුන්දී ලදරු මරණ සංඛ්‍යාව වේගයෙන් නැවත ඉහල නගින්නට පටන් ගෙන තිබෙනවා.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanavake Galle)

Sir I wish to bring to the notice of the Hon. Minister of National Security that conditions in the Passport Department have not improved at all in the recent past. Several Committees have been appointed to inquire into the state of affairs in the Passport Department, but no appreciable improvement has been effected. Twice this year, recently, thieves entered the rooms of the Passport Department at night from the roof and removed unused passport books. The police have discovered large scale printing operations of passport books that are being secretly printed. There are forged pass books by the hundreds for any who are prepared to pay fancy prices for them. The backlog of passport applications which have yet not been processed for which no passports have been issued keeps on mounting. The backlog was about 60,000 a few months ago. I do not know exactly what the backlog today is. It is impossible to get any information from the Head of the Department.

Then, Sir, the lot of the applicants who have made applications for passports is a very sad one. Those who can afford it pay fancy sums and get passports because they are able to offer the bribe that is demanded. Very often a passport book can be obtained for Rs. 8,000. Now, Sir, why is it that the government does not set this matter right and once and for all make the Passport Department a Department that serves the people? Many of the applicants for passports are harassed.

I want particularly to bring to the notice of the Hon. Minister the hapless lot of Muslim applicants. Muslim applicants from the town are able to get their passports through fairly speedily, but Muslim applicants from the villages are harassed because of the directions that have been given by the Controller. You are aware, Mr. Deputy Speaker, that in the Muslim villages of this country many of them do not have birth certificates, or if they do have the birth certificates, the entries in the identity cards do not tally with the entries in the birth certificates. That is something that has happened everywhere. Till recently the Muslims were not in the habit of registering their births or keeping notes correctly of the dates of births or even taking a note of their exact ages. Very often a Muslim applicant has given his or her age in an identity card as 30 when actually the date of birth shows that the applicant is 32 or 33. In such cases the Controller's direction is that the birth certificate should not be accepted unless it is corroborated by other documents.

You are aware Mr. Deputy Speaker, that an applicant for a passport has to affix stamps to the value of Rs. 200 on each application. Then each

applicant has got to affix stamps to the value of Rs. 6 on the envelope. So that the Government derives a revenue of Rs. 206 on each application. Most applicants are called upon to produce various documents. Muslim applicants in particular are told that if there is any discrepancy in their birth certificates they should produce the birth certificate of the father. In most cases the father has not registered his birth. Thus the applications of Muslim applicants are delayed for months.

The Controller tells the Hon. Minister that everything possible is being done to expedite the issue of passports, but nothing is done properly to expedite the issue of passports. I cannot understand, Mr. Deputy Speaker, why there are so many regulations in regard to the issue of passports to our citizens. My view is that a citizen of this country should have the right to travel in any part of the world freely without difficulty. Why should you impose so many restrictions on those who want to go having found employment in the Arab countries? Why do you not give them their passports on applications with their identity cards, issue the passports practically across the counter? Why have you introduced so many harsh regulations? I cannot understand why all these impossible regulations are introduced except perhaps that bureaucrats can benefit, bribe takers and bribe givers can grow and everything is put into a mess. I therefore ask the Hon. Minister—I therefore ask the Hon. Minister to make it easy, very easy for the citizens of this country to get their passports if they want to go on employment abroad. He knows that unemployment is rampant in our country today and it is our duty to help all those who go abroad in search of employment. I therefore, appeal to the Hon. Minister of National Security to set matters right in the Passport Department.

Sir, the present Passport Department reminds of the Augean stables in Greek mythology. The stables of the Greek King which had 3,000 oxen had not been cleaned for thirty years. Our Passport Department has tens of thousands of passport applications which have not been cleared for months. Does the Hon. Minister want examples? Every week I get callers who ask me to send appeals to the Hon. Minister for the issue of passports. Last week I received an application from an applicant who had applied for a passport on the 5th of September 1983. How many months have passed since then? Ten months have passed since then, and she has not got her passport. She has written seven letters to His Majesty the Controller. She has had no reply of those seven letters, I wrote five of them and I wrote those letters to the Hon. Minister because all letters that are sent by me to the Controller direct are probably thrown into the waste-paper basket. This man, Mr. Deputy Speaker, who presides over the

Department of Passports is a bureaucrat of bureaucrats. You cannot speak to him. Complaints have been made against him by various people, not merely Members of Parliament, by even other Heads of Departments, that it is impossible to get anything done through him.

The other day I had a very distinguished public servant who told me that it is very, very strange that a person of that type should be the Head of the Department of passports because the Department of Passports had turned itself into a channel of harrassment of the people. The Department has become a den of thieves. I therefore ask the Hon. Minister immediately to set about the task of clearing the Augean stables. The classical Augean stables, were cleared by Hercules. We have a Hercules in our Government. That is the Hon. the Minister of National Security, and I do hope that he will set about the task, as early as possible, and give us a good and clean Department of Passports.

ආ. හා.7.14

දිනේෂ් ගුණවර්ධන මහතා (මහරගම)

(**ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන — මහරාජයා**)
(Mr. Dinesh Gunawardene - Maharagama)

නියෝජ්‍ය කට්ඨාසකතුමනි, ජාතික ආරක්ෂාව මෙන්ම වරාය කටයුතුන් හාර ඇමතිතුමාගෙන් අහන්නයි. මා පහත සඳහන් ප්‍රශ්න කල් දී තිබෙන්නේ. 1980 දී රජයේ හා සංස්ථා සේවකයන්ට වැඩි කරන ලද රු.70 ජීවන වියදම් දීමනාව වරාය සේවකයන්ට ගෙවීමට මෙතෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කර නැහැ. 1980 නොවැම්බර් 17 වැනි දා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානියන්ට වතුලේඛයක් මගින් උපදෙස් දී තිබෙනවා. රු.70 ජීවන වියදම් දීමනාව ගෙවන්න කටයුතු කරන හැටියට. ශ්‍රී ලංකා වරාය අධිකාරිය 1981 ජනවාරි 23 වැනි දා මේ ගෙවීම අනුමත කලා. ඒ අනුමත කළ ලිපියේ එටපහක් මා ලඟ තිබෙනවා. අංක FAC 100 හා 1981.01.23 ධනමත් ප්‍රධාන මුදල් කළමනාකරු F. M. (E/E & IV) අමතන නමයි. එම ලිපිය තිබුණේ කර තිබෙන්නේ.

The Finance Manager has approved this and subsequently this was calculated to be paid with the next month's salary.

ඒ අනුව හිත මුදල් ගෙවීමට සල්ලි පැනවිල පවා බහා තිබියදී හදිසියේම එය ගෙවීම අත්හිටවෙනවා. නවම මේ දීමනාව ගෙවා නැහැ. එම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ වැඩ කරන දහස් සංඛ්‍යාත සේවක පිරිසට ඒ දීමනාව ලබා දෙන හැටියට ශ්‍රී ලංකා වරාය අධිකාරියට තියෝග කරන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ හැරෙන්න ශ්‍රී ලංකා වරාය අධිකාරිය 1980 සිට සේවක අර්ථසාධක අරමුදලට දයක මුදල් ගෙවීම පැහැර හැරීම මගින් සේවක අර්ථසාධක අරමුදල් පහත උල්ලංඝනය කර තිබෙන බවත් මේ වෙලාවේදී ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරවන්න කැමැතියි. මේ සම්බන්ධයෙන් 1984. 03. 12 වැනි දින සමස්ත ලංකා හාබර් සහ ඩොක් කමිකරු සමිතියේ ප්‍රධාන ලේකම් කමිකරු කොමසාරිස් කරන ලද දැන්වීමක් අනුව එතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියට තියෝග කර තිබෙනවා. වහාම එය නිවැරදි කරන්න ය කියා. ඒ බව 1984. 04. 03 දහමින් කමිකරු කොමසාරිස්තුමා සමිතියේ ප්‍රධාන ලේකම්ට දන්වා තිබෙනවා. ඒ අනුව 1984 අප්‍රේල් මාසයේ සිට ඒ දයක මුදල් ගෙවීම කැටහන ආරම්භ කර තිබෙනවා. නමුත් 1980 සිට 1984 දක්වා විශාල හිඟයක් තිබෙනවා. වරාය අධිකාරිය නීත්‍යානුකූලව කටයුතු නොකිරීම නිසා අදාළ කාලය සඳහා සේවකයන්ට තමන්ගේ දයක මුදල් වෙනුවෙන් පොළී ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. දැන් ඒ නොගෙවූ හිඟ

දයක මුදල් ගෙවන්න සේවකයන්ටත් සිදු වී තිබෙනවා, ආයතනයටත් සිදු වී තිබෙනවා. මේ අධිකාරියේ අදාළ නිලධාරීන් නීතියෙන් නියමිත පරිදි කටයුතු නොකිරීමේ හේතුවෙන් සිදු වී තිබෙන හිඟ දයක මුදලේ සේවකයන්ගේ කොටස හදිසියේ එක්වර ඒ සේවකයන්ගේ වැටුපෙන් කපන්න එපාය කියාත් මා අවධාරණයෙන් කියා සිටිනවා. ඒ සේවකයන් එම අධිකාරියෙන් ලබා ගත් ණය මුදල් තිබෙනවා. ඒ වගේම මවුන්ට ලැබිය යුතු ගෙවීම් ආදියත් තිබෙනවා. මේ සියලුම ගණන්-හිලවු පරීක්ෂා කර බලා ඒ වරාය සේවකයන්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් මවුන්ගේ හිඟ දයක මුදල් හිලවු කිරීමට පුළුවන්කම තිබෙනවා. ඒ ආකාරයට ඒ නීති කඩ කිරීම නිවැරදි කරන්න පුළුවන්. එසේ කටයුතු කරන හැටියට ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්න කැමැතියි.

ඒ වගේම ඒ නීතිය කඩ කිරීමට ක්‍රියා කළ නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස, ඒ නීතිය කඩ කිරීම තුළින් අපහිඳිතයට පත් වී තිබෙන අදාළ නිලධාරීන් පිළිබඳ ක්‍රියා කරන ලෙස ගරු ඇමතිතුමාගෙන් මා ඉතා ඔතැකමින් ඉල්ලා සිටිනවා.

අ. හා. 7.19
ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(**ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි — අත්තනගල්ල**)
(Mr. Lakshman Jayakody - Attanagalla)

Mr. Deputy Speaker, there are a few questions I would like to ask of the Hon. Minister of Lands, Land Development and Minister of Mahaweli Development pertaining to the Kirinde Oya project. This project was due to be commissioned in 1984 when it was originally started. It is now known that it cannot be completed by 1984 and that work has slowed down. They are short of the target and they now think that it will be completed only by 1985. If it cannot even be completed by 1985, problems will arise with regard to the interest payable to the Asian Development Bank and also the price escalation that will occur in the meantime. Therefore, will the Hon. Minister state whether the project can be completed by 1985 and what steps he will take to overcome this difficulty?

Will the Hon. Minister also state the conditions in the Agreement between the Mahaweli Authority and the Swedish contractor pertaining to the disposal of the earth moving machinery after the completion of the contract? I am sure there is a clause in the Agreement as to how the machinery should be disposed of, whether to be re-purchased by us at the depreciated value or to be removed by the contractor.

I am told that some of the private sector people in the country are trying to buy the machinery off the contractor and keep it for themselves. I would like to have a list of the commissioned machinery, the depreciated value of the machinery and the market value of the machinery.

It is advisable for us to keep this machinery as we need them for our maintenance work at other sites and, perhaps, even for our workers to get used to the new technological skills. I am made to understand that the depreciated value of the machinery has been fixed at Rs. 90 million. If it is so, it is worthwhile keeping

[ලක්ෂමන් ජයකොඩි මහතා]

this machinery with us. I would like to ask the Hon. Minister whether he would consider this payment of Rs. 90 million and keeping this machinery for ourselves.

අ. හා. 7.22

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(திரு. ஆனந்த தஸநாயக்க — கொத்தலை)
(Mr. Ananda Dassanayake Kotmale)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන්න තිබෙන්නේ විදුලිබල හා බලශක්ති පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමාගෙනුයි. එතුමාට දැඩුවම දෙන්නට තොවෙයි. ඉල්ලීමක් කරන්නයි මා උත්සාහ කරන්නේ. මෙහි ප්‍රශ්නය මෙයයි. විදුලිබලය සඳහා ඉන්ධන ගාස්තුව කියා අතිරේක ගාස්තුවක් අය කරනවා. මේ ඉන්ධන ගාස්තුව අය කරන්නේ සංස්ථාව රජයේ මුදලක් ණයට ගන්නා කියන පදනම මතයි. අවශ්‍ය මූලික ආදිය මිලදී ගැනීම සඳහා සංස්ථාව රජයෙන් ලබා ගත් ණය මුදලක් පාරිභෝගිකයාගෙන් අය කර ගෙවන්නට ඕනෑ යයි කියා මේ ඉන්ධන ගාස්තුව අය කරනවා නම් එය අසාධාරණයක් හැටියටයි. මට හඳුන්වන්නට සිදු වන්නේ. ජනතාව එය හඳුන්වන්නේ ඒ අන්දමටයි. හැම ආයතනයක්ම හැම සංස්ථාවක්ම හැම දෙපාර්තමේන්තුවක්ම මේක කරන්නට ගියොත් රටේ ජනතාවක් ඉතිරි වන එකක් නැහැ. සමහර විට අපේ කර්මාන්ත ඇමතිතුමාගේ මෙයම කරන්නට පුළුවන්. එතුමාගේ කිව්වොත් මිනිරන් හාරන්නට කෝටි 30 ක පමණ මුදලක් ණයට ගන්නවා, ඒ මුදල මිනිරන්වලින් ලබා ගන්නට ඕනෑ, එතෙක් ණයට ලබා ගත් නිසා කොටසක් ජනතාවගෙනුත් ගන්නට ඕනෑ කියා මොකක්ද තත්ත්වය? එහෙම කලොත් ලොකු අපරාධයක්. විදුලිබල මණ්ඩලයට කිසිම අයිතියක් නැහැ. මේ මුදල අය කරන්නට. එවැනිකක් කරනවා නම් වැරදියි. විදුලිබල මණ්ඩලය ඒ සඳහා වෙනත් ක්‍රමයක් යොදා ගත්තේ නැතිව මේ අන්දමට කටයුතු කිරීම සුදුසු නැහැ. එයට ඉඩ දුන්නොත් හැම දෙපාර්තමේන්තුවක්ම හා හැම සංස්ථාවක්ම තමන්ගේ පාඩු මකා ගන්නට මේ අන්දමට ක්‍රියා කරන්නට සුදුසුම වේවි.

මෙයට විරුද්ධව හුනක් ලියුම් ලියා තිබෙනවා. මෙයට පිළිතුරු ලබා ගත යුතුව තිබෙන නිසා වැඩි වේලාවක් තොගෙන එක ලිපියක් පමණක් කියවන්නට මම බලාපොරොත්තු වෙනවා. 1984 ජූනි 4 වැනි ද 'දිවයින' පත්‍රයේ මෙතෙක් මෙහෙම පල කර තිබෙනවා :

"මණ්ඩලයේ පාඩුව මකා ගැනීමට පාරිභෝගිකයාට බර පටවයි.

මහ වැසි ජලය පිරි ඉතිරි යඳිත් විදුලිය සඳහා පාරිභෝගිකයන්ගෙන් දිගටම සියයට 185 ක ඉන්ධන ගැලපුම් ගාස්තු අය කිරීම ගැන දඩි විරෝධය පල කරන මහනුවර බදු ගෙවන්නන්ගේ සංගමය විදුලිය බල මණ්ඩලයේ පාඩුව මකා ගැනීම අති විශාල අමතර බරක් පාරිභෝගිකයින් මත පැවරීමට බරපතල අපරාධයක් බව කියා සිටියි."

මමත් ඒක කියනවා.

"සංගමයේ සභාපති නීතිඥ ඒ. ඩී. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රොඩ්ඩේල් ගාලාවේ පැවැති මහනුවර අයබදු ගෙවන්නන්ගේ සංගමයේ රැස්වීමකදී ඉන්ධන ගැලපුම් ගාස්තු නවදුරටත් අය කිරීමට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යාමට තීරණය කළහ.

ආරම්භයේදී ජලාශවලට අවශ්‍ය කරම් ජලය ලැබෙන තුරා තාවකාලික පදනමක් මත මෙම ගාස්තුව අය කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද නමුත් දැන් එය දිගටම අය කිරීමට බලවත් අසාධාරණයක් බව සංගමයේ ලේකම් ජයරත්න බලයගොඩ මහතා පෙන්වා දුන්නේය.

සභාපති නීතිඥ ඒ. ඩී. ද සිල්වා මහතා මුලින් සියයට 10 කින් පටන් ගෙන අද සියයට 185 දක්වා වැඩිකර ඇති ඉන්ධන ගැලපුම් ගාස්තුව විදුලිය බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට දිගටම අය කිරීමට සුදුසුම විම බරපතල වරදක් මෙන්ම වැරදි පුර්වදර්ශයක් වන බවත් ඒ අනුව පාඩු ලබන සෑම සංස්ථාවක්ම පාඩුව මහජනයාගෙන් අය කිරීමට පියවර ගතහොත් ඇති වන තත්ත්වය ඉතා ගහාතක විය හැකි බවත් එනිසා ප්‍රතිපත්තියක් වශයෙන්ම ඒට විරුද්ධව විය යුතු බවත් කීවේය.

වැදුල් ලබන රජයේ හා වෙනත් සේවකයින්ගේ වැදුල් විදුලිය ගාස්තු, ජල ගාස්තු හා බදු මුදල් ගෙවීමට පමණක් යාන්තම පිරිමැනෙන බවත් අමු දැරුවත්ම කැම ඇදීම, අධ්‍යාපනය, වෛද්‍ය ප්‍රතිකාර, ගෙවල් කුලී ආදී සෛද්‍ය වියදම් සඳහා පදනම්කර ණයවීමට සිදු වී තිබෙන බවත් කීර දෙනෙක්ම මෙහිදී කියා සිටි අතර ව්‍යාපාරිකයින්ටද මෙම විශාල බද්ද දරිය නොහැකි බවත් කියා සිටියහ.

ඉන්ධන ගැලපුම් ගාස්තු අය කිරීම වහාම තහනම් කරන ලෙස ඉල්ලා සිටීමටත් ඒ සඳහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙවරීමටත් තීරණය විය."

මා මේ පෙන්වා දුන්නේ මගේ අදහසක් නොවෙයි. විදුලිබල මණ්ඩලය සංස්ථාවක්. එයට ස්වාධීනත්වය තිබෙනවා, ණය ගන්නට. එසේ ගන්නා ණය ජනතාවගෙන් අය කරන්නේ ඇයි? වෙන කිසිම සංස්ථාවක එවැනි තත්ත්වයක් නැහැ.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ යු.ඩී.ඊ. එක තිබෙනවා. එයටත් ස්වාධීනත්වයක් තිබෙනවා. ඉතින් ඒකටත් පුළුවන්ද "මෙපමණ වියදමක් වුණ, මෙපමණ පාඩුවක් වුණ, ඒ මුදල මහජනයාගෙන් අය කර ගන්නට ඕනෑ" කියන්නට? එහෙම වුණොත් එයට ඉඩ දෙනවාද? මේකත් ඒ වගේ වැඩක්. ඒ අය මූලික ගන්නා. ඒ මූලික වක ඒ අයට තිබේවි. ඒ මූලික සඳහා ගිණ වියදම මහජනයාගෙන් අය කර ගන්නා තුරු මේ ඉන්ධන ගැලපුම් ගාස්තුව අය කිරීම කරනවා නම් එය සාපරාධී ක්‍රියාවක්. මිනිසුන්ට ගෙවන්න බැහැ. හැමදෙනාටම මේ විදුලි බිල්පත් ප්‍රශ්නය තිබෙනවා. මටත් මෙය බල පා තිබෙනවා. අපි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ඉන්නවා. ගිණ තිබෙන්නේ කෝටි ගණනින් බව අපට පෙනෙනවා. දැන් තිබෙන ඉන්ධන ගාස්තු එකතු කළ විට විදුලි බිල්පත් කෝටි ගණනින් ගිණ ගිට තිබෙන බව අපට පෙනෙනවා. ඒ නිසා සමහර පලාත් පාලන ආයතන, දිස්ත්‍රික් සංවර්ධන සභා අඟවයට පත් වන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඉතාම බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ පාන්නට ජනතාවට සිදුවී තිබෙනවා. කලින් තිබුණු පුළු විදුලි ගාස්තුවත් සියයට 80 ක 90 ක ඉන්ධන ගාස්තුවත් දෙකම එකතු වන විට මිනිසුන්ට දරන්නට බැරි තරම් ප්‍රමාණයක් වෙනවා. එවිට මිනිසුන් මුදල් ගෙවන්නේ නැතිව සිටිනවා. ගෙවන්නේ නැති වන විට ඒ ඒ ආයතන කරන්නේ විදුලි සැපයීම ඇණගිටවීමයි. විදුලි බලය කපනවා. ජලභට පාරිභෝගිකයන්ට විරුද්ධව ඒ ආයතන තඩු යනවා, උසාවි යනවා. මෙයින් ජනතාව බොහෝම අමාරු අසීරු තත්ත්වයකට පත් වෙනවා. මේ තත්ත්වය නැති කළ යුතුයි.

මම කියන්නේ මෙයයි. මෙය පටන් ගන්න විට කිව්වේ සියයට 10 ක ඉන්ධන ගාස්තුවක් අය කරන බවයි. දැන් එය සියයට 185 දක්වා නැග තිබෙනවා. මම කියන්නේ කාටත් අමාරුකම් ඇති වන ප්‍රශ්නයක්. අද පැනනැගී තිබෙන දැවෙන ප්‍රශ්නයක්. ඒ නිසා මම ගරු විදුලිබල ඇමතිතුමාට මෙහෙම යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ ගාස්තුව අය කිරීම අවශ්‍ය නම් ඒ සඳහා අවුරුදු 10 ක් 15 ක් යන විධියට පාරිභෝගිකයාට කාලය දෙන්න. අඩු කොටසක් ගෙවන්න සලස්වන්න. විදුලි බලය සැපයීමේදී ඉන්ධන සඳහා ගිණ වියදම් තිබෙනවා නම් ඒ මුළු වියදමම අවුරුදු දෙකෙන්, තුනෙන්, හතරෙන්, පහෙන් අයකරන්නට යෑමයි වරද අවුරුදු 25 කට හෝ 15 කට පමණ සීමා කොට ඉන්ධන ගාස්තු අයකිරීමත් ජලභට ඒ ඒ කාලයට නියමිත විදුලිබල ගාස්තු අය කිරීමත් කරනවා නම් මහජනයාට බර පැටවෙන්නේ නැහැයි මම හිතනවා. ඒකයි මම කියන්නේ ඒ නිසා මේ ඉන්ධන ගාස්තු සියයට 50 කට හෝ 25 කට බස්සන්න. ඒකත් අවුරුදු ගණනකට සීමා කරන්න. එහෙම නැතිව ඉන්ධන ගාස්තු අවුරුද්දෙන් දෙකෙන් අය කරන්න යන විට මහජනයාට එය ගෙවන්නට බැහැ.

මුදල් ගෙවන්නට බැරි වන විට තමුත්තාත්සේගේ විදුලි බල මණ්ඩලයට තිබෙන්නේ තඩු දම්ම, විදුලිබලය කපා හැරීම. ඒ නිසා විදුලි බලය පාරිභෝගිකයාට සැපයීමේ පරමාර්ථය නැති වෙනවා. ඉඩම් අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය එක් පැත්තකින් කියනවා හැකි තාක් දුරට ජනතාවට විදුලි බලය දෙන්න ඕනෑය කියා. අග්‍රාමාත්‍යතුමාගේ යු.ඩී.ඊ. එකත් කියනවා දෙන්න කියා. මේ හැම කෙනෙක්ම කියනවා මහජනයාට විදුලිය දෙන්න ඕනෑය කියා. තමුත් අනෙක් පැත්තෙන් විදුලි ගාස්තු වැඩි කරමින් විදුලි බලය කපාගෙන කපාගෙන යනවා. මේ දෙක එකට එකතු වන වේලාවකුත් නැහැ. එම නිසා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මෙය යම්කිසි ප්‍රමාණයකට ගේන්න. මහජනයාට ගෙවන්න පුළුවන් තත්ත්වයේ අඩු ප්‍රමාණයකට ගේන ලෙස මම ඉල්ලනවා.

අ.හා. 7.29

ඩී. වින්සන්ට් ඩයස් මහතා (නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා)
(திரு. டி. வின்கன்ட் டயஸ் — பிரதேச அபிவிருத்திப் பிரதி அமைச்சர்)
(Mr. D. Vincent Dias—Deputy Minister of Regional Development)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ඔබතුමාට කල් දුන්නා වැදගත් ප්‍රශ්නයක් අහන්න.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

තමුත්තාත්තේදේ ලියවිල්ලේ හැටියට මේ ප්‍රශ්නය, පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුත්තක් ගැනයි.

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(**திரு. டி. வினசன்ட் டயஸ்**)
(Mr. D. Vincent Dias)
එහෙමයි.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

තමා ඒ ගැන කලින් දැනුම් දීලත් නැහැ. විශේෂයෙන්ම මෙය ගරු කථානායකතුමා යටතේ එන කරුණක් නිසා තමුත්තාත්තේදේ මේ ගැන—

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(**திரு. டி. வினசன்ட் டயஸ்**)
(Mr. D. Vincent Dias)

ගරු නියෝජ්‍ය කථානායකතුමෙහි, මෙය ජාත්‍යන්තර වශයෙන් මුදල් වට්ටවක් කළ පුද්ගලයෙක් ගැන ප්‍රශ්නයක්.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

නැහැ. ඒක වැරදියි.

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(**திரு. டி. வினசன்ட் டயஸ்**)
(Mr. D. Vincent Dias)

මන්ත්‍රීවරයෙක් හැටියට මේ ප්‍රශ්නය අහන්න මට අයිතියක් තුරුද? මඬතුමා මේ පාර්ලිමේන්තුවේ අපේ ආරක්ෂකයා හැටියට ඉන්නේ.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

අයිතියක් තිබෙනවා, නියම ක්‍රමයට අහන්න. ඒක කථානායකතුමාට දැනුම් දිය යුතුයි.

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(**திரு. டி. வினசன்ட் டயஸ்**)
(Mr. D. Vincent Dias)

මම මඬතුමාට දැනුම් දුන්න.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

මට නොවෙයි. මට බලයක් නැහැ. විශේෂයෙන්ම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නීතියක් යටතේ කථානායකතුමාට තමයි ඒ බලය තිබෙන්නේ.

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(**திரு. டி. வினசன்ட் டயஸ்**)
(Mr. D. Vincent Dias)

පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නයක්. ඕනෑම මන්ත්‍රීවරයෙකුට අහන්න පුළුවනි. මේක වැරදත් ප්‍රශ්නයක්. හදිසියෙන් මේ ප්‍රශ්නය අහන්න වි තිබෙනවා. මේක ලොකු දූෂණයක් පිළිබඳ ප්‍රශ්නයක්.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

ප්‍රශ්නය අහන්න පුළුවන්. නියම ක්‍රමයට අහන්න ඕනෑ. ඒක වැරදත්, වැරදත්කම මේකයි. ගරු කථානායකතුමාගේ ක්‍රියාවක් ගැන ප්‍රශ්න අහන විට එතුමාට එය කලින් දැනුම් දෙන නැහැ. බට නියෝජ්‍ය ඇමතිතුමෙක් වශයෙන් මඬ දැනගත යුතුයි.

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(**திரு. டி. வினசன்ட் டயஸ்**)
(Mr. D. Vincent Dias)

ලොකු දූෂණයක් වි තිබෙනවා. ඒකයි මම විශේෂයෙන්ම මේ ප්‍රශ්නය මතු කරන්න හදන්නේ.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

මේක මගේ පොද්ගලික තීරණයක් නොවෙයි. මේ තීරණය මම කරන්නේ මේ පාර්ලිමේන්තුවේ තමිබුට ආරක්ෂා කර ගන්නටයි. මෙය පරිපාලන කටයුත්තක්. විශේෂයෙන්ම ඒ බලය තිබෙන්නේ ගරු කථානායකතුමාට. කථානායකතුමා අද මේ පාර්ලිමේන්තුවේ සිටියදී එතුමා එකක මෙය සාකච්ඡා කර ඊට පස්සේ එතුමාගේ කැමැත්ත අකමැත්ත ලබාගන්න මඬතුමාට අවස්ථාව තිබුණි. ඒ නිසා කථානායකතුමා නැති අවස්ථාවේ මේ ප්‍රශ්නය අහන්න එපාය කියා මම තියෝග කරනවා. කරුණාකර වාච්චෙන්න.

Hon. Minister of National Security.

ලලීන් ඇතුලත් මුදලි මහතා (ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා හා නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා)

(**திரு. லலித் அத்துலத் முதலி—தேசிய பாதுகாப்பு அமைச்சரும் பாதுகாப்பு பிரதிப் அமைச்சரும்**)

(Mr. Lalith Athulath Mudali - Minister of National Security and Deputy Minister of Defence)

On the question about the passports, the Hon. Member for Galle Dr. W. Dahanayake gave a long account. Listening to him, Sir, sometimes I think the passport department is a more difficult problem than the terrorist problem.

The question the hon. Member has written down is much shorter. He says, "The work in the passport department has not been set to right yet". The short answer to that is, "Yes".

That is correct, but I will say what steps have been taken and what the reasons for the problems are. During the latter part of 1983, there was a sudden increase in the number of passport applications particularly by those affected by the disturbances in July. They had to be given a certain degree of priority. Then the 10,000 applications which were ordinarily been dealt with at Galle, Kandy and Jaffna were transferred to the head office when the regional offices were closed down on 1st November 1983, for reasons which were relevant at that time and of a security nature. At the end of last year there was a rush of applications, because of people wanting to have their passports attended to before any possible increase in passport fees. Then, there was also some delay in the receipt of new passports printed abroad.

The steps that have been taken to cope with this problem are as follows. From the 1st of May 1984, with the arrival of the new series of passports printed in the UK, the issue of passports was increased to about 1,000 passports per day. Then the matter was gone into and found that the staff was inadequate. 17 additional casual clerks have been brought in and, I have been advised that, the number of passports issued after the 15th of May has increased to 1,500. The information available to me suggests that the backlog of applications for 1983 has been cleared, but I

the details presently. But the work is well in hand and, per acre, this is one of the most economically feasible projects and is going to be the first major reservoir since independence in the Southern part of Sri Lanka, where 37,000 acres of land will be brought under irrigated agriculture. So, please, if you are thinking of delays I can only tell you on a basis of rationality that it is better for us to undertake this project and complete it even slightly beyond schedule than not to have started the work at all, which seems to have been the position under your Government. That was the factual position. You all had not started the Project. The decision had not been made. We made the decision. We awarded the contract to the River Valleys Development Board. The work is proceeding, and now I will give you the details about the different items of work, because I do not want any misunderstanding about the present status of the project.

The head work : Head works means the construction of the bund, which is three and a half miles long. It is going to be the biggest and the longest earth bund in Sri Lanka. The estimated cubes of earth work on embankment was 1,750,000 cubes. The progress of earthwork up to May, 1984, was 67 per cent of the total work, which is about 1,172,500 cubes as against the target of 68 per cent, which is about 1,197,000 cubes. So on the critical part - we work out a critical part - we are 1 per cent short on the earth work. This can be completed in 1985 according to the schedule.

Excavation in spillway : That is the second major item. The estimated cubes of rock excavation in the spillway was 49,500 cubes. About 98 per cent of the excavation, which is about 48,500 cubes, has been completed at the moment. This was to be completed by September 1983, but this item of work had been delayed due to very adverse weather conditions because machinery could not move. In addition to delays in excavation according to the original drawings there were delays caused by further excavation of a very large nature made necessary due to unexpectedly bad foundation conditions. The hon. Member will understand that if the spillway is in some way weak, during a major spill or a flood the entire thing can get washed away. So we cannot take those risks and we have to be thoroughly satisfied with the foundation conditions. So what was the remedy? The Asian Development Bank, which is funding this project, requested the Government of Sri Lanka to engage a world-renowned rock mechanical expert to investigate this situation. His recommendations were obtained, and the final designs are being done and the work is proceeding.

Concreting of spillway was recommended, an about 4.7 per cent of the total estimated quantity of 9,000 cubes has been completed. The design in the spillway

after the revision incorporating the foundation treatment, which was necessary in view of the foundation problems which I have mentioned above, will be completed in August 1984. After this the rate of concreting can be increased so as to complete the spillway in 1985 as scheduled.

Left Bank Sluice Gate : The work is nearing completion and will be ready with gates in position by September 1984.

Down Stream work - Main canals - Right Bank Main Canals : This work is done under two separate contracts by two Sri Lankan companies, namely, Auslanks and Morapana Construction Limited. It was given out on tender. The earth work is about 70 per cent completed as against the target of 75 per cent up to date. The progress of construction of structures is about 34 per cent completed as against the target of 46 per cent. Although the performance of these contractors, especially Morapana, was not up to the required standard, the work can be completed well in time for water issues.

Left Bank main Canals : The contract was given to Auslanka. The earth work is ahead of target. 67 per cent of the earth work is completed as against the target of 63 per cent. The construction of structures is about 12 per cent completed as against the expected 22 per cent. This work also can be completed well in time for water issues.

Distribution System on the Right Bank : The estimated earth work of the distribution system was about 131,000 cubes. The progress up to May, 1984 is about 62 per cent which is about 81,435 cubes. From 131,000 cubes 81,435 cubes are over. The progress of construction of structures up to May 1984 was about 50 per cent, which is about 3,425 as against the target of 6,810. This work can also be completed well in time for water issues.

You will see that the change in weather has created a situation where we can have double shifts and catch up on the work that we have missed for the least six months. There were about four months when no work at all could be done and we had to pay for idle labour.

On the left bank, the estimated earth work in the distribution system is about 36,000 cubes. The progress up to May 1984 is about 18,324 cubes. The progress of construction structures up to May 1984 was about 42 per cent, which is 1,041 structures as against 2,500. Those are small structures. This work can be completed on schedule.

So, I have given you a breakdown, if you want the detailed quantities they are also here. So I do not think one should be concerned about the progress of work at

[මාමණි දිසානායක මහතා]

Lunugamvehera. I think we can keep to the schedules. At the first stage we will be settling 4,200 settlers, at the second stage we will be settling the balance 4,500 settlers – about 8,900 in all. So I think one need not be concerned about the delay that the hon. Member mentioned in the House.

As regards the second question, which is about the plant and Equipment of the Kotmale Project, the position is as follows. I wish to inform the hon. Member that his understanding that the depreciated value is approximately Rs. 90 million is not quite correct. I got a letter from His Excellency the President, because I took this matter to the Economic Sub-Committee, and it was after detailed discussion there that the Government of Sri Lanka decided to follow the course which I should like to mention to the hon. Member.

There is a very heavy volume of equipment in all the Mahaweli Projects. Some of the equipment is so specialized that the equipment relates particularly to the type of dam which is being constructed. Of course, there is the normal equipment like bulldozers, tractors, earth-moving equipment, front-end-loaders, lorries, etc., etc., which are common to any project. but, it is generally understood that his equipment is going to be four to five years old at the termination of a contract, because that is the time during which, from the beginning to the end, a contract is fulfilled. The position as regard the equipment of the Kotmale Project is as follows :

Under the agreement on plant and equipment, which is contained in Annexure G2 of the basic contract the employer, that is, the Mahaweli Authority of Sri Lanka (on behalf of the Government of Sri Lanka) is entitled to take over free of charge on completion of the work the following items : (a) Fully depreciated plant ; (b) plant included in on-cost ; (c) Plant the CIF value of which is Rs. 100,000 or less, provided the remaining plant and the spare parts and the new tyres are also taken over, paying the contractor in Swedish Kroner, the residual value of the plant that is not fully depreciated, and 80 per cent of the cost of spare parts and new tyres, within 45 days of his presenting an invoice.

Now, I appointed a committee to go into this matter consisting of the following gentlemen : Mr. C. R. Tissainayagam, Project Director on the Sri Lanka side for the Kotmale Head Works ; Mr. S Mudalige, Senior Assistant Secretary (Technical), Ministry of Mahaweli Development ; Mr. J. C. Davis, Representative of the consultants ; Mr. F. S. Young, Representative of the consultants ; Mr. G. W. D. M. Gooneratne, Project Manager in site, Kotmale ; Mr. W. L. de Alwis, Accountant (Stores), Kotmale Project Director's Office.

They went into this matter and their conclusion is as follows :

"The committee felt that in the absence of full particulars regarding plant that would be needed by Government for use on the projects that are to commence shortly no definite recommendation could be made and therefore it is prudent to allow the contractor to proceed as envisaged and hence no Cabinet Paper need be submitted to alter the provisions in the contract."

The matter was subsequently referred to the Economic Sub-Committee, and these are the views of the Hon. Minister of Finance after the Treasury studied this whole matter in detail. The letter is addressed by the Hon. Minister of Finance to His Excellency the President.

"Your Excellency,

At the Meeting of the Cabinet Sub-Committee held on 1.2.1984 a paper from the Minister of Mahaweli Development entitled 'Plant Agreement for the Kotmale Hydro Power Project' was discussed, and it was decided that the Secretary, Ministry of Mahaweli Development, and the Secretary, Ministry of Finance & Planning, should examine the financial implications of the proposal and report back to the Cabinet Sub-Committee. My officials discussed this matter with the officials of the Ministry of Mahaweli Development.

2. As Your Excellency is aware, SKANSKA are the contractors for the Kotmale Hydro Power Project, which is expected to be completed in August 1985. The contractual Agreement with SKANSKA casts an obligation on the employer (Mahaweli Authority of Sri Lanka) to take over plant, machinery, equipment, vehicles, spares, tyres, etc., on completion of the project at a value determined in accordance with certain rules stipulated in the Agreement. According to the Ministry of Mahaweli Development the 'take-over value of this equipment is estimated at Rs. 132 million, whereas in their view it is worth much more. The Ministry of Mahaweli Development argued that it would be advantageous for the Government to abide by the conditions of the Agreement and take over this machinery and equipment at the end of the contract period."

Now, this was the position of our Ministry before the matter went to the Economic Sub-Committee. In other words, it was the view of my officials.

"It was also stated that this equipment could be used on the Power Projects planned for the future such as Samanawewa, Broadlands and raising of the Kotmale Dam.

3. There are, however, certain disadvantages in taking over the machinery in terms of the contract—

A. There is no guarantee that prospective contractors for the Power Projects that are planned in the future will need this equipment. If it is forced on them, the contractual costs may well be higher ;

B. There could be a time lag before the construction of the Power Projects mentioned above and there are no firm commitments about them. This means that the period the equipment will have to be kept idling will be very considerable and plant and equipment may have to be rehabilitated and maintained."

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! Now the time is 8 o'clock. I think the House will agree to continue for a few minutes more. There is another reply which would take about ten minutes, I think.

මන්ත්‍රීවරු
(அங்கத்தினர்)
(Members)
Aye !

ගෘහීණී දිසානායක මහතා
(திரு. காமின் திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

- "C. A large proportion of the machinery will require spares from Sweden, which is a very costly source of supply. Recurrent expenditure will, therefore, be high.
 - D. Some of the equipment, which were brought in by SKANSKA are second hand. In fact, some plant have no meters or have defective meters and their running time could not be determined.
 - E. The Ministry of Mahaweli Development expects the Treasury to provide them with the full sum of Rs. 132 million to purchase the machinery.
5. Given the present financial constraints facing the Government, it is just not possible for the Government to find this large sum of money for the payment of equipment and also meet its maintenance cost."

This is the Treasury view.

"Purely on financial grounds, I am unable to support the request of the Ministry of Mahaweli Development for the purchase of this equipment.

6. SKANSKA has indicated that they are willing to release the Ministry of Mahaweli Development from the obligation to purchase this machinery in terms of the Agreement. I strongly recommend that SKANSKA offer be accepted and they be permitted to dispose or re-export the equipment. If the SKANSKA offer is not immediately accepted the Mahaweli Authority of Sri Lanka will be compelled to take over the equipment. It is, therefore, imperative that immediate instructions be given to the Ministry of Mahaweli Development to accept the SKANSKA offer."

I went into this matter again carefully and I re-negotiated with SKANSKA and they have agreed to give us all the equipment that we need for the purpose of raising the dam and all the equipment that we might need for the purpose of doing other work. So, subject to that, we are now exchanging letters so that they could take the equipment that they want and we keep the equipment that we want.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am grateful to the Hon. Minister, Sir, that he has taken a lot of pains to keep to the stipulations of the agreement. I just want to bring to the notice of the

Hon. Minister that there are certain parties in this country who wish to take over this machinery either for re-export or for use themselves. They wish to do it for some reason or other – for some financial gain or for some other reason. So I want to bring this to his notice so that he may guard himself against such people if they are trying to take over the machinery.

පී. දයාරත්න මහතා (අම්පාරායික ඇමතිතුමා සහ විදුලිබල හා බලශක්ති පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමා)
(திரு. பீ. தயாரத்ன — அம்பாறை மாவட்ட அமைச்சரும் மின்சக்தி, எரிபொருள் பிரதி அமைச்சரும்)
(Mr. P. Dayaratne District Minister, Amparai and Deputy Minister of Power and Energy)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කොත්මලේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අපට ලැබී තිබෙන පරිදි මූලිකම ඒ ප්‍රශ්නයට උත්තර සපයා ඊට පසුව ඒ පිළිබඳව විස්තර විකක් කියන්නට මම බලාපොරොත්තු වෙමිනි.

ගැස් ටර්බයින් යන්ත්‍ර හයක් තබන්න කිරීම සඳහා දිනකට රුපියල් අසූ ලක්ෂයක් වියදම් වෙනවාද කියා එතුමා මූලිකම අසා තිබෙනවා. ගැස් ටර්බයින් යන්ත්‍රයක් දවසකට පැය විසි හතරම වැඩ කළොත් ඉන්ධන සඳහා ලක්ෂ එකොළහක් වැය වෙනවා. ඒ නිසා ගැස් ටර්බයින් යන්ත්‍ර හයම පැය විසි හතරම ක්‍රියාත්මක වුණොත් දවසකට ලක්ෂ හැටහයක් වියදම් කරන්නට සිදු වෙනවා.

මූලිකම විදුලි බලය කපා හැරියේ පසුගිය වර්ෂය තුළදී පැවති තදබල නියෝජ්‍ය නිසා බවත්, ඒ සඳහා ගැස් ටර්බයින් යෙදවීමට සිදුවූ බවත්, ඒ නිසා වැයවූ මුදල විදුලිය පාරිභෝගිකයන්ගෙන් සියයට එකසිය අසූපහක බද්දක් සමග අය කරන බවත් සඳහන් කරන එතුමා දැනට ජල විදුලිය නිපදවන ජලාශ පිහිටි ප්‍රදේශවල පවතින වැසි හේතු කොට එම ජලාශ පිරි පිටාර යැදී තවදුරටත් මෙම අතිරේක බද්ද අය කිරීම සාධාරණද කියා අහනවා. ඉන්ධන ගැලපුම් ගාස්තුව අය කළේ පසුගිය අවුරුද්දේ පමණක් නොවෙයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි. දැන් අවුරුදු තුනක ඉඳලා ඉන්ධන ගැලපුම් ගාස්තුව අය කරනවා. මේ ඉන්ධන ගැලපුම් ගාස්තුව අය කරන්නේ ගැස් ටර්බයින් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය වියදම් කළ මුදල නොයා ගන්නවා කියන එකයි. එතුමාගේ අදහස, ඒක සම්පූර්ණයෙන් වැරදියි. ගැස් ටර්බයින් යන්ත්‍ර මූලිකම මිලදී ගත්තේ එද විදුලිබල ඉල්ලුම වැඩි වන අවස්ථාවලදී, විශේෂයෙන් සවස හයේ සිට රාත්‍රී දහය පමණ වන තුරු ඉල්ලුම වැඩිවන අවස්ථාවලදී ඒ ඉල්ලීම සපුරාලීම සඳහායි. ඒ අවස්ථාවේදී අපි ඒ වියදම් වුණ ඉන්ධන සඳහා අය කිරීමක් කළේ නැහැ. ඊට පසුව දිනපතාම විදුලිය ඉල්ලුම වැඩි වෙන්න පටන් ගත්තා. විදුලිය නිපදවන ජල විදුලි බලාගාරවල ඇති ධාරිතාව මදි වුණා. ඒ නිසා දිනපතාම දවල් කාලයේදීන් ගැස් ටර්බයින් යන්ත්‍ර පාවිච්චි කරන්නට සිදු වුණා.

විශේෂයෙන් කර්මාන්තවලට නොකඩවාම විදුලිබලය සැපයීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට වගකීමක් තිබෙනවා. එනම නැත්නම් විශාල පාඩුවක් සිදු වෙනවා. ජල විදුලි බලාගාරවල ධාරිතාවත් ඒ අවස්ථාවේදී මදිවුණා. ඒ නිසා ඉන්ධන පාවිච්චි කරලා ඒ ගැස් ටර්බයින් යන්ත්‍රවලින් දිගටම විදුලිය සපයන්නට සිදු වුණා. මේ අවස්ථාවේදී ඉන්ධන ගැලපුම් ගාස්තුව අය කරන්නට පටන් ගත්තා. 1982 වර්ෂයේදී මාසයෙන් මාසයට ඉන්ධන ගැලපුම් ගාස්තුවේ සියයට ගණන වෙතක් වුණු බව නමුත්තාත්සේලාම මහතා ඇති. මය සියයට දහයෙන් පටන් ගෙන සියයට එකසිය අසූපහෙන් නැවතුණය කියන කථාව වැරදියි. එක මාසයක සියයට දහයක් වුණා. එක මාසයක එය සියයට පණහක් වුණා. ජල මාසයේ සියයට විසිපහට අඩු වුණා. නව මාසයක සියයට එකසිය අසූවට ගියා. එක්තරා අවස්ථාවක සියයට දෙසිය අසූතුනක් වුණා. සියයට දෙසිය අසූතුනක් වුණු අවස්ථාවේදී විශේෂයෙන් කර්මාන්ත කරුවන්ට විශාල මුදලක් ගෙවන්නට සිදු වුණා. මේ විධියට ඉන්ධන ගැලපුම් ගාස්තුව වෙතක් වන විට ඒ කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන පවා මිල කරන්නට අපහසු තත්ත්වයක් ඇති වුණා. අපට ගැම තැනින්ම ඉල්ලීම් ආවා. අපි එවිට සාමාන්‍ය ගණනක් අයකර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධන ගැලපුම් ගාස්තුව සියයට 110 දක්වා අඩු කලා. මාස ගණනක් මේ තත්ත්වය මෙසේ පවත්වාගෙන යාමට පුළුවන් වුණා. නමුත් ඊට පසුව ගැස් ටර්බයින් යන්ත්‍ර 6 ම දවස පැය 24 ම ක්‍රියාත්මක කරන්න සිදු වුණා. 1983 ඉදිරි කාලයේදී මේ තත්ත්වය

உ. இ.

மேல வகிவீ ஏவகாை மூடகை ஁டகா ஁கிகை கபவரூ கிவரூ கரூ ஁கூ கூத ஁கவகூ ரூகி மககூகூ மூத பிபககூ ககை பகி பவ
பூகூரூப ஁கவா பம பிபககூ கூதகூகூ ஁ககூகூகூ வகை

1984 ஁கூ 21 வகை மூகககூகூ

கூகூகூகூகூ ரூகூகூ ஁க பகி ஁கூகூ.

ரூகூபூ

அககூதூகூகூ இகூகூபூ பகூகூகூறூ ஁கூகூகூகூபூகூ பிகூகூ கூகூகூகூகூகூ அகூகூகூகூகூகூகூகூகூகூ கூகூகூகூ
பிகூகூ கூகூகூகூகூகூ கூகூகூகூகூகூகூகூகூகூகூ பகூகூபூகூகூகூகூகூகூ

1984 ஜூகூ 21, கிகூகூகூகூகூகூகூகூகூகூகூ

கூகூகூகூகூகூகூகூ அகூகூபூகூகூ வகூகூகூ.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing the corrections must reach the Editor of HANSARD,

not later than

Thursday, 21st June 1984

Contents of Proceedings : From 3.00 p.m. to 8.10 p.m.
on 07.06.1984

Final set of manuscripts
received from Parliament : 2.35 p.m. on 07.06.1984

Printed copies despatched : 09.06.1984 morning

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, තා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஓன்சார்ட் அதிகார அறிக்கையில் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஓன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொராண்டும் நவம்பர் 30 ன் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்தக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.

